

භාවනා දීපනිය



සම්බන්ධ
බලන්ගොඩ ආනනදලෙමනුය
සරවිරයන් වහන්සේ

ବୁଦ୍ଧିଃକୁର ବ୍ରି
ଜ୍ଞାନ ବିଲନ୍ତେବି ଆହାରମେନ୍ଦ୍ରୀ
ମହାକିମିପାଣିନ୍ ଵିହନ୍ତେଚେତି ଅନ୍ତର୍ବା ବ୍ରି
ବୁଦ୍ଧିରବ୍ୟ ଉବେଳିବା !

శ్రీకృష్ణా.

ఈ క్రమ తిని విభజించుటకు గ్రహించాలని అన్నాడు ఇది కొన్ని ప్రశ్నలకు ఉన్నాయి. ఈ క్రమ తిని విభజించుటకు సాధ్యం కాదని అన్నాడు. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు అన్నాడు. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు.

ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు.

ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు.

ప్రశ్నలకు ఉన్నాయి. ఈ క్రమ తిని విభజించుటకు అన్నాడు.

1998. 2. 20

සංඛලුපතනය

කලකට පෙර මොඩින් යනුවාලයය ඇරඹූ ගුණයේන මහතා කළ ආයවනය පරිදී හාටනා කුම පිළිබඳ පෙනක් ලියන්හරි අදහස් කර සිටියමු. ඒ අදහසින් සකසන ලද ලිපිවලින් කොටසක් කලකට පෙර දිනමින් පත් මගින් පළ කෙළෙමු. ඒ සියලු ම ලියවිලි එකතුකොට ‘හාටනාදීපති’ නමින් මේ කුඩා පෙන පිළියෙළ කෙළෙමු.

කිසිවකු මෙහි ඇති ලියවිලි පළකරනාත් මොඩින් යනුවාලයධිපති මහතාගෙන් අවසර ගෙන ම එය කළයුතු.

මෙයට - ගුණයේ සංස්කාරක

බලන්ගෙබ ආනන්දමෙනුය සාචිවිර

ශ්‍රී තැනැරුමය,
උඩමුල්ල,
බලන්ගෙබ.

1998. 02. 20.

କୁଳନା ଦୈତ୍ୟ

හාටනා

නමෝ බුද්ධාය

වැඩිම යනු ‘හාටනා’ යන පාලි වචනයේ අදහසයයි. කුමක් වැඩිමෙන්ද ? සිහො සමාධිය (ජකහ බව) වැඩිමද, විපසනාව (‘තමා’ යන නම ලබන නාම රුප දෙක විවිධාකාරයෙන් දක්නා නුවනු) වැඩිමද යන දෙවැනුරුම් අධිකත්මික වධීනයයි. මේ දෙක අනුරෙන් සාමාධි හාටනාව බුදුරජණන් වහන්සේ ලෙව පහළ වන්නට බොහෝ පෙරදී හාරනයෙන් යටන ලෝකයෙන් (ශ්‍රීසිය ආදී එවිනිර රටවලුන්) විනයෙන් ඇමරිකාවේන් පෙර පැවති මායා රාජ්‍යයෙන් පැවතින.

ශ්‍රීසියේ සිරි පැසිකගෙරයේ සමාධිය වඩා අනිත අන්ම ගණනක් ම දුටුවෙකි. පරසි අගමේ අදි කත්ස් වූ ජුරුතයේ (රාජ්‍යයේන හෙවත් සොයේ ඇස්තර) සාම්ඛ්‍යමාද යෝග බලයෙන් වැඩිනෙකි. තම් අගමේ ගායේනා වූ ලැංඩි-ත්සේ තුමාද බොහෝදුරට යෝග හාටනාව වඩා එය ලෙවට දෙසුයෙකි. ක්‍රිස්තියානි සමයද ඉස්ලම් සමයද ඉගැන්වූ ආචාර්යීවරුන් අතරද යෝග හාටනා කුම ඉගැන්වූවේ වෙති. ඒ අගම් දෙකේ බෙහෙවින් ඉගැන්වෙනුයේ හක්ති යෝග කුමයි. කනේලික දැක්නිකයන් අනුරෙහි ලෙයෝග්ලහි ඉගැන්ඡියයේ තුමා තරමක් ප්‍රතිඵල බෙහ හැකි සමාධි හාටනා කුමයක් ඉගැන්වූ කෙනෙකි. ඒ කුමය අනුගමනය කළ සමහර හක්තිමතුන් වින්න බලයෙන් පූදුමද දු කළ විව කනේලික ගාජන්වරයන්ගේ වරින කියවන්නන්හට දුනාගන්නට ලුබේ. ඉස්ලමිය සමයේ ගාබාවකට අයත් සුඩී හමින් ප්‍රකට පෙස්ලමික යෝගීභු හක්ති යෝග වඩා විශ්මයනක දු කරති. මූතක පූරෝපයේ මහත් ප්‍රකීඩියක් ලැබ සිරි ස්විච්ඡලර්ග් මහනා තමා සොයාගත් සමාධි කුමය වඩා බොහෝදුරට දිවැය දියුණුකර එයින් ඇත පෙදෙස්හි සිදුවූන දු දුක පළකළ කෙනෙකි. මහු සි දු සත්‍ය බව පිරික්සුවේ පිළිගන්න.

සයද්ධි බලය

සමාධි හාටනා අතින් මේ නුමදෙනාට ම විඩා හාර්ථීය සය්මිටරු දියුණු වූහ. සමහර සැපිලු ලේඛකාරීය පිළිස තමන් ලත් සයද්ධි බලය යෙදුන. හාර්ථීය ජෙකනිජය, සාමුද්‍රික ගාසු, වෙශ්‍ය ගාසු යන ආදිය ධිංහ වඩා ලැබූ දිව්‍යන්දාන පරකායප්‍රවේශ අදි ඉත්ත කුම මහින් ප්‍රත්‍යාශ කොට ගත් සත්‍යයන් පදනම් කොට ගෙන ඉපැදිච්චා දැය. ද්‍රාපරයුගාවසානයෙහි ව්‍යුහ කාකෘජන්ඩර, නැඳිකොළටර, කමලමුති, විජ්‍යාමිත්‍ර, වසිජට අදි බොහෝ සය්මිටරු තමන්ගේ අනාගතාංශ ප්‍රානයෙන් විමසුම් කොට කළින් කළ ලෙට උපදහා යටත් පිරිසයින් එක් මහාපුරුෂ ලක්ෂණයක්වන් ඇති පින්වනුන්ගේ නම් ගම්, ඔවුන්ගේ දෙමාපියන්ගේ නම් ගම්, ඔවුන්ගේ දු දුරුවන්ගේ නම් ගම්, ගතකරන ජීවිතයේ තනු ඇ බොහෝ දුටුට හෙළි කොට ලක්ෂ සංඛ්‍යක සිලෝවලින් පුන් ගුන්ට නිපදාවාන. බොඳු පොන්හි මහාපුරුෂ ලක්ෂණ විදු නමින් ගැඹුන්වුනේ ඔවුන් නිපදාවාන විදුවය. මූතකදී එය නාඩි ගාසු නමින් වැවනරට පන්ව ඇත.

සමාධි හාටනාට ඉදිරියට ම වැඩිමෙන් ‘ධිංහ’ නමින් වැභුරුවෙන සමාධියේ සජාවරකාට ලබන නැක්ක. එහි අවසාන සතරෙකි. විස්තර නයින් පෙසකි. එකින් එකට සිනු එකහ බව දුඩී වේ. ගැහුරු වේ. එයින් සතරවුති (හෝ පස්වුති) අවසානට දියුණු වූ සිනු එකහ බව ඇත්තාතු රට පසු අහස් නැහිම, මනෝමය කයින් මේ සහ ගිරිය කෙරෙන් ඉවතට යැම, දිවුස දිවකණ රුප මතා ප්‍රාමා, අනුන් සිංහ දු දුනගැන්ම අදි බහුවිධ නැකියාවන් ලබනි.

මේ නාඩාවිධ සයද්ධින් ලබන හැරි විපුද්ධිමගය අදි බොඳු පොන්හි ද පත්‍රංහලයේග සූත්‍රාදී හෙන්ද්‍රව පොන්වලද විස්තර වශයෙන් දුක්වේ.

සමාධි හාටනා බලයෙන් මේ විශ්මය ජනක දු කළ නොනැකිද? නැතහෙත් ඒ පිළිබඳවූ පැරණි පොන්හි එහි දු අභිජයේක්නිද? මූතක අවරදිග ගොනික විදුව තරමක් දුටුට ඉගෙන ‘අහි ලෙට සියලු තනු දතුම්’ හයි දුපුණු සමහරුන්

ඒච්ච අවිදුත්මක යයි පුරාගනා කනා යැයි තෙලු දුටුවන් බැහුරි කරන්න සර් ඔලුවර් ලෙප් අදී ආදහයාමේ නොවූ මහා විදුත්තයේ ඩුන විදු යෝග භාවනා අදී ඉපේන විදුවන්ගේ තතු විමසනුවේ ඒච්චයේ සන්නහාව දැක නොතික විදුත්තයන මානුයෙන් උදම් නොවූන. නොතික විදුවට නොහසුවන බොහෝ දැ ඇති බව පිළිගන්හ.

සන්න යුගය

හාර්තිය සැමිවරයන්ගේ කාලමානය අනුව ලෙව පවත්නා කාක් යුග සනරෝන් සනර කාලය අලුත් වේ. වෙනස්ද වේ. එයින් සනර කොටසම ධ්‍රීයෙන් පිරුණු යුගය සන්න යුගය නම් වේ. කල් යැමෙන් අධ්‍යිය නැග අවුන් ලෙව භාගය මදක් අඩුවන කාල පරිවෙෂදාය තුළ යුගය නම් වේ. මේ යුගයේ දැනුම් බව සනරෝන් තුන් කොටසකි. නොදැනුම් බව එක් කොටසකි. කල් යැමෙන් අධ්‍යිය තවත් නැපේ. ධ්‍රීය සනරෝන් දෙකොටසකුන් අධ්‍යිය සනරෝන් දෙකොටසකුන් වේ. ඒ අඩුරපරුශ නම් වෙයි. අධ්‍යිය වැඩි ගොස් සනරෝන් තුන් කොටසස්ද ධ්‍රීය සනරෝන් එක් කොටසස්ද වේ. මේ කාල පරිවෙෂදාය කළුයුගය නම් වේ. අද අප ජීවන්වත්තෙයේ කළුයුගයේ අවුරුදු පත්දහසකටත් රිකක් වැඩියෙන් ගෙවී ඇති කාලසීමාවක් තුළය. නවීන විදුත්තයන් විණන ගලුයුග අදී යුග හාර්තිය කුමය අනුව බලන විට කලෙක සමාඛි වැඩි පහතට ම වැට් මහන් ජන විනාශයකින් සියලු විදුකිලප නැතිවී ගොස් යළිද කුමයෙන් දියුණු වි ආ කාල පරිවෙෂදායේය. සමහරුන් අනුමාන කරන පරිදි තව විෂ් එකාලෙසකින් පසු පරමාණු ප්‍රාදියක් ඇති වූවොන් අද ඇති සියලු යනුප්පා සිජ සනර විනාසී යෙලුවේ වැඩි කොටසක් කාන්නාර බවට පත්වී ඉතිරි වන ජනනාවට ගල් යුගය බඳ කාලපරිවෙෂදායක ජීවන් වහන්හට සිදුවනු ඇත.

ආකාශගාමීන්

යටකී පරිදි අධ්‍යිය වැඩින්ම ලෙව නොතික විදු ප්‍රසාද පෙනෙසක් වේ. අධිකර්මික අනුධම් පස්සය දුවේල වේ. සන්න තුළ යුගවලදී ධ්‍රීය බලවත්ව තුවනු බැවින් දිවැය, දිවකන් කාවනා දිපනිය

ආ ලංඩු අකාගගාමී සාදුධිමහුන් වැඩියෙන් සිටි බැවින් යහුවූතු මගින් දියුණුව අවශ්‍ය නොවේය. අධිකත්මික ගස්තිය පිරිනි ගුමෙන් යහුවූතු අදියෙන් තමන්ගේ කටයුතු පිරිමස ගුන්මට මිනිහාට සිදුවිය. ඒ මගින් හොතික විදු පැත්ත කුමයෙන් නැහි අයේය. අධිකත්මික දියුණුව ලත් එද දිවුයින් දිවකතින් අකාගගාමීන් සාදුධියෙන් කළ දු අද වෙළුවිපෙන් ගෙන යාතු අදිය මගින් සිදුකාර ගනිනි. එහෙන් හොතික පැත්තට නැමුණු මිනිසා ලබා ඇති බලය සවකිය යස ඉසුරු වඩා ගුනීමට ඇති අයව තිසා අනරිය පින්ස යොදා ගනි. ඒ හාම පෙර ද්‍රව්‍ය ඇට්ලන්ටිස් මහද්‍රීපයට සිදුවූ දු බඳු මහන් විනායකට තමන්ගේ රටවල් පත් කෙරෙයි. හොතික විදු බලය සමග ම වැනයෙයි. එහින් පසු මිනිස්ස යලිදු අධිකත්මික ගුණවගාවේ අයය දකිනි. එය ඇතින් වැඩින්නට සිනානි.

අගමික පෙනෙහි ඒ ඒ අත්මයන්ගේ සිදු බල අදිය පිළිබඳ ප්‍රවානෝති අනියෙක්ති නොවේ. උක්ත පරිදි යහා තුළා අවාපර දුග්‍රහිලද කලුපුගයෙන් විම් දෙදුනසක් පමණ ගෙවෙන තුරුද සිදු බල ලංඩු භාවනානුයෙකීනු වූහ. අප බෝසතානාන් ප්‍රධින් වියි වඩා සමයේද කිහිපදෙනෙක් වූහ. උත්වහන්සේ උපන් ද්‍රවයේ ඔබ පිළිබඳ අනාවුකිය පළ කළ අසිත තවුයනෝද මහන් සිදු ලබා සිටි යොදියෙකි. කලුපුගාරමිහයට පෙර ම යොදු භාවනා පැත්තට වඩා බලුදුත පැත්තට මහජනය නැමුරු වූ බව පෙනේ. එය යස ඉසුරු ඇතු අන්මේහර බමුණන්ගේ කපට උපයෙක ප්‍රාථිල වශයෙන් වැඩියෙකි. මුවපරපුරින් සමහර අරණ්‍යකයන් ගෙන ආ සමාධි භාවනා කුමද වැරදි මහවලින් මිශ්‍රිතවූ අකුල විකුලවූ ඇවැන්නේය.

බුදුරාතාන් වහන්සේ පහලවූ ඒකාක් අවුල්වූ පැවැනි සමාධි භාවනා කුමය නිරවුල් කොට එහි යථ තරවය හෙළිකළ යේක. විද්‍යුත්නා භාවනා කුමය අමුතුවෙන් ලෙවිට හෙළි පෙහෙලි කළ යේක. හිසු යායා අතරද ගාසනයේ මුල් අවධියේ සමාධි විද්‍යුත්නා භාවනා දෙකම වැඩිදියුණු විය. මේ හෙළද්වද සපුන පිහිටි මුල් අවධියේ ධානලාහින් මාහිජල ලැහින් බොහෝ සිටි බව බොඳු පෙන් පත්හි සඳහන් වේ. එහෙන් බුදුවසින්

පස්වන සියවස සිට භාවනා පසුගයට වඩා ගුණ්ධුර පසුගය වැඩුණු බව පෙනේ. අන්තිමේමිදී උගතුන් මිය දිකන ලැංඡද මාගිංචිල ලැංඡද නැතුයි කියයුතු පමණට ඒ ආකින් පිරිහිම විය. මෙයට අවුරුදු තිහකට පමණ පෙර සිටි උගත් මහ තෙරුන් අතර පවා දිකන ලබන භැක්කායි මාගිංචිල ලබන භැක්කායි පිළිගත්තේ හිඹ වූහ. භාවනා මගින් උසස් එල ලබන කාලයීමාව ගෙවී ඇතුයි හෙළදිව බොදු වියන්තු බොහෝ දෙනෙක් සිතුහ. එනෙන් අද බුරුම සියමි ඉන්දිය යන රටවල සේ ම මේ හෙළදිවැද සිද්ධි ලැබූ යෝගිවරයන් ඇති සේ සලකන්නට කරුණු සිදුවී ඇත. ඉන්දියවේදී අපට ප්‍රත්‍යාස්‍ය වූ දෙයාකින් එය ගැන කියිවක් සිම භාවනායේහින්ගේ සිතට දෙයා දෙනු පිණිස ය.

රමණ මහර්මි

මේ සියවසේ ම මැද කොටසේ දකුණු ඉන්දියාවේ තිරුවනමලේ (අරුණාවලියේ) පාවුල අසපුවෙක රමණ මහර්මි නම් මහ යෝගියෙක විය. ඔබ දක්නට අපිදු තියමු. දින පහක් ඔහු ගැන විපරමි කෙරෙමින් ඒ අසපුවේ ම කළේ ගෙවුමු. බොද්ධ ඇයින් බැඳු අපට ඔහු පෙනුණේ විස්තූපන්වා මායනන දිකන තාත්‍යට සිත වැඩු මහා යෝගියකු භැරියට ය.

අන් යෝගින් භාම කෙනකුම ඇය පියගෙන දිකන සමාපත්තියට සම වැදුනන් රමණ මහර්මි ඇය ඇරගන් වන ම මුළු කාලය ම සමවනෙහි යෙදී තිදි. සමවතින් නැහි සිරිනුයේ දැවල් බොජන් ගන්නා වේලුවටත් භැන්දුවේ පහට හයට අතරේ මද වෙළුවකටත් ය. ඒ අතරේ කිය කෙනෙක් සැක දුරුකර ගන්නට ප්‍රශ්න විවාරනි. සැමිතුමා ඔවුන්ගේ සිත දකී. සුංසු උන්නර දෙයි.:

දැක මහලු වියට පත් එනුමා මෙයින් ව්‍යි තිහකට පමණ පෙර අපවත් විය. ඒ මොහොන් අහයින් දහස් ගණන් නාරකා ඒ අසපුවට පත් විය. එයින් බොහෝ ඇත වූ මදුරායියේ සිටි අයද මේ නාරකා බඳු ආලේක මණධිල අහයින් වැටෙනු දුටි. ඒ බව එහි ප්‍රවත් පස්වල පල විය. එනුමාට ගොරට දක්වනු පිණිස පැමිණි දෙවනාවන් ඇතට දිස් වූ සැරියයි බොහෝ අය

යැලකුන. රමණ මහර්මින්ගේ අසපුවෙන් නිකුත් මදුරායියට ගොයේ එහෙන් කළුකටාවටද එහෙන් බරණායටද එහෙන් සාරාභාර (ඉහිපතන) යටද තියුම්. එහි වික දිනක් වැය හිමාලය ජනපදයේ කංබල් නම් ගමු ව්‍යුහ සාම් නාරායණානන්ද නම් යෝගීනුමා වෙන තියුම්. මාස එකහමාරක් පමණ එහි ව්‍යුහම්. තෙළදිවින් පිටත්වූ නැත් සිට ගත වූ මුළු කාලය අප ගත කළේද අපට පුරු හාටනා කුමයෙකිනි. නාරායණානන්ද නැමා වෙන විසමින් ඔහුගේ රාජයේග කුමය විමයන්හට සිනා එය ද පුරුදු කෙලෙමු. ඒ කාලය තුළ අපට සියලු සත්කාර කෙලේ යෝගීනුමාය. හේ අප සිහන සියලුල සිය සිතින් දකි. ඔනු පරඹියේ දැන්නා මහා යෝගියකු බව වික දිනකින් ම දැනගතිමු. වරින්වර ඉන්දියටට හිය ගමන්වලදී පුරෝගින සාම් අදිකවන් ප්‍රබල යෝගීන් හමුකාර ගතිමු.

බරණාය ඉහිපතනයෙහි අප ව්‍යුහ කාලය තුළ එක් ද්විසභා උගේ තරුණ ඇමරිකානු සුදු මහතෙක් අප හමුවට ආයෝග. ඔබ කොයිවින්දු දි ඇසු පැනයට එක වරම හිමාලයේ බද්දනාන්හි අපුමයෙකිනැයි ඔහු පිළිතුරු දෙන ලදී. එහි කුමක් කරයි දුයි ඇසු පැනයට ගළ ගෙයක රැදී යෝග වධමිය හේ කිය. කටර අයුරුක්සු යටතේ දුයි ඇසු විට යෝගියකුගේ ජායාරාජයක් පෙන්වා ඔහුගේ නමද කිය, මෙනුමා ඇසුරෙනැයි හේ කිව. පින්තුරයේ පෙනෙන භුරියෙන් මේ යෝගාවාරයයා ලබාල කෙනකු වෙනැයි කිමු. නැත, මෙනුමා අවුරුදු 2000 ක් තරම් වයස්ගත ත්‍රිකාල දරුණි (නැත් කළ දැන්නා) මහා බලසම්පන්න යෝගී කෙනෙකුයි කිව. ඔහුගේ නම ඇසු පමණින්ම කළකට පෙර බරණායට එහා දුම්රිය පෙනෙලදී දුම්රිය ඇන්ත්ම දෙස බල සිට සිය වින්න බලයෙන් ඒ ගමන නවකාල මහා යෝගියා හේ නොවේදු ඇසුම්. එයෝග. ඒ ගමේ නමින්ද එනුමෝ ප්‍රසිද්ධිය සි හේ කිය.

එ යෝගියට එහරම් වයස් ඇත යන්නද ත්‍රිකාල දරුණි යන්නද හිලිගත නො භාව්කකුයි අපි කිමු. “බබ එය පිළිගතෙනත් නැතත් මාගේ අන්දුකිම් අනුව මම එය අදහම්” සි හේ කිව. “මහු පමණක් නොව, හිමාලය යෙදෙදෙයේ ඉජ්ජ සාරානවල අවුරුදු දෙයිය, නුත්සිය, පන්සියය පවා වයස ඇති යෝගීන්

වියතු” සිද නේ පැවසීය. මහු හමන්ගේ යෝග බලය ලෙවට නොපාති. සමාජයේ සැපයෙන් කළ යටතින් තවදුරටත් හාවනා මගින් වැඩිහිටි තැන් කරනියයිද නේ සිය.

මේ හෙළුදිවැම පසුගිය සම්පූර්ණ සාලයේ ශේෂයාධිකරණයේ අග්‍රවිතිවායකාරව සිටි අක්බාර් මහතා අපගේ මිතුරෙකි. ද්‍රව්‍යකු සංවාදයෙක යෙදී සිටින්නේ එනුමා තම අන්දුකීම් සිපයක් පැවසීය. එනුමා මුලින්ම යාපනයේ පිරිසර වන පෙදෙසකු වුවූ ‘යෝගර් සංවාමි’ බලකම්පත්න යෝගිවරයා හමුවන්නට හිය ගමන ද එනුන් සිටු එනුමාගේ උපදෙස් අනුව දිවි ගෙවූ අපුරුද පැවසීය. ඒ මහතා සි පරිදි යෝගර් සංවාමි කොතරම් ඇතක වුවද සිටින කෙනකු කරන හියනා දු දිව ඇයින් දැක්නා ද්‍රව්‍යකාලීන් අසනා මහ යෝගියෙකි. හොතික විදු මීමෙන් එවැන්නකු මිනිය නොහැකික. පරලෙවත් නොතකන හොතික විදුව්ම යාචීනාම සන්නය කොටගත් යථාරිවාදී Rationalist සි තමා ගැන සිතන උඩිහු දෙයේතර කෙනෙකු යෝගර් සංවාමි වෙත ගොයේ එඩි බිඳී හිය සැටිද අක්බාර් මහතා සිය.

ලාමා කෙනෙක්

යෝග හාවනා බලයෙන් අහසට තැහැම හොතිකවාදීන නොපිළිගතිනි. මුවන් ගැන කියුම් සිම ? බොඳු හමින් පෙනී සිටින පණධිතමානී විදුලුමානී ආචායීවරුම් හැයි දැඩුණු මෙරට සමහරුද බුදුරජන් අහයින් ලක්දිවැ වැඩි පුවත පවා නො අදහනි. මිහිද මහ රහනුන් සාදු බලයෙන් හෙළුදිවි වැඩි වගට මහවංශයේ සඳහන්ව ඇති පුවත, ඒ බව සඳහන් යෙල් ලිපියෙහි දැක්වෙන “දුජනයෙන්” යන්නේ අරුත විපරින කොට හෙළුදිවි වැස්සන්ගේ හාගායෙන් මෙහි වැඩියුදී අරුන් පෙරලුන්නට පවා සාහසික වුහ.

යෝග හාවනා බලයෙන් අහසට තැහැමට සමන් අය මූතක ද උන් බවට සාධක පුවතෙක් කළකට පෙර Indian Mirror පත්‍රයෙහි පල විය. එයින් ගෙනු මෙහි පල වූ Buddhist සහරාවේ ඔල්කට්ටුමා විසින් එය පළකරවා හිඛිනි. එහි පුවත මෙයේය :

විබෙටයේ සිට වන්දනාවේ ආ ලුමා කෙනෙක් බුද්ධගයාවේ වැඩි කළක් ගතකොට සිය රට බල පිටත් විය. බාර්තීලිං භූවරට පැමිණිවිට ඔවුන් යු පුතු හිමාලය කදුමගු හිම වැටිමෙන් යු නොහැකි තැනට පත්ව ඇති බව දැනගත්තට ලැබි හිම පතනය නවතින තුරු එහි රැදී සිටින්තට සූදුසු තැනක් සොයනුවේ ව්‍යාහාරය රජයෙන් දේශපාලිත රෝමේ දුරයට පත් කළ මහතා හමුව තමාට සහි කිපයකට නවාතැන් දෙනහැකි දු දි විමුදුන. හැකිදි කිය හේ සිය බංගලවේ කාමරයක් ඔහුට පැවරිය. නිහරම පාහේ කාමරයට වී සිටින ලුමාට කතාකොට ඒ මහතා කාමරයට වී අලසකමින් නොයිද විකක් පහතට වින් අවිදින සේ අවවාද කළේය. මම මෙහි අලසකමින් නො ඉදිමි. යෝග හාවනාවේ යෙදී ඉදිමියි ලමා කිය. ඔය යෝග හාවනාවලින් ලුබෙන ප්‍රයෝගන නැතැයි නිලදුරුවා කිය. එසේ නොකියන්න, යෝග හාවනාව මහත් එලදායි එකකුදි ලුමා පැවසිය. ඔබ ඔය හාවනාවෙන් ලත් එලයක් මට පෙන්වනැකි දු? සි ඇසිය. පිළිවෙති, කාමරයේ දෙරකඩට වී බලපිටිනැයි ලුමා කිය.

හේ පද්මාසනයේ ඉදෑගත සමාධියට සමවුදුන්ය. මද වේලුවකින් ඔහුගේ සිරුර ඉහළ නුංගේය. සිලිම දක්වා නැඟ රික වේලුවක් අහස රැදී සිටියේය. පසුව සොමෙන් පහතට බැයිසේය. ඉක්බිනි ඇස් ඇර, දුටුවේද? යය ඇසිය. දිරිමි, ඉතින් ඔය බලයෙන් හිමාලය තරණය කොට විබෙටයට යන්නට බුරි මන්ද? හේ ප්‍රථමි, අහසට නැහිම කළ හැකි පමණින් ම ඇත යත නොහැකි. හිමාල ප්‍රදේශයේ අමතුපා උපදුව ඇත. ඇතුම් අමතුපායේ මිනිසුන් යෝග බලයෙන් තමන් ඉක්ම වැඩිනු නොරුයිසානි. එබැවින් එබඳ භාජින්ගේ බල මධින තරමට සාදුයි ගස්තිය ද ඔවුන් දක්නා දිවිසද ලැබිය පුතුය. තවම මට එය ලුබි නැතැයි ලුමා පැවසිය. මේ ප්‍රවත එසි දේශපාල හාර නිලධාරියාම යෝක්ත ඉන්දිය පුවත්පෙන් පළකර නිඩුණි.

පංචම දිනය

ද්‍රව්‍යකා යෝග හාටනා බලයෙන් ලබන අද්‍යුත වින්ත බලය දැක්වන ප්‍රවිතක් උඩ නම් සඳහන් සඩාමි භාරුයණානන්ද යේහි තුමා අපට පැවුසීය. එය මෙයේය: ඉරුරාරී තරුණා සහනයි-වරයෙක් පෙන් කියවීමෙන්ම හාටනා කුම ඉගෙන ඉරු ආසුරක් නොලුබ යෝග වැඩිය. පංචම දිනය තොන් තමාගේ සමාධිය දිසුණුවූ බව හේ නොදැන්නේය. ඒ පෙදෙස බොහෝ හිගනුන්ගෙන් පිරුණු එකකි. මේ කාරුණික යෝගිය හිගන්නකු දක්නා නැමැවීම මෙහුට බන් රිකක් ලබයෙන සුරිය සිතිය. ද්‍රව්‍යක් පිඩියායුම පිණිස කමණුබිලුව අනට ගන්නේ එය බනින් පිරි අති නියා දිරිය. හේ සනුවීම පන් විය. රිකක් වැළුදීය. අඩු තුන බනින් පිරිනි. හේ හිගනුන් කුදාවිය. නැමැවීම කන්නට දැන්නේය. කමණුබිලුවෙන් බන් ගන් කෙශෙහිම යලින් එය බනින් පිරෙහි. රැවෙන තුරු ම මෙයේ එන එන නැමදෙනාට බනින් සංග්‍රහ කළේය. අන්තිමේදී මේ තරුණා සහනයියාගේ යෝගෙන් වීමට බොහෝ දෙනෙක් අන. දෙනුන් දිනක් මෙලෙස ගහකොට වෙහෙසට පන්ව කරකිය ගන තුකි සියිවික් නැත්තේ රියක කාටන් රහයේ ඒ ආසුරවෙන් පිටත්ව යේහි ආසුරකු සොයා ගමන් ඇරිසිය.

හේ අනුතුමයෙන් යනුයේ සැපිකේපයටද එහෙන් ගාගේත් කුණුඩියටද පැමිණියේය. එහි ඒ දිනවල සඩාමි භාරුයණානන්ද සිටියේය. සහනයිය සිදුව ඇති දැකිය කමණුබිලුව පසුම්බියෙන් එලුයට ගන්නේය. එය බනින් පිරි තිබුණි. සඩාමි කාරණය ජේරුම් ගන්නේය. සමවතින් නැගිසිටි පසු එහි ඇති අන් බන් අනුරුදහන් වහා ලෙස ඉටා සමවති සමවදින්නැයි සඩාමි සිය. හේ ද එසේ ඉටා සමාධියට සමවුදුනේ මද වේලුවකින් එයින් පිබිදුණේය. කමණුබිලුව ගෙන මුහින් නැමිය. සියලු බන් අනුරුදහන් විය. එනුන් සිට හේ සඩාමි භාරුයණානන්ද තුමා ආසුරු කරමින් තවදුරටත් ඒ හාටනාව වැඩිය.

බුරුමයේ

මැතක බුරුමයේ ජටය සංගායනා සමයේ සිදු වූ දුයක් එහිදී අප දැනගතිමු. බුරුම රු උතුරුදිග සගයින් ප්‍රථිහය වේ. එය වටි කදුපාමුල අරණ්‍යයෙහි අසපු සාරදුහක් (4000) පමණ ඇත. ඒහිසැපු හාවනායේහිට කල් ගෙවති. එහි මිනුරු හිසැපුන දෙනමක් ගොස් හාවනා වැඩිහ. එක් හමක් වසනා අසපුව අනෙක් නමෙන් අසපුවෙන් මධිල දෙකක් තරම් ඇත වනරෝධකය. කළකට පසු වැඩිමහලු තෙරණුවේ සිය යහළවා වෙත වැඩියහ. ඇවිත්ති, දෙයෙක්වන් වන්න. අහිඛා සහිතව රනන්බව ලබා ඇත්තෙමි. අද පිරිනිවන් පමි. දැන් ආවේ ඔබට එය දැන්වා ඔබද හාවනාවෙහි වඩාත් උනන්දු කරන්නටය. දැන් මම යමියි වදුහුන. අනිත් තෙරණුවේ පාමුල වැට් වැන්දහ. තැහිටි බැලුවිට පලමු තෙරණුවන් අහයින් සිය අසපුව දෙයට වඩිනු ද්‍රවහ. මහු පාගමනින් අනෙක් තෙරණෙන් අසපුව කරා හියන. ගොස් බැලුහ. රහන් තෙරණුවන් ඇදු සැතැපි පිරිනිවන් පා හේතුවින් ද්‍රවහ. ඔබ එහි වැඩි සෙසු හිසැපුනට පිරිනිවන් පැ පුවත වදුරා සිරුරට සත්කාර කරවුහ. ආදහනයෙන් පසුව ද්‍රවහක අපි එහි හියමු. සිදුවූ සියලු පටන් අසා දැනුම්. උඟ අගමුනිනුමාද ඒ තෙරුන් පිළිබඳ සියල්ල දනි.

මේ හෙළුදීවෙහි ද යාදිමන් තෙරණුවන් ඇතැයි සිතමු. මෙයට අවුරුදු විස්සකට පෙර සිදුවූවක් කියමින. කිහි කාරියක් සඳහා අප වුඩු තැනින් පිටත යන්නට කාමරයෙන් එලියට අමු. එකෙනෙහි තරුණ හිසැපුනමක් කඩිමුදියේ අප වෙත ආයේය. වැදගත් පුවතක් යැලකරන්නටදිය මා ආවේදි හේ කිව. ඉක්මනින් කියන්නායි අපි කිමු. හේ කියාගෙන හියේය. මේ ලාභදී මං දුයක කිපදෙනකුන කැටුව මහියාගන වන්දනාවට හිය. එහි වැද පුදු කැලේ ඇවිදීමට දන්නා කෙශෙනකුත් කැටුව පැරණි හාඡටාවහිඟට සිදුයායාන බලන්නට කැලුවිදුනා. දිගටම හිය. පැ ගණනක් ඒවා බලා හාටිද අන්තිමේදී ගහක් ලැබි හිය. එහි ගහ පළුලය. නො ගැඹුරු ය. දියපහර කුඩාය.

දෙපසම වැළිකලවය. දහවල දෙකට පමණ වූ බැවින් විකක් හිමින් හැරීමට මනා ගසක් මුල ඉදගත්තා. වෙහෙස බැවින් ගෙනවින් නිඩුණ දෙඩිම් සිපයක් මිරිකා හිලන්පස පිළියෙළ කරන්නට කැටුව හිය දායකයනට නියමකර වෙනමම ගසමුල උන්නා.

ඉදු බලය

මේ අතර ගෙන් එගෙධ ගසක් යට මුදුම් වයුසේ සාචිර නමක් දුටුවා. එන් අපගේ වන්දනාවේ ආ කෙනෙකුදී සිතානා. උන්වහන්සේටන් හිලන්පස කෝපයක් වක්කරන්නාදී සිවා. එවිටම ඒ එගෙධ සිටි තෙරණුවේ අප ලහම සිටිනු දුටුවා. ඔහුට හිලන්පස පිළිගැන්වුවා. උන්වහන්සේම පි. අනුමේදන් කළා. එය අවසන් කළා පමණයි යලිදු එගෙධ ගසයට උන්නා. එනරම් ඉක්මනින් එහි වැඩිම ගැන මා සැක සිනා මා එගෙධ හියා. සවාමින්වහන්සේ, ඔබ එගෙධ වඩිනවා මා දුටුවේ නැහු. මෙහාටන් වඩිනවා මා දුටුවේ නැහු. ඔබ වහන්සේ වැඩියේ සාදා බලයෙන් නොවෙදු යි මා ඇසුවා. උන්වහන්සේ මා උපසපන්දු සිවාලා. එසේ යැයි වදළු.

“මබවහන්සේ කොහිද ඉන්නේ”?

“මේ එනා කැලේ”

“නවන් හාමුදුරුවරුන් ඉන්නවාද ?”

“නව සතර නමක් ඉන්නවා”

“මබවහන්සේගුටට දාය ලුබන්නේ කොහොමද ?”

“දුන් මා ආවා හියා වගේම අප සාදායෙන් යනවා, මහපර අද්දර අප නියමකරගන් නැහකට. ඉන්පසු ගෙපිලිවෙලින් පිඩිසිහා යනවා. එක් නැහකට පැමිණ එකටට අධිජයාන කරනවා ඇපේ ග්‍රේගුහාවලට යන්න. සැත්තයෙන් අප එහි පැමිණනවා.”

“සවාමින්, මාත් එන්න බාර ගන්නවාද ?”

“කැමති ද්වසක එන්න, අප පිළිගන්නවා”

“මේ කුලුව අලි ව්‍යුපන්ගෙන් පිරුණු එකක්. අප නැතිව එහි නතිව ඇතුළුවීම අන්තරදායකයි. මේ ගහ ලහට ආවාම අප අවුත් එක්කරගෙන යන හැකියි.”

මේ කඩාවෙන් පසුව තෙරුන් වැද ගහෙන් මෙගෙබ වී තෙරුන්ගෙන් අසාගෙන නිඩු මගින් ගෝස් මහපාරට පූම්ඨා බස් රථයක් අල්ලාගෙන කොළඹ අතට පිටත්ව ආවා. තව කිහිප දිනකින් මාත් එහාට යනවා කිය ඒ හිසු නම පිටත්වුනා. විකාදිනකට පසු ඔහු ගුන විපරමි කළුම්. ඇතකට යන බව කිය ඔහු සිරි පන්සලෙන් පිටත්ව හිය බව දුනගනිමු.

අධ්‍යාත්මික

මෙබදු ඉදුමත්තු සිරින් නම් මහාරහාය ඉදිරියේ පෙනී සිට මහත් ගාසන යෝචාවක් කළහැකි නොවේද? යය දි කෙතාකුට ප්‍රශ්න කරන හැකිය. දියුණු වූ යෝගාවටරය ලෙව දෙස බලනුයේ අධ්‍යාත්මික පස්සයෙහි කිහිදු දියුණුවක් නොලද සාමාන්‍ය මිනියා බලන බැලුමෙන් නොවේ. අද ආගම දියුණු කරන්නට යයි, රට ජනිය නංවන්නට යයි සිනා හිති පැවිදී දෙපසහයේ ම උදවිය කරන දු, නායකේත්සව, තැහි බෙදුදීමේ උන්සව, කට්‍රි ගාරා කියවමින් කරන ප්‍රශ්නේත්සව, උපන්දින උන්සව, ආගම රිකුණිමේ ව්‍යාජයෙන් පොදුගලික බලය රිකුණිම සඳහා පැවැත්වෙන යහා රැස්වීම් අද දු යෝගාවටරය දක්නේ දැනුමෙන් නොදියුණු කුඩා දරුවන්ගේ වැළැකැලී මෙනි. එවායේ වැදාගත් කමක් යෝගාවටරය නොදැකි. මිනු අපේක්ෂා කරනුයේ අධ්‍යාත්මිකට වැඩින්නට ය. එහෙන් එකී නායකේත්සවයට හෝ විරුද්ධ නොවේ. උදරු වයසේ සිරින බාලය බෝතිස්කන් වඩාගෙන යොලුලම් කිරීම තුවණින් වියයින් නොවැඩින දරුවාගේ සටහාවයයි. අධ්‍යාත්මික පස්සයෙන් නොවැඩිතු ලෝක තැවය ඇති සැටි ලෙස නොදැක්නා තුවණින් නොමේරු අය තමන් සිරිනා මානසික මට්ටිවමේ නැරිය අනුව ක්‍රිය කෙරෙන් යැයිද තුවණ මුහුකළ දට එකී සියල්ල නැර දමනුදි ද යෝගාවටරය දනී. දැන ඔවුන් ගුන උපේක්ෂා වෙයි.

සමාධි භාවනාව කොයි සමයවලන් නොයෙක් ප්‍රමාණයෙන් ඇත. කිහිම ආගමයකට නොබැඳුනා අයද සින එකඟ බව වැඩිමෙන් විස්මයජනක දු කිරීමේ නැකියාව ලබනි.

කයිනු හාවනාව

අනාපනයනිය හෝ කයිනු හාවනාවක් අතර නොකඩ කොට භුමදුම තියමින වේලුවක් දිනපතාම වැඩිමෙන් ධිහායක් ලැබෙන්නට පෙර ව්‍යවද සමහර අයට පරසින් දැනුම, අතින ජන්මය දැකීම, තමනට උපකාරී හෝ පැහැදුණු දේවතාවන් දැක කාන බස් කිරීම වැනි සිදි ඇති වේ. එහෙන් ඒවායින් සැහිමට පත් නොවී, ඒවා නොහකා හැර පුරුදු කම්සයානය ම වැඩිය යුතුය. රිකක් දුරට සියේ එකග බව වැඩූ සමහර කෙතෙකුට මේ සහ ගරිරයෙන් වෙන්වූ සටහනින් මෙබදුම වූ එහෙන් ඉතා සියුම් වූ ගරිරයකින් ඇත මූන ඇවිද බැඳුමේ භාකියාව ලැබේ. ඇතැම් කෙතෙක් එයේම වූ සියුම් සිරුරින් ඇත රටවලද සමහර ග්‍රහලෝකවලට ද එය වැඩි දුරටත් දියුණු කිරීමෙන් දෙවිලෝච්චලට ද ගොස් ඊමෙහි සමන් වෙති. සියුම් සිරුරින් නික්ම ඇත යුම පුරුදු කළ එයින් ප්‍රතිඵල ලබන අය අදන් පෙර අපර දෙදිග රටවල ගුජ්න විදු පුරුදු කරන මණ්ඩලවල සිටිනි.

අන් භුම රටකටම වඩා ඇත පුරුහණයේ සිට හාවනා යෝගීන් බහුලව සිටියේ හාරනයේය. කලින් කළ පහළ වූ අවායීවරු සිය සියුනට නානාවිධ හාවනා කුම ඉඟන්වූන. පුරුදු කරවූන. පුරුණී හාරනයේ පහළ වූ හාවනා කුම හින්දු, පෙරන, බොඳුඩ යැයි කොටස් තුනකට බෙදෙන හැක්ක. පළමු කොට හින්දුන්ගේ හාවනා කුම ගැනද එයට පසු පෙරන හාවනා කුම ගැනද අවසන බොඳුඩ හාවනා කුම ගැනද තරමක් දුරට කරුණු පැහැදිලි කිරීම අප අදහසය ය. හින්දුන්ගේ හාවනා කුම යෝග තමින් ප්‍රකටිය.

හින්දු යෝග

යෝග යනු වින්න හාවනාවට හින්දුන් වියින් බෙහෙවින් වැශුරුවෙන නමයි. යෝග යන පදනෘත ඔහු නොයෙක් විවරණ දෙනි. සුදී බාජුවෙන් නිපන් යෝග යන්නෙන් යෙදීම, එකතු කිරීම, බැඳුම යන අරී ලැබේ. පරමාන්මය හෙවත් බුජ්ම පදනෘත හා ඒවාන්මය එකට යොදුලීම යෝග යන්නෙහි මූලාරීය කොට ඔහු සලකනි. හින්දු මහය පරිදි විශ්වය පුරා පැනිර

පණ ඇති නැති භාම දුයැක්ම විනිවිදු පටන්නා ලෙටු ඇති සියල්ලෙහි පදනම වූ නිතා වූ එක්ම සහ දුයැක් ඇති එය මහු බුන්ම පරමාන්ම අදි භම්වලින් හඳුන්වති.

ලෙටු භාම මේනියෝක් ම භාම දෙවියැක් ම භාම සහෝක් ම එය නිසා ඇති වූ මමයි තමා යැයි පාටක් පාටක්ටු (වෙන් වෙන්ට) සිටින ජනයෙකි (පාටග්ජනයෙකි). මේ භාම පාටග්ජනයනු තුළම මම තමා නමින් සලකාගනු ලබන දුය ජීවාන්ම නමි. පරමාන්මයෙන් වෙන්කොට සලකා ගනු ලබන ජීවාන්මය සහයයැක් නොවේ. බොරුවකි. මිරුවකි. ඒ හෙයින් බුන්ම සහව ජගන් මිරුවයි, බුන්මයම සහය යු, ලේකය මිරුවකු (නැති දුයැක) යි වේදුන්න වේදීනු කියන්. සහය වූ පරමාන්මය ජිරු බදාය. වනුර කොරහේ පෙනෙන හිරු පිළිබිඳුව පැනෙන හිරුගේ පිළිබිඳු බදාය. වනුර කොරහේ පෙනෙන හිරු පිළිබිඳුව සැබු හිරු නොවේ. එය සැබු හිරුම කොට වරදවාගෙන මූල්‍යන්නා යේ පාටග්ජනයා ලෙටුද එහි ඇතිවා යේ පෙනෙන දුද සාර වශයෙන් දුඩි යේ සිතින් ගෙන එහිම බැඳී එයින් මිදි ගත නොහි සයර ගමන කෙරෙයි යනු හින්දුන්ගේ සාමාන්‍ය ඉගුන්වීමයි. මෙහිද මතන්ද ඇත. ඒවා විස්තර කිරීම මෙනුහට අවශ්‍ය නොවේ.

පරමාන්මය

කාරණය වඩාන් පැහැදිලි කිරීමට තවත් නිදිකිනයැක් දෙනු ලැබේයි. මහ සපුරා එක්ම ජලයිකානබයකි. එහෙන් එය තුළ සමහර පෙදෙයේහි මිදුණු ලෙකු කුඩා දිය කුටි ඇත. ඒ දිය කුටි තුළ අධිංශු වි ඇත්තේද සාගර ජලයමය. කුටි බවට නොපත්වූ සෙසු ජලයන් ඒ දිය කුටිය යන දෙවාගේ අනරෝක්ද නැත. මිදුණු දිය කුටිය තුළ ඇත්තේද එය වටා ඇත්තේද එකම ජලයයි. එහෙන් කුටිගැසීම (මිදුල) නිසා ඒ මිදි දිය කුටිවලු සටහනෝක් (හැඩිහුරු කමෙකි) ඇත. ඇතුම් දියකුටි වටය. ඇතුම් කෙනෙක් හතරයින. සමහර දිය කුටි තවත් නානාවිධ හැඩිහුරුකම් ඇත්තේන. සන වීමෙන් ලන් නැඩිහුරුකම් ඇති දිය කුටියක් අනෙක් ගැටී පළදු වෙයි,

කුබේයි, බිඳෙයි. නොයෙක් වෙනස්වීම්වලට හසු වේ. ඒ මිදුණු දිය කුට්ටවල සහ බව නැතිවි දියවී හිස පසු සාගර ජලය එකක්මූ වෙයි.

මෙහි සාගර ජලය පරමාන්තය මෙනි. මිදුණු දිය කුට්ට ජීවාත්ම මෙනි. ජලය වශයෙන් ගත් කළු ඒ සියල්ල එකම දිය කඟෙයි. එයින් කොටසක් මිදි සහ වි කුට්ට බවට පත් වූ පසු ප්‍රකාශනි ජලයෙන් වෙන් වූ යුරියෙක් පෙනේ. එහෙත් ඒ සාගර ජලය නැලුමයි. කුට්ට ගතිය නැති වූ දිය වූ පසු ගැටුම්වලින් මිදේ. අයිස් කුට්ටය දිය විමෙදි සිදුවූයේ කුට්ට බව නැතිවිම පමණි. එහි වූ ජලය කළුනුන් එහිම තිබුණෝය. ජීවාත්මයේ පෘථිග්හාවයි. පෘථිග්හාවය නැති වි ගිය විට පරමාන්තය හා එක්වීම සිදුවූයි ව්‍යවහාර කරනි. එයටම මේෂණය ලැබේමූයි ද කියනි. සිදුවූයේ පෘථිග්හාවය නැතිවිම පමණෙයි. මෙයේ පෘථිග්හාවය (ජීවාත්මය) ව්‍යවහාර කාව අනුව පරමාන්තයෙහිම හිඳිම පරමාන්තය හා එකක්ම වීම යෝගනුම වේ. යෝගය සිදුවූවීමෙන් ‘මම’ යුයි, මගේ යුයි, මේ මා සහ දැයු, මේ අන් සහ දැයු ඇදි අදින් සිතිමද හේය, නුඩිය, මමයුයි ලෙට සියල්ල තුන් ගෙධිකට බෙද දැකිමද නැති වේ. ඇත්තේ එකක්මය. එය බුන්ම නම් වේ යුයි නැතිම වේ. මම යන වචනය ව්‍යවහාර වශයෙන් යොදානොත් “මම” යනු “ඛ්‍යාමය” මය. එය නැර වෙන කිසින් නැතුදි දියුණු වූ යෝගිය දකි. මේ හින්දු මතයයි.

යෝග ප්‍රහේද්

යෝග තත්ත්ව උපනිෂත්, ධිභන බින්දු උපනිෂද්, නාද බින්දු උපනිෂද් අදි උපනිෂද් ග්‍රන්ථවලද පාන-ජල යෝග සූත්‍ර විජිතය යෝග සූත්‍රාදියේද නොයෙක් යුරියෙන් යෝග කුම වත්කොට් දක්වා ඇත. යෝග තත්ත්ව උපනිෂත්හි දැක්වෙන පරිදි මනතු යෝග, ලය යෝග, හය යෝග, රාජ යෝග යුයි සියල් යෝග කුම කොට් සතරකට බෙදේ. සමහර පෙනෙකු හයියෝග, කම්මියෝග, හක්තියෝග, රාජයෝග, නැඹනයෝග යුයි සියල් විධි පස් වැදුරුම් කොට දැක්වේ.

හයි යෝගය

යෝග විධීන් අනුරෙහි විශේෂයෙන් නිරෝග බව දික්කාපුණුමක බව ලබන හැකි ක්‍රිය මාත්‍රිය හයි යෝග හමින් හැඳින්වෙයි. හයියෝග පුද්ගලිකාදී පොත්හි මේ යෝග කුමාය පුරුදු කරන හැරි සට්ස්හරව දැක්වේ. එහි ආහාර පාන තොගෙන, කොහොත්ම නිදි තොගෙන, ශිලෝෂ්ණ දෙක ම මූඩිගෙන, බෛහෙන් තොගෙන යෝග බලුයෙන්ම සියන් හවුරුදු වයසේදී ව්‍යවද තුරුණු පැහැ සපුවෙන් දැනුව ජේවන්වීමේ උපය මාත්‍රිය දැක්වෙයි. පණිවිත් ම පෙරිටියක බහා වලුලන ලදුව, දිවා ර දෙක්හිම පෙලීකියෙන්ද මුරකරවන් තබන ලදුව සතැලිස් දිනකින් පසු ගොඩිව ගෙන පෙරිටිය විවෘත කළ විට කිහිදු ආබාධයක් හැකිව හැඟී සිටි හයියෝගියකුගේ ප්‍රච්චන තොමිස් ජේ. හඩිසන් මහතා විධීන් ලිය පළ කරවන ලද Law of Psychic Phenomina නම් පොන් 313 වැනි පිටෙ දැක්වේ.

එසේම පෙරිටියක බහා වලුලන ලදුව තුන් මසකින් පසු ගොඩිගෙන විවෘත කරන ලද පෙරිටියෙන් නිරෝගිවූ එලුයට වින් මෙය බැලීමට පිරික්සීමට රස්වූ සිටි යුරෝපීය දෙස්තරවරුන් විදුහැදියන් විස්මයට පත් කෙරෙමින් කාඩ් කළ සවාමී හරිදාස් නම් හයියෝගිය පිළිබඳ ප්‍රච්චන ඉන්දියාවේ ප්‍රකට එකකි. ඉංගිලියානියට හාගා පළ කරන ලද සිවසංඝිතා සෙරණයාකායෙහි ඒ යෝගිය පිළිබඳ සිද්ධිය විස්තරයෙන් දැක්වී ඇත.

ප්‍රාතිහාරය

මේ හයියෝගිහු ආහාර පාන තොගෙන බොහෝ කළක් සිටිමෙහි සමරිවා සේම ඉදින් සිඛවොන් දසදෙනකු සඳහා පිළියෙළ කරන ලද බොජන් රසක් ව්‍යවද සියලුලම කා දමා මද වේලුවකින් දිරවා ගත හැකි ගක්නිය ද ඇත්තේය. ගකඩ, ගල්, විෂ වත් ද හිල දමා සුඡ් යෝග විනෙමාමයකින් ඒ සියලුල දිරවා ගන්නට මහු සමරි වෙති. දුරදායික කණ්නාඩියකින් විදුහැදියන් දකින ඉනා ඇත්හි වූ ග්‍රහලේක අදිය පියවි ඇසින් මහු දකිනි.

අදුරෙහිද මහ ද්‍රව්‍යලෙහි යෝධීන් පෙන පත කියවනු හැකිකේය. ඉදිරියේ කිරීන්කාභයේ ඇයේ දෙය බල ඔහු සිහන දු කිමෙහිද හැකියාවක් ඇත්තේය. මහ මේ හැකියාවන් කොහොන් ලබත්ද? කොයේ ලබත්ද?

මිනියා යනු විශ්වයේ Macrocasm හි අඩංගුව ඇති සියලුම ශක්තින් නො අඩුව ඇති ඒ සියල්ල කුටිවූ යට පත්වූ ඇති කුඩා ලේඛකයෙකි. Microcosm තමා තුළ යැහෙවි යටපත්වූ පත්ත්නා ඒ මතුකාර ගන්නට කිහිදු බාහිර කෙනෙකුට දෙවියකුට ඔබ යුම යාචකදා කිරීම අවශ්‍ය නොවේ. ඒ සියල්ල මිනියා තුළම ඇති බැවින් එය මතුකාර ගුන්මේ කුමය කිය දෙන ගුරුවරයකු පමණක් ඔහුට අවශ්‍ය වේ. යෝග ව්‍යුහනෙහු විසින් අන්හළ යුතු දු අන්හුර යම් නියම ආසන ඇදී වශයෙන් පුරුදු කළයුතු යෝගාග සම්පූර්ණී කළ යෝගිය තමා තුළ යැහෙවි පත්ත්නා කුණු බලිනී ශක්තිය ප්‍රබුද්ධා හිස මුදුනෙහි වූ සහසුර ව්‍යුහ ගෙක් නාඩා යෝග සාධනය සාරීක කොට ගෙන ජීවත් මුක්තයකු විය හැකි බව හයයෝගය පිළිබඳ පෙන්වල දුක්වේයි.

(හයයෝගය ව්‍යුහ හැරි විස්තර කිරීමට මේ අවස්ථාව නොවේ. අවශ්‍ය යැයි පෙනුණෙන් මේ මුළු පෙළේ අවස්ථා එය විස්තර කරමිහ.)

කම් යෝගය හා හක්ති යෝගය

තමා කරන දුයින් තමාට කිහි එළයක් නො පතා තුදු පරාරිවයින් වශයෙන් කියන කරන සිහන දු මෙහි කම් නම්. ජීවිත කාලය මුල්ලේ භුම මොහොනකම අනුහට යහපතක් කිරීම පිණිස ම යෙදීම කම්යෝගයි. අනුහට යහපත පිණිස කරන ඇතුම් දු සාරීක නොවුවද සුඩා කම්යෝගිය නො පසුබහි. සිහ රිදුවා නො ගනී. හේ කනුයේ බොනුයේද අනුහට ගොදක් කරනුවට ජීවත්වීම පිණිසය. පරාරිවයින්වේ නො යෙදුමු කියීම මොහොනක් ඔහුට හැත. නිහරම අනුන්ගේ යහපත ම පතන ඔහු ගේ වචනයද ක්‍රියාවද නො කිවුවිය. පරාරි වයෝගීවම පදනම් කොට ගන් හේ සිල්වන්

බටින් ඉහලටම නැහෙන්. රාගදී සියිදු හිලිටි ගතියකට නැගෙන්නට ඉඩ තොදී කුමයෙන් පිරිසිදු බටින් වැඩේ. මෙයේ අධිකත්මික ප්‍රසාදයෙන් වැඩිහි ඔහුගේ සිත්ති මම ය, මගේ යන භූතිම් කුමයෙන් නැතිව යයි. ඔහුගේ පාර්ත්‍යාත්මයේ ප්‍රසාදක්ව (මමියායි වෙන් වූ බව) නැතිව යයි. පරමාරිය හා එකඟත්වයට පූමිණයි. මේ කම් යෝග කුමය පිළිබඳ හිත්ද දැනමේ දැක්වෙන සියලු විස්තරයේ සාරාංශයයි.

ලේඛකයාගේ තමනුන් ම්‍යාලු දෙවි කොහොස් ඇතැයි අදහන ඇය කළුපනා කොටගත් සියියම් ප්‍රජාත්තියක් (අකාර විශේෂයක්) කොරේහි හක්තිමත් වෙන්. සහවාපුන්ව මැවුම්කරු විෂ්තු යායිදිද ශෙශවයේ හිට දෙවියායිදිද බ්‍රහ්ම ලබාධිකයේ බ්‍රහ්මය යායිදිද ප්‍රදෙවිවෝන් ශෙශවන්වයෙන් ජේනෙන්ව යායිදිද පේරේලාමිකයේ අල්ල යායිදිද පර්යි ලබාධිකයේ අපුරමයායිදිද නොයෙක් නම්වලින් තමන් භදහන මැවුම්කරු නැදින ගතින්. සිතින් ඔහුට රුපාකාරයක් නිපදවා ගතින් යදිනි, වදිනි, පුදිනි.

තමන් නොදා යායි සිතා කරන භුම දුයක්ම ඒ දෙවියන් පහදවනු පිතියම කරත්. තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් ලත් සුම දියුණුවක්ම ඒ දෙවියන් දැන් දුයක්ම කොට සිතාගෙන ව්‍යාපෘති වෙන්. තමන් මූල ජීවිතය ම ඒ දෙවියනට කැප කොරන්. දෙවියන් පහදිතායි සිනෙහොත් සිය දරුවා වුවද ඔහුට බිඳීමට නො මැලි වෙන්. තමා විසින් සරිකළ පින දේවසුරුපය සිතට වඩ වඩා පෙනෙන්ම යෝගිය හක්තියෙන්ද ප්‍රිතියෙන්ද උදේශමට වැඩින්හරිද පටන් ගතී. නොයෙක් සුරියෙන් දේව යොහැර ගයින් හක්ති සාගරයේ ගිලෙමින් ප්‍රිති සැප විදිනි. සිතින් තමා දෙවියන් හා එක්වූ නියාචක් ඔහුට නැහෙන්.

විෂ්තු

ලනුරු ඉන්දියාවේ මධුර තුවර වෙන්දුවනයේ දේවාලයට හිය කොණකුට උදේ නිනදෙන් පිබිදුණු තැන් සිට සහ බොහ වේලට භුර ඉතිරි මූල කාලයේම විෂ්තු යොහැර ගායනයෙන්ද වාදනයෙන්ද රු අනුව නැවීමෙන්ද මෙලෙව සිහියක් නැතිවැළි

මතාකල්පින දේවරුපය ඉදිරියේ හක්තියෙන් ප්‍රිතියෙන් ගෙවන ලෙසු කුඩා බොහෝ දෙනෙක් දක්නට ලැබෙන්. දේවියන් අදහන හැම කෙතෙක්ම හක්ති ප්‍රමාණය අනුව හක්ති යෝගයේ යෙදෙනි. ඔහු තමනුන් තමන් සහ දේපලන් තමන් දිදුරු අදී සියලු නැදු යොත් දේවියන්ගේ යැයි දේවියන් මගේ යැයි දේවියනට පිරිනැමීමට හැම විවෘත සැදී සිරිනි. හක්ති යෝගය විධින නැතුන්හා ඒ මහින් අභ්‍යාරය මිමන්වය නැති කොට ගෙන දේවියන් හා උස්ථිහාවයට යහැයි ඔහු විශාය කෙරෙනි. අනින් සියලු යෝග කුමවලට වඩා හක්තියෝගය ම කළුපුගයෙහි ජනයට මොස් මාත්‍රිය වෙනුයි හින්දු ධම්පේ ඉගැන්වෙයි.

කළකට පෙර ලක්දිව

කළකට පෙර මේ හෙලදිවිහිද ගැලවීමේ හමුදට නමුති ස්විස්තියාති නිකායට අයන් දේව සේවක පිරිස් මංහන්දිවල පිරිවනිවල දේවසෙනාතු ගායනයද වයලින් අදී තැයෑසාහාන් වාදනයද කරනුවේ සවත්තියට හිය පසු දේවියන් හමුවේ යොනාතු කරනසැරි එයින් අසන්නවුහට සහභාගි වන අයට ලැබෙන විනෝද සුපය වන්නා කරමින් ස්විස්තියාති අගමයට මිනිසුන් ඇද ගන්නට ත්‍රිය මාත්‍රියක් ගෙන හියහ. ඒ හක්තියෝග මාත්‍රියකි.

එද සවත්තියෙහි පෙනෙනා දේවියන් ඉදිරියේ දේවදූනයන්ගේ යොනාතු ගායන වාදන පැතු අවරදිග ස්විස්තියාතින්ගේ පරමිපරාවෙහි වූ බොහෝ තරුණ තරුණියන් අද ද්‍රව්‍ය සහභාගින් දිලිසෙන වසුනු හැඳ පෙරෙවා රංචු ගැයි “හර කාස්තු, හර කාස්තු” යියමින් විෂ්වු යොනාතු ගායනය කරමින් නටමින් ලුන්බින් අදී නගරවල විදි දිගේ යන බව දක්නට ලැබේ. මේ විෂ්වු හක්තියෝග කුමය යුරෝපයේන් ඇමරිකාවේන් සමහර නගරවල විනෝදකාමී තරුණ තරුණියන් අතර වේගයෙන් පැතිර යන බව පෙනේ.

හක්ති යෝගයේ අවසාන දෙකකි. මුල් අවසාන ගොණී නම්. ඉහළ අවසාන පරාහක්ති නම්. “පරාහක්ති” යනු ඉහළටම වැඩුණු හක්තියයි.

සැකෙවින්

හින්දුන්ගේ හක්තියෝගය වැඩිමේ පිළිවෙළ සැකෙවින් මෙහි දැක්වේ. යෝගිය පළමුකොටම කම් යුතු කෙරෙහිද ලෙට ඇති සෙසු ව්‍යුහයින් ආදිය කෙරෙහිද ආකාච දුරලිය යුතු. එයට පසු තමා හදහන දෙවියා දැකිමේ දැඩි හිනුකමක් සිනු පහළ කුරු ගත යුතු. හක්තිමතුන් ම ඇපුරු කළ යුතු. තමාට උපදෙස් දෙන අරුවරයටද මහත් අදර ගොරව පැවැත්විය යුතු. ඉරුවරයාද ඔහුගේ මානයික ඇය ලේකය කෙරෙන් ඇත් කෙරෙමින් දෙවියා දෙසට්ම යොමු කුරු වීමෙහි උහන්දු විය යුතුය. දෙවියා වියවය පුරු පැතිර ගෙන ඉන්නා යුටියට සිතින් දක්නා ලෙසට හක්තිය උහන්දු කුරිවිය යුතු.

හුම තුනම පැතිර පවත්නා එකක් දේ හක්තිකය මන්ත්‍රලිපික වශයෙන් දක්නා පරමාරියට තමා ගේ ජ්වාන්මය එක්වී එහි පාථග්‍රහය නැති වී තමාත් පරමාන්තයන් (හෙවත් දෙවියාන්) එකක් මට්ට ඇති යුටි සිතින් දැකිමින් හඳුමින් විදිමින් ඉන්නට පුරුදු කළ යුතු. මේ ඔහු මේ ලෙට්ටු ජ්වාව්ටු හිඳුමින් ම බනන මායාවෙන් මිදුණු (ජ්වන් මුක්න) අවසාන අවස්ථාවය.

රාජ යෝගය

රාජයෝග හාටනා ක්‍රමය සහකටවලෝධයේ රජ මාටන වශයෙන් සලකනු ලැබේ. මෙය ව්‍යුහන්නා කළබල ගාලයෙන්විටි නැති උවදුරු නැති පිරියිදු වානාගුර ඇති ජනවිවික්ත සාහායක් සොයා ගත යුතුය. යෝග හාටනාරම්භයට කළින්ම ලෙඩ රෝග වලින්ද දේපල රෝකුනුම් ආදියියලු වශයෙහිම වලින්ද නිදහස් විය යුතුය. මස්, මාත්, බිත්තර, කේපු (විය), අව්වාරු, රතුලුණු, සුදුලුණු, මසුව්ති, තේ, කොපී, ලුණු ආඩුල් අධික අනාර පන යහ මේවායින් වැළැකිය යුතුයි. තිරිණු පිරියෙන් තැනූ අනාර බන් හිනෙල් වෙබරු කිරී පලවැල අනාර වශයෙන් ගත යුතු. කුරටි වැනි අල ව්‍යුහ යෝගියා විසින් නොවැළදිය යුතු. සිනි අනුරෙහි සුදුකළ සිතිවලට වඩා සුදු නොකළ සිති ම යෝගය. සකුරු පැනි මිපැනි අනාරයට යෝගය.

අෂටාංග යෝග

මේ යෝග කුමය අංග අවශ්‍යකින් පුක්ත බැවින් අෂටාංග යෝග හමින්ද ව්‍යවහාරය. යම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාහාර, බාරණ, බෙහෙන, සමාධි යනු එහි අංග ඇටු.

එයින් යම යනු අභිංචා, සනන, අස්ථේය, බුජ්මවයානී, අපරිග්‍රහ යන පසය. අභිංචා නම් ප්‍රාණ තීංචායෙන් වැළැකීමය. සනන යනු බොරුකීම ආදි මිර්ස වාචායෙන් වැළැකීමය. අස්ථේය යනු බුදුන්ද ගැනීමෙන් වැළැකීමය. බුජ්මවාර්ය යනු සිතින් කඩින් ව්‍යවහයෙන් යන තුන් දෙරින්ම පස්කම් සැපයෙන් හා මදුපානයෙන් වැළැකීමය. අපරිග්‍රහ යනු තුළි ව්‍යවයෙන් දෙනු ලබන වතුපිටි දේපල ආදි කිහිම දුයක් තොපිලිගැනීම හා සාරානාධිපති බවින් දහඛනකාධිපති බවින් තොර වීමය.

මේ යම යන්හෙන් දැක්වෙනුයේ දිඹදිට ඇත පුරාණයෙයේ සිට පැවුණෙන හාපය ප්‍රව්‍යතා නමින් බොඳු පෙරේහි ද දැක්වෙන අත්වාවමක සිලය බව නැහේ. සියලු යෝග හාවනාවල පදනම යම නමින් වැනුරුවෙන මේ සිලයයි.

දෙවනී අංගය නියම නම්. ගෞව, සන්නේෂ, තපස්, සාධිතය, රැජ්වර ප්‍රතිධින යන පස නියම නමින් බැවහරයි. එහි ගෞව යනු ඇතුළත පිටින දෙක්කීම පිරිසිදු බවයි. රාගය උපද්‍රවන අරමුණක් එලඟ සිරි කළ සිරුරේ පිළිකුල් බව අසාර බව තුවනීන් සැලකීමෙන්ද දෙව්‍යය උපද්‍රවන කරුණක් ඇති වූ කෙතෙහි නැමදෙනා කෙරෙහි ම මෙත්‍රි කරුණා මුදිනා උපේක්ෂ යන සනරින් එකක් අවස්ථාව පුදුසු පරිදි වැඩිමෙන්ද නැගෙන දෙව්‍යය මැඩලය යුතු. මෙයේ රාගදී කිලිටි ගතියක් සිතු තුළි එන විට එයට ප්‍රතිවිරුද්ධ ග්‍රණයක් තුවනීන් සිතට ඇද ගෙන එය වැඩිමෙන් සිතේ පිරිසිදු බව රුක ගැනීම යෝගිය පුරුදු කළ යුතුය. ඇතුළත පිරිසිදු බව සේම හදනා පෙරෙනා වසුදා තම වසන තුනද නිතර පිරිසිදුවෙන් තබාගන යුතුය. මේ ඇතුළත පිටින පිරිසිදු බව ගෞව නමින් දැක්වේ.

සන්නේෂ යනු ලබුණු දැකින් සැහිමට පන් වීමයි. මෙය පුරුදු කරනුයේ ලහස්‍යකාර කිරීම් ප්‍රජායාදියෙහි හිජු බවින් ඇත් වේ.

තපස් යනු තුන්වන නියමයයි. මෙය කයට දුක් පිඩා දීම නොවේ. මෙය කායික තපස්, වාචික තපස්, මානයික තපස් යැයි තුළිවයි. කායික තපස නම් කයින් කුරෙන සහ නියාදියෙන් වැළැක්මයි. වාචික තපස නම් වචනයෙන් කුරෙන බොරුකීම, කේලුම් කීම, පරුෂ වචන කීම, ප්‍රලාභ දෙශීම යන සතිරින් වැළැක්මයි. මානයික තපස යනු ඒ අරමුණු මස්සේ යන්නට නොදී සවිකිය ගෘගතාහු ගේ අනු මෙහෙහි කිරීම් අදියෙන් සිනු යැපුන් බව ඇති කුරු ගැන්මයි. මෙය උඩිනි ‘යම’ යන්නෙන් අදහස් කරන ලද සංයමය වැඩිදුරටත් දියුණු කිරීමමය.

සවාධනය යනු වේද මනතුයක් නිතෝරවූ ජප කිරීමෙන් සවිකිය ඉහළ දේවතාවා හා එක්වීමයි. යෝගාහනයය කරන වේලවල් භුරු ඉතිරි නැම අවස්ථාහිම ම යෝග හාවතාවට උනත්තුව වත්තාලන පෙන පත කියුවීමද එයින් අනා වූ පෙන් පත් කියුවීමෙන් වැළැක්මද සවාධනය යන්නෙන් සමහරු අදහස් කරන්.

රුවර ප්‍රතිධින යනු නම ජීවිතය මූලමනින් ම නමා රුවර වශයෙන් පරිකලුපිත කොට සළකන, ‘බ්ංම’ නමින් ‘රුවර’ නමින් හෝ සිනා ගන් විශ්ව වත්තී පද්ධියට බාර කිරීමයි. ගැන්වුනි යෝගාහනය අසනාහනයය යි.

අසන යනු ඉදගුන්මයි. එහෙත් යෝගවිදුයෙහි සිරුර සියලු ඉරියවුම අසන යන්නෙන් අහිපුන යි. ප්‍රධාන අසන සත්‍යාසනයි. එහි ගාබා වශයෙන් අසන තවත් බොහෝ ගණනකට නැඳේ. ඒ සියල්ල පුරුදු කරනුයේ හයෝගීන්ය. රාජයෙහිය විහින් පුරුදු කළ සුනු අසන පදමාසන, සිඛායන, ව්‍යුහයන, ප්‍රභාසන යන සතරය. තවද ග්‍යාසනාදියද ඔහු කැමැති නම් පුරුදු කළ නැක්ක. එහෙත් අවශ්‍ය වනුයේ පිට කොදු ඇට පෙළ කෙළින් තබාගෙන පහසුවෙන් ඉදගන නැති සැටියෙකි. බඳුපායීකය නමින් වැනුරුවන පදමාසනය බොහෝ යෝගීනු පුරුදු කරනි. ‘හ්‍යාරම්බිජය ගොනා ගෙන ඉදීම’ නමින් නැදින්වන ප්‍රභාසනය පහසු ම ඉදුම් කුමය යි. එසේන් නොහැකි අයට ඇන්ද කෙළින් සවිකළ පුවුවූ වුවද දෙන පත ගෙලා ඇන්දට පිටිදී කුද නොගැයි කෙළින් ඉදීම මැනැවි.

ප්‍රාණයාම හාවනාව

ප්‍රාණයාම යනුවෙන් සඳහන්ව අද්‍යතේ බොධියන්ගේ අනාපන හාවනාවට මදක් ලංඩු ප්‍රාණපාන හමින් යෝගවිභිජාදීයේද සඳහන් ප්‍රස්ථම ඉහළ පහළ ගැනීමේ කුමයයි. හින්දුන් ප්‍රාණ යන්නෙන් හඳුවන්නෙන් ප්‍රස්ථම ම නොව මුළු සිරුරෙහි ම පැනිරගෙන පටන්නා ඒවශක්ති විශේෂයයි. ප්‍රාණයාම යනු ඒ ඒවශක්තිය සංයම කුරිගැනීම ආනුදුකාර ගැන්මය. එයට මහ ප්‍රාණයාම හාවනාව යු.

එය වහින සැරී මෙනෑන් සිට දැක්වේ:

මෙය පුරුදු කරන්නනු උඩ සඳහන් යෝගිනට අයෝග අනාරපාන වලුන් වැළුකිය යුතු. දුම් බිමෙන්ද මුළුමනින් වැළුකිය යුතු. අධිකව බොජන් ගැන්මද තිරාහාරව ඉදිමිද එක්සේ ම අන්තරායකරය. පිරිසිදු ලෙස බඩාර රැක්ක යුතුය. නො එසේ වුව යෝගිය උමතු බවට වැටෙයි. නිදිමුරිම, අධික ලෙස කය වෙශේයිම, පැයින් එක දිගට ම සැහපුම් ගණන් ගාම, දිවීම වැනි දු නොද නැත. තිරාහාරව නො අනාර ගත් නැරියේ ම නො ප්‍රාණයාමය නො වැඩිය යුතුය. එය පටන් ගන්නට පලුම් ස්නානය කළ යුතුය. නැතහෙත් ඇග ද මූහුණ ද නොදට යෝදු ගත් යුතුය. හාවනා කරන නැත පිරිසිදු වාතයේ අඟුය ඇති නැතක් විය යුතුය. කාමරයක් වී නම් එය බඩා බාහිරදිය නැති වාතාපුය නොදට ඇති එකක් විය යුතු. උෂ්ණ පෙදෙසකු නම් උෂ්ණය අඩුවන ලෙසට පිළියෙළ කුරිගන යුතුය. හාරතයේ යෝගිනු තුසන් අනුර හෝ තුසන්නින් විශු පැදුරක් එලා හෝ එමත දිවිසමක් නො මුවකමක් එලා එහි දුන්ලේ රේදෙන් කළ ඇතිරියක් අනුර රි මහ ඉදගතියි.

සුඩාසනය

එය ඔවුන්ගේ සම්පුද්‍යය යු. ලැලි ගැඹු ඇදෙක කය නො එරෙන යේ වූ තු තුධා මෙටිටයක් මහ සිහින් කපුපිළි ඇතිරියක් එලා හෝ බිම් පැදුරක් එලා සිහින් ඇතිරියක් අනුර පිළියෙළ කුරි ගත් අයෙන ද යෝගවායීවරු අනු දනිති. පද්මාසනයෙන් නො

පුබාසනයෙන් ඉන්හට බැං නැතුන්නා කෙලින් ඇත්ද ඇති ප්‍රවිච්චක ඉද ගත යුතු. හාටනාරමිහයට පළමු සිරි විකාස හෝ සිරි නැතුන්ම් පිරිසිදු ඇල් දිය විකක්.හෝ පිය යුතුය.

ඉක්මනින් ප්‍රතිඵල ලබනු කැමුත්තහු විසින් සුමදාම පැය හයෙන් හයට වරක් බැංීන් සතර වරක් හාටනාහසයය කළ යුතුය. නෑ මිනුරන් හා භානා විෂයයන් පිළිබඳ කථා සංලාඡ මූලමනින්ම නැර දුමිය යුතුය. අරුණු නැර අන් සියිව්‍ය හා කථාසංලාඡයෙහි තොයේදිය යුතුය. ඔහු හාටනා කරන වේලවල් සන්ධික සතර වි නම් වඩාත් යහපත් අලුයමු (ලදේ 5.30 ව පමණ), දහවල් 11.30 ව පමණ, සටසද 5.30 ව පමණ, රාත්‍රියෙහින් 11.30 ව පමණය. මේ වේලවල් අපහසු නම්, මෙයට මදක් වෙනස් කොට පැය හයෙන් හයට වේලව සකස් කුරුගත යුතුය. නියමිත වේලායෙහි යට්ඨි පරිදි පිළියෙළ කුරු ගත් අස්ථෙහි උතුරු දිග හෝ නැගෙනහිර දිග බලා හිදාගෙන පළමු කොට සියලු සත්‍ය සමුහය කෙරෙහි මෙමතිය වැඩිය යුතුය. වික වේලවක් මෙයේ දිය දිගෙහි සියලු සත් කැඹුට මෙන් වඩා ඉක්බාහි “මිම් ශාන්ති” දී තුන් වරක් සිම ඇතුම් යෝජින්ගේ සිරිනය.

එයින් පසු තමාගේ හිස මුදුනා දහසක් පෙනි ඇති නෙවම් මලක් පිහි ඇති දේ සිතින් පරිකළුපනය කළ යුතු. එය මත් තමාගේ යෝගාචාරී තුමා රෝම් විකිදුවමින් වැඩ ඉන්නා දේ සිතින් දක්නට උත්සාහ කළ යුතුය. ඒ අරුණුමා තමාට අසිවීද කරන්නාක් මෙන් පරිකළුපනය කළ යුතු. එයේ දුටු පසු ඒ අරුණුමාට මලින්ද පූවදින්ද මානසික ප්‍රත්‍යුම් කළ යුතු. ඉන්පසු ඒ අරු පිළිරුව ඉඟවදේවනා සටරුපයෙන් සිය තදවත තුළ හිදින දේ සිතින් දක්ක යුතුය.

හින්දු ආගමයේ නැරියට බුහුම පදුරියේ එකි එකි ශක්තිය මුර්තිමත් කොට (රුපාකාරයක් හි) බ්‍රහ්ම විෂණු සිව ගණෝග සකඟද කුමාර රාමකෘෂ්ණ සරසවති හි කානහා ගඟකාලී අදි වශයෙන් බොහෝ දේවා දේවනා කෙනෙක් දක්වනු ලැබෙහි. ඔවුන් අනුරෙන් තමාට අහිමන දේවියකු හෝ දේවහනක ගේ මුර්තිය විනුවලින් තමා දැක ඇති අපුරින් සිතින් අරමුණු කොට එයට මලින් පහතින් දුවදින් මානසික ප්‍රත්‍යුම් පැවැත්විය යුතු.

පළමු ප්‍රාණයමය

මෙයට පසු පිට කොදු පෙළ කේතීන් හඳුගෙන, පසුව බෙල්ල හිස යන තුන එක එළුළේම පිහිටුවා, බඩ පිට කොදු දෙසට හකුවෙන තුදු නො ගැසී සාපුව හිද ඇස් පිය ගෙන ප්‍රාණයමය ඇරිඹිය යුතු.

දකුණු නාස් ප්‍රඩුව දකුණෙන් මහ පරිහිල්ලෙන් තදින් වසා ගන්න. වම් නාස් ප්‍රඩුවෙන් ආයවාය වාතය ගැස්පුම් නැතිව (සෙමෙන් ගලන නදියක් දේ) සෙමෙන් ඇතුළටි ඇදෙන්හට ඉඩි එයට ම සිනද යොමු කොට එපුඩ සිටි සිහියෙන් ඉදින්න. කිසි ම විටෙක කටින් ඩුස්ම ගැන්ම පිට කිරීම නො කරන්න. යට කි පරිදි වම් නාස් ප්‍රඩුවෙන් ඩුස්ම සම්පූල්‍යීයෙන් ඇදුණා වහාම වම් නාස් ප්‍රඩුව වම් මාපරිහින්ලෙන් වසා ගෙන දකුණු නාස් ප්‍රඩුවෙන් ඩුස්ම සෙමෙන් ගැස්පුම් නැතිව පිට වෙන්හට ඉඩ දෙන්න. සියලු ඩුස්ම පිට වූ පසු ඒ නාස් ප්‍රඩුව දකුණු මාපරිහිල්ලෙන් වසා ගෙන ඉක්බිනි වම් නාස් ප්‍රඩුවෙන් පිට කරන්න. එක් නාස් ප්‍රඩුවෙකින් ඩුස්ම ඇතුළත්ව පිට වී නැවත ඒ නාස් ප්‍රඩුවෙන් ඩුස්ම ඇදී අනින් නාස් ප්‍රඩුවෙන් පිට කිරීම ප්‍රාණයමයේ එක් වටයෙකි.

ගුරු ඇසුර නැතිව

ඩුස්ම පිට වන නැම විට ම ඇහේ කිළිටි ගති රෝගබාධද සිනේ කිළිටි ගතිද නැති වි යන්නා දේ සින්න්න. මේ ඩුස්ම ගැනීමේදීන් පිට කිරීමේදීන් මිමිමිමිමිමිමිමියැසි සිහින් කියා ගන්න. කිසි ම ගුරුවරයකු උග නැතිව වුවද පුරුෂයකු නො සංශීරක විසින් මෙය පුරුදු කට තැක්ක. මෙය භාමදුම වරකට ප්‍රාණයම හතර බැහින් සහර වරක් එනම්, ද්‍රව්‍යකට ප්‍රාණයම දහසයක් බැහින් මාය හතරක්වත් පුරුදු කළ යුතුයි. මෙය නාඩි ශේෂිත ප්‍රාණයම නම්. මෙය සාර මසක් අතර කඩ නොකොට පුරුදු කිරීමෙන් හද්වත් පෙනහලු හතර අදියේ පිරිසිදු බව ඇති වේ. සමේ රැලි දුරු වි ඇහ පැහැපත් වේ. තම තුළ ආක්‍රිතිය ගක්නිය තරමක් දුරට ඇති වේ.

දෙවනී ප්‍රාණයාමය

මෙයට අරු ඇසුර ලැබිය යුතු මය. පළමුවන ප්‍රාණයාමය මාස හතරක් හෝ පහක් පුරුදු කළ පසු දෙවනී ප්‍රාණයාමය පුරුදු කළ යුතු. පළමුයේ ම පිරිසිදු ම පිරිසිදු අස්ථෙක හිද, දකුණු නාස් පුවුව දකුණු, මහපටිහිලුලෙන් වසා ගෙන වම් නාස් පුවුවෙන් තුස්ම ඇදෙන්නට ඉඩ දෙන්න. කිසිම ගලිදයක් නැතිවූ සෙමෙන් හත්පර සතරක් මෙයේ තුස්ම ඇතුළු විය යුතුයි. මෙය පුරක නමින් හැඳින්වේ. තුස්ම ඇතුළු වූ පසු නාස්පුවූ දෙක ම මාපටිහිලි දෙකින් වසා ගත යුතු. හත්පර දහසයක් තුස්ම ඇතුළත රඳවා ගෙන ඉත්දු යුතු. මෙය කුමිහක නමි. ඉක්කිනි වම් නාස් පුවුව වමෙන් වෛදුහිලි සුලුහිලි දෙකින් වසා ගෙන දකුණු නාස් පුවුවෙන් හත්පර අවෝකින් තුස්ම පිට කළ යුතුයි. තුස්ම පිට විසින් නාස් පුවුවෙන් හත්පර හතරෙකින් තුස්ම ගත යුතුයි. හත්පර දහසයක් පළමුයේ තුස්ම ඇතුළත රඳවා ගත යුතුයි. වම් නාස් පුවුවෙන් හත්පර අවෝකින් එය පිට කළ යුතුයි. මේ එක් ප්‍රාණයාම වටයෙකි. මෙයේ එක් වරකට වට් සතරක්ද දිය මුළු ද්‍රවයේම වාර සතරෙහි වට් දහසයක් සම්පූණී කළ යුතුයි.

ගරු ඇසුර ඇතිව

මේ දෙවනී ප්‍රාණයාමය වැඩිමේදී උඩ කි ආහාර පානාදිය පිළිබඳ උපදෙස්ද මහා කොට පිළිපැදිය යුතු. භාවනා අනේ දියුණු වූ කම්සයානාවායීයකු ලහ හිද ම මෙය පුරුදු කළ යුතු. අරු ඇසුර නැතිව මෙය පුරුදු කළුන් සවලු ප්‍රමාදයෙන් සුළු වැරදීමෙකින් වුවද සිරුරට තොයෙක උපද්‍රව ඇති විය නැක්ක. මාස දෙක තුනක් මෙකි ප්‍රාණයාමය පුරුදු කළ විට සිනේ මහන් සතුවෙක් සම්පූණී බවෙක් පහළ වේ.

එයට පසු පුරක කුමිහක රේවක තුනේ හත්පර ගණනද කුමයෙන් සෙමෙන් වැඩි කළ යුතුය. පුරකය හත්පර දෙලෙළුසක්ද කුමිහකය හත්පර සතලිය් අවක්ද රේවකය හත්පර විසි හතරෙක්ද වි නම් එය මෘදු මාත්‍ර ප්‍රාණයාමය වේ. එයද කුමයෙන් සෙමෙන් විඩා පුරකය හත්පර විසි හතරක්ද

කුමිභකය තත්පර අනුහයක්ද රේවකය තත්පර සහලිස් අවක්ද වී නම් එය මධ්‍යම අවස්ථාවට නැංග ප්‍රාණයාමය වේ. එයද කුමයෙන් වඩා පූරකය තත්පර හිස් හයක්ද කුමිභකය තත්පර එක් සිය සහලිස් සහරක්ද රේවකය තත්පර හැත්තු දෙකක්ද වී නම් එය ඉහළම මට්ටමක දියුණු වූ ප්‍රාණයාමයෙහි සලකනු ලැබේ.

මසද ප්‍රාණයාම අවස්ථායෙහිදී සිරුරේ කිලිටි ගනී ඉවත් වේ. සිරුරේන් ඩහිය පිට විම සිදු වෙයි. මධ්‍යම අවස්ථාවට නැංග ප්‍රාණයාමයෙදී ගෘරය සැලෙන්නට පටන් ගනී. ඇතුම් කෙතුකු ගේ සිරුර මුඩියකු සේ පැන පැන යන්නට වෙයි. ඉහළම මට්ටමට දියුණු වූ ප්‍රාණයාමයෙදී යමනර කෙතුකු ගේ සිරුර අනුසටිද නමි.

මේ තුන් වන අවස්ථාවට දියුණු වූ ප්‍රාණයාමයෙදී සිත බොහෝදුරට ගැන්න වේ. පෙනහලුද ප්‍රාණයද ද සිතට අනුකූලව ගැන්න වෙත්.

මේ තත්ත්වයට පූමිණි හිත්ද යෝගීන් පුරුද කරන යෝග කුමය මිළුහට දැක්වේ.

ඉහත දැක්වූ සේ ම යෝගීය පිටි කොදු පෙළ කොළින් තබාගෙන හිදගන යුතු. පළමුයේ ම දකුණු මහපටිහිල්ලෙන් දකුණු භාස්පුව්ව වසා ගෙන තත්පර සහරක් වම් භාස් පුඩුවෙන් ලුස්ම ඇතුළට ඇදෙන්නට ඉඩ දිය යුතු. ලුස්ම ඇතුළත නොරදවා වහා ම යෝමෙන් අතික් භාස් පුඩුවෙන් පළමු යේ ම තත්පර අවක් යෝමෙන් පිට කළ යුතුයි. මෙවර ලුස්ම නො ගෙන තත්පර දහසයක් හිද ඉන්පසු වම් භාස් පුඩුව පළමු යි යේ ම වසා ගෙන දකුණු භාස් පුඩුවෙන් ලුස්ම තත්පර සහරක් යෝමෙන් ඇතුළට ගත යුතු. ඉන්පසු දකුණු භාස් පුඩුව වසාගෙන වම් භාස් පුඩුවෙන් තත්පර අවක් ලුස්ම පිට කළ යුතු. ලුස්ම සියලුල පිට වූ පසු තත්පර දහසයක් ලුස්ම නො ගෙන ඉන්ද යුතු. මේ එක් ප්‍රාණයාමයෙකි. (එක් වටයෙකි.) එක් වරකට මෙබද ප්‍රාණයාම සහර බැඳින් ද්‍රව්‍යකට සහර විවක් ප්‍රාණයාම දහසයක් පුරුද කළ යුතුයි. අපහසුවක් නැතිව නොදට පුරුද කරන හැකි වන තුරු මෙය ම දිගට්ම් කළ යුතු.

නොදුට මෙය පරිවිත වූ පසු රළුහ පියවර ගත යුතු. මිලහට ප්‍රායෝග ගැනීම තත්පර අවක්ද ප්‍රායෝග පිට කිරීම තත්පර දිනයයක්ද ප්‍රායෝග නොගෙන ඉදිම තත්පර තිස් දෙකක්ද පුරුදු කළ යුතු. මෙය ද දිනපතා සතර වර බැහිත් කළක් පුරුදු කළ යුතු. කිසිදු අපහසුවක් නැතිව ප්‍රායෝග ගැනීමෙන් පිටකිරීමෙන් ප්‍රායෝග නොගෙන සිටිමෙන් කළ නැති වූ පසු ම මිලහ ප්‍රාණයමය පුරුදු කළ යුතු.

මෙහි තත්පර දෙළඹක පුරුකයද තත්පර විසි හතරක් රේවකයද තත්පර හතලිස් අවක් (පිටන) තුම්හකයද මේ කුමය යටෙන් කැරෙන මාදු ප්‍රාණයමයයයි. තත්පර විසිහතරක් පුරුකයන්, තත්පර හතලිස් අවක් රේවකයන්, තත්පර අනුහයක් බාහිර කුම්හකයන් පුරුදු කළ නැති වී නම් ඒ මධ්‍යම අවස්ථාවයි. තත්පර තිස් හයක් පුරුකයද තත්පර භූතනැ දෙකක් රේවකයද තත්පර එකයිය සතලිස් හතරක් බාහා කුම්හකයද ලෙනෙහියන් පැවුන්වීය නැති වී නම් ඒ මේ ප්‍රාණයම කුමයේ උපරිම අවස්ථාවයි.

වෙනත් කුමයක්

සමහරු මෙහි දැක්වුනු ප්‍රාණයම වලට වෙනස් කුමයක් පුරුදු කරනි. ඒ මෙයේයි: යෝගිය දකුණු මහපටිහිලුලෙන් දකුණු නාය් පුහුව වියාගෙන නැකිතාක් සෙමෙනුන් පරිස්සාමිනුන් ප්‍රායෝග ඉහළට ඇදෙනු මෙනෙහි කරයි. මෙහි කාල ප්‍රමාණයක් නියම නැත. එයින් පසු නාය්පුහු දෙක ම ඇහිලිවලින් වියා ගෙන පහසුවෙන් ප්‍රායෝග ඇතුළත නවනා නැඩිය නැති නාය් කාක් කළේ රඳ නබඩි.

ඉත්පසු වෙදුහිලි සුලුහිලි දෙකින් වම් නාය් පුහුව වියාගෙන දකුණු නාය් පුහුවෙන් කිසිදු හඩක් ඇති නොකෙරෙමින් නැකිතාක් සෙමෙන් ප්‍රායෝග සියල්ල පිට වූ පසු ප්‍රායෝග නොගෙන ඉත්ද නැකිතාක් සෙමෙන් යැලින් ප්‍රායෝග ගති. එයට පසු දකුණුන පුහුවෙන් නැකිතාක් සෙමෙන් යැලින් ප්‍රායෝග ගති. මෙබදු ප්‍රාණයම සතරක් එක් වරකට කරයි. ද්විසට සතර වරක් මෙය පුරුදු කරයි. කළක්ම මෙය දිනපතා පුරුදු කිරීමෙන් නාය් ඇඟිය ද වේ. සින ද බොහෝ දුරට සන්සුන් වේ.

ප්‍රතිකාභාර අංගය

භාජාවිධ ආසන සමග ප්‍රාණයම කුමද යෝගීතු පුරුදු කරන්. මෙහි දැක්වුනේ කුම දෙකක් පමණි.

යෝග අංග අටෙන් මිලුහට දැක්වෙනුයේ ප්‍රතිකාභාර අංගයයි. ප්‍රතිකාභාර යනු ඇස් කන් යනාදිය හා ගැටෙන රුප ගබාදි අරමුණු දෙසට හැරෙන සින ඒවායෙන් වළක්වා ගෙන රික ගැනීමයි. ප්‍රාණයමය වැඩිමේදී සින බොහෝ දුරට බාහිර අරමුණු කෙරෙන් ඇත්තු තුළයේ යනු එක්මූ අරමුණේ සින පිහිටුවීම කෙරෙන් පවා සින වෙන් වෙයි. බාරණ යනු එක් එක්මූ අරමුණෙක සින පිහිටුවීමයි. සිරුර තුළු වූ හේ එයින් බාහිර වූ කිසි පුදුසු අරමුණෙකු සින බැඳු තැබිය යුතු. භාජා අරමුණට හින නැමෙන කුමයෙන් සින භාජා අරමුණු කෙරෙන් ඉවත් කළ ප්‍රස්ථ මේ අරමුණු හෙවත් පුදුසු එක්ම අරමුණෙක සින පිහිටුවීම කළ හැකිය.

ඩිකන යනු සිනට දින් අරමුණෙන් හොවෙන්වූ එහි ම විත්ත ශක්තිය බැඳු තැබීමය. තිසුල පහන් දුල්ලක් සටකිය ගාසකාවරයාගේ විනුයක් හේ ප්‍රතිමාවක් වැනි නිවෙලට පවත්නා දැයක් සින් අරමුණු කොට හොඳ සිහි තුවනීන් යුතුව එහි ම සින පිහිටුවිය යුතුයි. තරයේ එහි සින පිහිටුවා තැබීම යෝග සම්පූර්ණය නමින් භාජාන්වේ. බොඳුයෙන්ගේ කයින භාවනාව මෙයට සමානය. මෙහි කි සිනට අරමුණු වන දැය ඇස්පියා ගෙන සිහින්ම බලාගෙන සිනු එයටම එකහ කොට බොහෝ වේලවක් ඉදිම පුරුදු කරන යෝගියාට හඳුනියෙන්ම එලියක් පෙනෙන්නට වේ. එය පැනිරේවායි සින එහි ම සින පිහිටුවා ඉදිමේදී රික කළක් යනවිට එය හාම තැන ම පැනුරුණා දේ පෙනෙයි. එවිට යෝගියා එය හා සිහින් එක් වෙයි. මේ ඔහු ගේ පුරුම අවස්ථාවයි. දිකනය බොහෝ දුරට දියුණු වූ සින දිකන තන්ත්වයෙහි ම නඩා ගෙන බොහෝ වේල ඉදිම සමාධි නමින් සලකනි.

මේ සමාධි අවසරාව ලැබූ ගෝජියා පානාජල යෝග සූත්‍රදීයේ දුක්ච්ච යායම කුම වැඩිමෙන් අනුත්ගේ සිත් දුනැගැනීම අදී සිද්ධි ලබත ගැනීය.

සිද්ධි ලැබීමෙහි ආකාව විමුක්ෂි ලාභයට බාධකය. එබැවින් කිහියම් සිද්ධි ලබා ගන්නාත් එහි තො ඇල්ලී විශ්වාසා විනාමය (පරමානමය) සිතින් අරමුණු කොට ස්වකිය ජීවාන්මය එය හා සම්බන්ධ කළ යුතුය. එවිට මමය මගේ යන හැඳිම මහුගේ සිතින් දුරු වෙයි. සිතිම ද නවති. පරමාන්මය හා ඒ තත්ත්වයට පත් වෙයි. මේ තත්ත්වය ලැබුයේ ජීවන්මුක්තයෙක් වේ.

මේ රාජයෝග හාවනා කුමය සැකෙවිනි. මෙය පුරුදු කරන බොහෝ කුම ඇත. මෙහි දුක්ච්චයේ එක් කුමයෙකි. රාජයෝගයෙහි තනු දැන ගනු රිසියනට මේ විස්තරය ප්‍රමාණවත් වේ යුදි සිතාමු.

රඳුන යෝගය

භාෂානයේග කුමයේ පදනම අද්වෙත වේදන්තයයි. බ්‍රහ්මයන් ලෝකයන් වශයෙන් දෙකක් නැතු ඇස සහ වශයෙන් ඇත්තේ එක්ම බ්‍රහ්ම පදනීය පමණය යන්න අවබෝධ කුරුවේම භාෂානයේග මාගියේ පරමාරියයි. රුප ද්‍රව්‍ය මනස් ඉනුදිය බ්‍රහ්ම ආදි සියලුළු එක්ම බ්‍රහ්මය හිසා ඇති වන අකාර විශේෂයේය. බ්‍රහ්මය මුහුද මෙනි. ලොවුනි ඒ විවිධ දු එහි රැල්ල මෙනියි වේදන්න වාදීනු කියනි. රැලි නොයෙක් සූරියෙන් පැන නැහි අන්තිමේදී සංසිද්ධියි.

මුවන් මනය පරිදි එක් එක් නැඹුන්තා හැරියට විවිධ ඇත්තේ ජීවාත්මයේය. ඔහු නැම පරමාත්මයාගේ (එක්ම බ්‍රහ්මයේ) පිළිබිඳු ය. තක්ෂණ වට්‍ය කුටුපත් සියයක් පිළිවෙළින් නැඩුවෙන් ඒ නැම එකෙකම ඔහු ගේ පිළිබිඳුව දිස් වේ. ජීවාත්මයේ ඒ පිළිබිඳු මෙනි. බ්‍රහ්මය ඒ කුඩාපත් වලට මැදි වූ පුද්ගලය මෙනි. අවික්‍රාව (ඇති තතු නො දැක්ම) හේතු කොට ගෙන බ්‍රහ්මයේ පිළිබිඳු වශයෙන් ඇති ලොවන් එහි ඇති සඳීව අභිව දුන් සහ යැයි ලොවී ජනය සිහයි. අවික්‍රාව දුරු වූ පසු ‘මම’ යැයි ‘අන්තු’ යැයි වෙන් වෙන් වූ දු නැති බව අවබෝධ වේයි. ශිව විෂණු බ්‍රහ්ම ආදි වශයෙන් පුද්ගල සටුපයක් ආරෝපණය කොට විදිනු පුදනු ලබන කිසි කෙහකට පාදානයේහියා වන්දනාමාන පුද පුතු යාචා වැනි දු නො කරයි. ඔහුට ඒවා කුඩා දරුවන්ගේ කෙලි යෙල්ලම්වූ නැතේ. ඔහු කරනුයේ ‘මම’ ය ‘මගේ’ යැයි සලකනු ලබන දුය සිතින් බෙදා බෙදා පිරිස්ථිමයි. මේ පරිස්ථාපනය දිගටම කිරීමේදී ලොව සත්ත්ව පුද්ගලයි වශයෙන් වෙන් වෙන් කොට සලකනු ලබන සියලුළු වෙනස් වන සටහාවය ඇති මායාරුප බවද ඒකාන්තයෙන් ඇති දු නොවන බවද ඇති එකම දු පරමාත්මය බවද දකී. මෙය දකීන්නා හා ම අවික්‍රාව දුරු වේ. ඇත්තේ බ්‍රහ්මය පමණ යැයි දකී. “අනම් බ්‍රහ්මාත්මි” මම බ්‍රහ්ම වෙමියි සිහයි. මෙයේ සහනවබෝධ කෙලේ ජීවන්මුක්තා (ජීවන්ට ඉදිමින්ම සිතින් බ්‍රහ්මය හා එක්වීමෙන් මුක්තිය ලබන නැඹුන්තේ) නම් වේ.

ඇංකරාචාර්ය

මේ පදනමෙන්ග කුමර උපතිෂ්ට් පෙන්වලට විසා ලිඛි වේදන්ත දැක්නය තීපද වූ ඇංකරාචාර්යය විසින් බොඳු වේදන්ත භාවනා කුමර ඇපුරු කොට තීපදවත ලද්දක් බව පෙනේ. ඇංකරාචාර්යයගේ සමයේ සිටි හිත්දිනු ‘ප්‍රව්‍යතන බොඳුධ’ සැහෙවුණු (වේදන්ත වාදී නමින් වේස් වලගත්) බොඳුධයයි. ඇංකරාචාර්යයට දේශගෝපත්‍රය කළේ වේදන්ත දැක්නය තුළට බොහෝ බොඳු මත ඇතුළත් කළ බැවිති.

ජ්‍යෙන් මුක්තය මෙසේ ගයයි :

“න ප්‍රත්‍යායං න පාපං න යොබිං න දුඩ්ඩං
න මනෙතු න තීරීං න වේද න යථකදාං
අනං ගොජනං ගොව ගොජනං න ගොකනා
වේදනතද රුපං ශිවොහං ශිවොහම්”

මම පින්ද නො වෙමි. පවත්ද නො වෙමි. සැපත්ද නො වෙමි. පවත්ද නො වෙමි. සැපත්ද නො වෙමි. දුක්ද නො වෙමි. මනතුයද නො වෙමි. ප්‍රත්‍යාය තීරියද නො වෙමි. වේදද නො වෙමි. යහදද නො වෙමි. මම වැළදිය යුතු බොජ්නද නො වෙමි. බොජ්න ව්‍යුදන්නාද නො වෙමි. මම මෙකි සියල්ල ඉක්ම හිය සව්‍යවේදනතද යවරුප වූ ශිව වෙමි.

“න මැනුපර් න ඇංකා න මෙ ජාති හෙදා;
පිනා ගොව මේ ගොව මාතා ජනම
න බනුවර් න මිතුං ගුරුර් ගොව ශිෂ්‍යන්
වේදනතද රුපං ශිවොහං ශිවොහම්”

මට මරණයෙක් නැත. සැකයෙක් නැත. ජාති තේද්‍යයෙක් නැත. මට පියෙක් නැත. මවක් නැත. මට උත්පත්තියෙක් නැත. නැයෙක් නැත. මිතුරෙක් නැත. ගුරෙක් නැත. ශිෂ්‍යයෙක් නැත. මම් සව්‍යවේදනතද යවරුප වූ ශිව වෙමි.

යන් (ඒකාන්තයෙන් ඇති බව), වින් (සව්‍යප්‍රකාරයේ ඇති තනු දන්නා බව), අනන්ද (පරම ප්‍රිතිය) යනු බුජ්මයාගේ ලක්ෂණ තුනය.

කුණඩලනී යෝගය

නාද බිජ්දාපනිජන් හරි වතු නිරුපන අදි ග්‍රන්ථවල සිරුරෙහි ඇති වතු (පද්ම) සයක් ගැන ද ඉඩා පි.ගලා අදි නමිවලින් හැඳින්වෙන නාඩින් ගැන ද කුණඩලනී නමින් හැඳින්වෙන ප්‍රාණ ගක්තිය ඒ නාඩින් තුළින් ගමන් කිරීමේදී ලැබෙන ප්‍රතිඵල ගැන ද කරුණු දැක්වෙයි. කුණඩලනී නමින් හැඳින්වෙන ප්‍රාණ ගක්තිය මූලධාරයෙහි රැදී නෙශා නාක් බුන්මාවබෝධය (මෝස්සය ලුබිම්) නො වෙතුයි මහු කියනි. වේදන්නවාදීපු කුණඩලනී ගක්තිය නැංවීම පිළිබඳව ඒ කරම් සැලකිල්ලක් නො දක්වති.

එහෙත් සිතේ පැවුත්ම නා සම්බන්ධ භුම් හතක් ගැන කියනි. ඒ භුම්පු නාජ්‍රිකයන් දක්වන වතුම යැයි විමසන විට භැහැ. “කුණඩලනී” ගක්තිය තමා රිසි සේ හැසිරවීමට පුරුදු කළ සාධකයාට පරවීන්තවිතනන පරකායප්‍රවේශයැ ආයවයී දැ කරන හැකියි යෝග වාසිජයිය කියයි. ව්‍යිකරණ විදුව (හිජ්ජෝරිසම්) උගන්වන සමහර හාර්තිය ආයතනවලින් නිකුත් කරන ලද පඩම් මාලුවන්හි කුණඩලනී ගක්තිය ප්‍රබුදුවා ලන සැරි ද සියුම් සිරුරෙකින් මේ දැලු රුප ගරීරයෙන් වෙන්ව යන සැරි අදි දැ ඉගැන්වෙයි. ඒ පොත් කියුවූ සමහරු එයින් සිද්ධි බල සවලුපයක් ලබා පුදුම දැ කරනි.

සිද්ධිබලය යොදීම

එහෙත් ජනය වසහ කුරු ගෙන පොද්ගලික යයය් සිර්ති පරිවාර සම්පන් ඉපැදිවීමට ඒ තමන් ලන් සිද්ධි බලය යෙදන බොහෝදෙනා අන්තිමේදී සියලු බලයෙන් පිරිහෙනි. නාභාවිධ රෝගවලට ගෞදුරු වෙති. සමහරු උමතුද වෙති. බවහිර රටවල මේ කුණඩලනී ප්‍රබෝධය පිළිබඳ බොහෝ පොත් පලුව ඇති. මෙශකික අදහස් උඩ ඒවා පුරුදු කරන්නට හිය බොහෝ දෙනාගෙන් ඒ රටවල උන්මත්තකාගාර පිරි නිබේ. අවුරුදු පනහකට පමණ පෙර මෙරට මෙය විකක් දර පුරුදු කළ යෝගියෙක් එක් රියෙක ගෙයක තෙරුවන් වැදිමට වෙන් කොට තිබුණු කාමරයකට වි පුරුදු පරිදි කුණඩලනී යෝගය

වඩනුයේ තමා ලෙවුනුරා බුදු ව්‍යහයි සිතිය. ගොනම් ගාසනය දැන් අවසන් යු. මෙනෑන් සිට හේ ගාසනයූ සි කිය එහි එල්ල තැබුණු බුද්ධ බුද්ධ විනු ගලවා දැමීය. අයනයක තැබුණු ඇති බුදුපිළිමය පෙලෙළුවේ ගෙය පෙබි කෙලේය. ගෙය සිටි අය බිය ගෙන නිහච්චි බලු උන්න. මෙය ව්‍යයේ එලිවේගෙන එන විටය. පසුදින අයලු පත්‍රස්ථ්‍රේවලට ගොස් තමාගේ අයයු කමට දෙදෙනෙකුන් යෝවිය. මෙය අපට දැන් වූ පසු අපි මහු කැදුවා පැය සිහිපයක් ම කරුණු කියා මහු උමතුවෙන් කළ දැ මහක් කරවා ඉනා අමාරුවෙන් පියෙටි සිහිය ලබා දෙවුම්.

කුණුධිලනී යෝගය වැඩු තවත් ඉංගිලිය මහනෙක් අප වෙන විසිය. හේ සියිවෙකුට කන් නොදෙයි. කාමරයකට වි පෙනෙකින් බලු ඉගෙන කුණුධිලනී යෝගය විසිය. ද්‍රව්‍යකු හේ සිය කාමරයෙන් විටින් විට එලියට අවුන් “අදත් බුදු කෙනෙකු හේ කුස්සු කෙනෙකු පහළ විය නැති නෙවත දු” සි අපෙන් ඇයිය. අපි නිහචි වූම්. ඉක්කිනි හේ ඇතකට යන බව කිය පිටින් විය. කළකට පසු අන් පෙදෙසක පුදකලට සියිවෙක් හා කනා නොකර කළේ ගෙවිය. ඉද හිට කඟා කලුවාක් උමතු බසක් ම දෙවියි. වත් සිහිපයකට පෙර හේ කළුරිය කෙලේය.

කුණුධිලනී යෝගය වැඩිම යාධකයා ගේ වින්න ගතිය සිය සිතින් දක්නා පුළු පලපුරුදු සිද්ධාචාර්යීයකුගේ ඇසුරෝහිම කළ යුත්තෙකි. මේ යෝග කුමයේ තත්ත්වය දැන ගැනීම පිණිස කරුණු රිකෙක් මෙහි දැක්වේ. එහෙන් අරු ඇසුර නැතිව මෙය නොවැඩිය යුතු බව කරයේ ම කියම්.

යෝග සාධනය

යෝග විද්‍යාව අනුව සිරුර පුරාම ප්‍රාණ ශක්තිය පැනිරෙනුයේ නාඩීන් මහිනි. මෙහි නාඩී යනු වේද සහගෝනී ඉගුන්වෙන ස්ථාපුනු (නහර) නො වෙති. ඒවාට වඩා සියලුම වූ පියෙවි ඇසින් හෝ යන්තු සූතු මහින් හෝ දුක්ක නො හැකි වැඩුණු මානසික අයටම පෙනෙන සිරුර පුරා පිහිටි අතිශය සූක්ෂම කෙදී වැනි දුයුදී කියනි. එක් ආචාර්යී මහයක් අනුව එයේ වූ නාඩීනු 72,000 ක් ම සිරුර පුරා ඇතිරි සිටී. මේ බව සඳහන්ව ඇත්තේ ඉතා සිද්ධි තහවුරුයේය. ඒවායේ කුඩා ගාබා නාඩීන් සමඟ නාඩී යාචාව තුන්ලක්ෂ පනත්ද දහසෙකුදී හිට සංහිතාවේ දැක්වෙයි. මොවුන් අනුරෙන් සාධකයා විසින් සුක්ෂිය යෝග සාධනය පිළිබඳව දාත සූතු වූයේ ඉඩා, පිළාල, සුපුමිණා, සරයවතී, ලක්ෂණී, මේධා යන නාඩී යය පමණය. මොවුන් අනුරෙහිද සුපුමිණා, මේධා යන දෙක ප්‍රධානය. මේ සියලු නාඩීන්ගේ මූලස්ථානය මූලධාර පද්මමයයි. මෙය පසුව විස්තර වේයි.

මූලධාර ව්‍යුහ, සාධිෂ්‍යාන ව්‍යුහ, සුපුමිණා, නාඩීය, පිටකොදු ඇට පෙලේ මද වූ ඉතා කුඩා සිදුර දිගේ හිස මුදුනා බ්‍රහ්ම රන්දිය නොක් පිහිටියේය. ඉඩා නාඩීය සුපුමිණාවට වම් පසින්ද පිළාල නාඩීය දකුණු පසින්ද කොදු ඇට පෙළුට දෙපසින් සිරුර තුළම පිහිටා ඇත. සමහරු ඒවා කොදු ඇට පෙලේ දෙපසි ඇට ඇඟු වූ සිදුර දෙක මිස්සේ පිහිටා ඇතැයි කියනි.

සරසවතී අදි අතින් නාඩීන් විස්තර කිරීම මෙහුනට අවශ්‍ය නො වේ. යෝග සාධනයෙහිද දී සුපුමිණා නාඩීය හිස මුදුනා වූ සහැනු පද්මය නොක් නැඹිමෙහිද පසු මත්ස්‍යර ව්‍යුහ, අනෙකු ව්‍යුහ, විශුද්ධි ව්‍යුහ, අප්‍රා ව්‍යුහ යනු ඒ සයයි. මේවා පියෙවි ඇසට නො පෙනෙයි. සාධකයාගේ දියුණු වූ මනැයටම පැනෙනියි කියනි. මොවුන් අනුරෙන් මූලධාර ව්‍යුහ පිහිටියේ ජනනේඡියට යුතින් අදායට උඩින් සුපුමිණා නාඩී බාරයේය. එය තද රන් පැහැ පෙනී සහගෝනීන් සූක්තාය. මුහුණක යටි හැරි ඇත. “ව ග අ ය” යන අකුරු සහර එහි රන් පැහැයෙන්

පිහිටා ඇති සේ සාධකයා මහැසින් දුක්ක පූභාය. තවද ඒ පද්මය මැද සහරයේ කොටුවෙකි. එය වටා දිලිසෙන ගෙ අටෙකි. එය කහ පැහැයෙන් බබලයි. එහි පාටිටි තත්ත්වයට අයත් ‘ලං’ යන බිජ්‍යාරය වේ. පටි වැනු නිරුපණයෙහි මේ වැනුය පිළිබඳ බොහෝ විස්තර ඇත.

මණිපුර ව්‍යුහ

මෙය ජනනේන්දියයේ මුල පෙදෙසු සූජුම්ඩා භාඩිය ඇතුළත රත් පැහැ පෙනී භයෙකින් පුක්කටව ඇත. ඒ පෙනීවල “බ හ ම ය ර ල” අකුරු සටහන්ව ඇති සේ සාධකයා විසින් දුක්ක පූභාය. මෙහි විජ්‍යාරය ‘වං’ යන්නය.

මණිපුර ව්‍යුහ

(නාමිපද්මය) සටහන්යෙහි වැනුයට උඩින් නැඟ මුල වැසිවලකුත් වන් පැහැති පෙනී දහයෙකින් පුක්කටව මණිපුර ව්‍යුහ පිහිටියේය. ඒ පෙනී තුළ නිල් මහනෙල් පැහැයෙන් “ච්ං ණ ත එ එ ද ධ ත ප ව” යන අකුරු සටහන්ව ඇති සේ දුක්ක පූභා. එහි විජ්‍යාරය අග්නි විජය වූ ‘රං’ යන්නය.

ආනහන ව්‍යුහ

(හඳය පද්මය) මණිපුර වැනුයට උඩින් හඳය පුදේශයෙහි ආනහන ව්‍යුහ පිහිටා ඇත. එහි “ක බ ග හ බ ව ත ජ ස බ ස ද ව ය” යන අකුරු දෙළඹ රත් පැහැයෙන් සටහන්ව ඇති බදු වදමල් පැහැති පෙනී දෙලෙළායෙක් වෙයි. නුම අකුරට උඩින් බින්දුවෙක් වෙයි. බිජ්‍යාරය ‘යං’ යන්නය.

විශ්වාස ව්‍යුහ

මෙය කණ්ඩා පුදේශයෙහි පිහිටා ඇත. “අ අ” අදි සටර සොලෙසම දිලිසෙන රත් පැහැයෙන් සටහන්ව ඇති දම් පැහැ පෙනී සොලෙසයෙකින් පුක්කනය. ‘හම්’ යනු විජ්‍යාර සි.

ආපදා ව්‍යුහ

මෙය පූන් සඳ සේ පූදු පැහැය. දිලිසෙන පූදු පැහැයෙන් “හ ස ස” යන අකුරු සටහන්ව ඇති පූදු පැහැ පෙනී දෙකෙකින් පුක්කනය. මේ වැනුය පිහිටා ඇත්තේ දෙබැං මැදාය.

සහසුර පද්මය

පූජුමිතා භාවිත කෙළවර තිසේහි සහසුර පද්මය වේ. එය යටිතුරු වූ පෙනී මහන් රෝක් ඇති පිළුමක් බලු ය. සුදු පහැය. අකාරයේ සිට ලකාරය තොක් මුළු සකු හෝධිය සහසුර පද්මය තුළ වටා විභි වරක් සටහන්ට වූ ඇත.

මේ දැක්වූයේ වකු සයෙන් සහසුර පද්මයේ තතු සැකෙවිනි. විස්තර දැන ගනු කුමුද්‍යාවන් විසින් මේ යෝග බුමය ගැන සංස්කෘත තින්දි ඉංගිලිසි භාෂාවලින් ප්‍රකිඳිව ඇති පෙන් කියුවිය දුනු ය.

යෝග සාධනය

මෙය අදහන්නන් කියන පරිදි මෙහි දැක්වූ වකු (පද්ම) එයේ ම පිහිටා ඇත්ද යන්න යෝග සාධන පුරුදු නොකළ යාමානස කෙතුවාට ඔජ්පු කළ නො භැකි ය. යෝග සාධනය කළානට ම මේවා ප්‍රත්‍යාස්‍ය වේ. මේ වකුවල විනු වෙන වෙනමද සියලුම වකු සිරුරෙහි පිහිටි සුරි දක්වන විනුය හිනවෙලියෙහි ලෙසිවන්ට ලෙසිට කළුවර මණ්ඩලයෙන් පළකර ඇති සවාපන විදුව (හිජ්නොරිස්ම්) පිළිබඳ පෙන් කාණ්ඩ දෙකෙන් දෙවනි කාණ්ඩයෙහි ද කුණුබලනි ගක්නිය විස්තර කරමින් අතර ඇවලයේ මහතා පළකළ පෙනෙහි ද භාන්තිකයෝග පිළිබඳ වූ පළව ඇති හැම පෙනෙකමද දැක්වී ඇත.

මණ්ඩල්පිත

යෝග සාධකයට සාධන පටන් ගැමිමේදී යට හි වකුයන් සිනා ගත භැකි නො වේ. වකුවල සිනියම් බල ඒවා අනුව සිතින් සිතමින් සාධනය දියුණු කළ විට ඒවා සිතින් දැක්ක භැකි වේ.

උඩ දැක්වූණු ඒ ඒ වකුයෙහි කුණුබලනියට (ප්‍රාණ වේගයට) අයන් වෙන වෙන ගක්නි පිහිටා ඇත. කුණුබලනිය ඒවාට ඇතුළු විමේදී ඒ ගක්නිහු පිනිද මතු වෙන්. වකුවල දැක්වෙන විනු සියල්ල කුණුබලිය ඒ ඒ තැනට පැමිණිමේදී දකින මණ්ඩල්පිත රුප යුදි හැඟේ. සහසුර පද්මය යන තැන සහසු (දහස) යනුවෙන් ගණනින් දහසක් ම නොව, කුණුබලනිය එහි පැමිණි විට ලැබෙන වින්න ගක්නියේ මහන්තිය, අප්‍රමාණ බව පැවැතියේ.

ප්‍රාණයාමය වැඩිමේදී

තාන්ත්‍රිකාවායි මහය පරිදි මූලධාර වකුය ගෙරුරදේ බලාගාරය Power House බඳුය. කුණුබිලනී ගක්තිය රැඳී සිටිනු යේද වින්තන ක්‍රිය ගක්තිය පවතින්නේද මූලධාර වකුය තුළය.

කුණුබිලනී ගක්තිය මූලධාර වකුයයෙහි රැඳී සිටින විට මිනිසා ලොකික කායීයෙහි දුරට යෙදේ. එවැන්නාගේ පූජුමිණා නාඩියේ විවරය වැඩි පවතී. එබැවින් කුණුබිලනීය ඉඩා පි.ගල නාඩි දෙකේ ගමන් කරයි. මිනිසා බඩාසර රකිමින් ආගමික ජීවිතයට බට කළේහි පූජුමිණා නාඩිය සෙමෙන් විවෘත වි ගෙන යයි. කුණුබිලනීය එය තුළට වැද ගනී. මනුෂපාදි වශයෙන් යෝග මාත්‍රයට බට විට කුණුබිලනීය පූජුමිණාට ඔස්සේ ඉහළ යයි. හක්තියේග, පදානයේග, රාජයේගාදිය වැඩිමේදීද එය කුමයෙන් මණිපුරදී ඉහළ වතුවලට ලා. වෙයි. යට රාජයේග සාධන විස්තරයෙහි දැක්වුනු පරිදි පුරක කුමිහක රේවක යන තුන් කුමයෙන් ප්‍රාණයාමය වැඩිමේදී පුස්ම ඉහළට ගන්නා නැම් විට ම කුණුබිලනී ගක්තිය සහපාර වතුයට අදිමිභි සිනිය පුතුය. කුමිහක අවසානයෙහි සින කුණුබිලනීයෙහි රදාවා තැබිය පුතුය. රේවක අවසානවෙහිදී කුණුබිලනීය පෙරලා මූලධාර වතුයට අදිමිභි සිනිය පුතුය. මෙසේ සියලු ප්‍රාණයාමයන්හිදී කුණුබිලනීයෙහි ඉහළ නැහිමි අදිය සිනින් පරිකළුපනය කරන විට රික කලෙකදී තමා කැමැති පරිදි මණිපුරදී වතුවලට එය පැමිණවීම ලෙහෙයුනෙන් නැකි වෙයි. තමාගේ රෝගබාධ ද ඒ මගින් පුව කුරුගත නැකි වෙයි. එය සහපාර පද්මයෙහි රදාවා සපිර වින්ත සමාධියෙන් ඉදින නැකිද වෙයි.

නන්වැදුරුම් සමාධි

කුණුබිලනී ගක්තිය ආනනත වතුය ඉක්මු විශාල්‍ය වතුයට පමුණුවන තුරු සිනේ වාචල ගතිය පවතී. වින්ත සමාධිය සපිර නොවේ. එය සහපාර වතුයට නැංවූ කළේහි, සින එහි භරයේ පිහිටි කළේහි තිර්විකළුප සමාධිය ඇති වේ. සින බ්‍රහ්ම පදුරිය හා එක් වේ. සාධනයේ විවිධතා නිසා එහිද ප්‍රෙන්ද ඇතා. සම්පූද්‍යන සමාධිය (සිනට පෙනෙන රුපාකාරය සහිතව ලැබේ)

සමාධිය) අසම්පූහන සමාධිය රුපකාර දැක්මු හිසිදු රුපකාරයක් නො පෙනී සිත හා ජ්වාන්මය (පරමාන්මය) හා එක්වූ හිඳිම දැනෙහ සේ වූ සමාධියැයි ද සමාධිය දද්වැදුරුම් වේ.

සම්පූහන සමාධිය වනුරු විධ වේ. සවිතක් සමාධිය, නිර්විතක් සමාධිය, සවිවාර සමාධිය, නිර්විවාර සමාධිය වශයෙහි. සවිතක් සමාධියේදී විෂ්ණු හිටුදින්ගේ මූර්තිය සිතින් කළුපනා කොට ගනු ලැබේ. නිර්විතක් සමාධියේදී සිත මූර්තිය ඉවත් කොට අරි මානුයෙහි රදී පවතී. සවිවාර සමාධියේදී සිත තන්මානු සුසඡම ණත රුප අරමුණු කරයි. නිර්විවාර සමාධියේදී කාලදේශ ප්‍රජාපතින් ඉක්මු තන්මානුයක්ගේ යථ සවහාවය පමණක් දකිනින් සිත පවතී. මේ සතර සමාධින් ම ඇති වන්නේ සිත පරමාන්මය හා එකතු නොවී පවත්නා භාක්‍ය. මෙයටත් ඉහළට සමාධිය වැඩුණු විව සියලු ලොකික රුපදියෙන් සිත ඉවත්ව පරමාන්මය හා එක් වේ. පිහාගිය සවහාවය ම තරයේ පවත්නා ඒ සමාධිය සානන්ද සමාධි නම්. මේ තන්වය ලැබීම යෝග සාධනයේ නිෂ්පාත සිය.

ඩාරණ ධිකන සමාධි යන තුන ම මහින් එක් අරමුණෙකු ම සිත තරයේ පිහිටුවීම සංයම නම්. ඒ ඒ දැයෙහි සංයමය වැඩිමෙන් සමාධි ලැහිය පරසින් දුනුම අනීතානි සිහිකිරීම, සිරුර අන්තරි නැවුම, මනේමය කයින් පිටත යුම, දිවුස, දිවකණ ආදි සිද්ධි ලබන හැකිය. ඒවා ලැබෙන සැරී ප්‍රතාංගලයෙශ් සුනුවට සිංහලෝහ් ලිය පළ කර ඇති හෙතින් දත හැකිය. ඒ බැවින් එය විස්තර කිරීමෙහි නො වෙනෙසෙමු.

මහනු යෝගය

‘මිමි’ කරදී මහනුයක් නිතර ජප කිරීමෙන්ද කළක් යන විට සමාධිය ලැබේ. අදන් ජ්වාව සිරින මහෝග යෝගියා මේ රටට ආ සමයෙහි බොහෝ දෙනකුට විරාන්සෙන්චින්ට්ල් සමාධි නමින් ප්‍රහුණු කාරුවූයේ සියියම් මහනුයක් නිතර එකඟ සිතින් ජප කිරීමය. විබෙවි රට බොහෝ යෝගින් “මිමි මනිපද්මම් බුම්” සන්න නිතර ජප කරනි. නොනවතා එහි ගබිදායේ ම

සිහ රදවා හේ අවලෝකිත්සේටරයා බෝධිසත්ත්ව මූර්තියක් සිනින් අරමුණු කරමින් යට කි මහතා නිතර දැඩිමෙන් වින්න සමාධියෙක් ලැබේ. එය ම බොහෝදුරට දියුණු කිරීමෙන් යම් යම් සිද්ධි ලබයි.

මෙ තාක්දුරට කරුණු දැක්වූයේ විශේෂයෙන් හින්දුන්ගේ යෝග හාවනා තුම පිළිබඳව යු.

මිළහට පෙළනයන්ගේ (නිසන්ද භාර්ප්‍රත්‍යයන්ගේ) ධම්යෙහි දැක්වෙන හාවනා තුම ගැන කරුණු විකක් දක්වමු.

* * *

පෙරන හාටහා

පෙරන සමයෙහි ඉගුන්වෙන පරිදි පොලෙඹුවේ මහුමාදයන්ගේ ආදිම අභිජ්‍ය යුතුයේ පහළ වැ, ඔවුනට සිජ් සහර සිරින් උගුන්වා සිජ්ට බවට පත් කොට එයට පසු පැවිදිවැ යෝග වඩා කේවලි (සාම්ප්‍රදායු) බවට පැමිණී සාම්ප්‍රදායු මුනි තුමා පළමුවන ජීතය (සියලු ලෙවට දිනු නැතුන්නා) ය. එතුමා පටන් කොට ජීතවරු සුවිධි දෙනෙක් කළුන්කලු ලෙවට පහළ වූහ. එයින් සුවිධි වැන්නා මහාචිර හෙවත් තිශ්‍රීන්ට පද්‍යතපුනු ජීත තුමාය. මහාචිර තුමාට කළුන් පාශේෂාථ නම් ජීත තුමෙක් විය. මහාචිර මුනි දෙලෙඹුස් ව්‍යක් මහු වෙත හපයේ කොට ජීත බවට පත් විය. පාශේෂාථ තුමා සිවුරු දරු ජීතයෙකි. මහාචිර තුමා ඔහුගේ ධම්ම වැඩිදුරටත් සකස්කොට සිවුරු නොපෙරෙනා (නිවිසනු) ගුමණ පිරියක් ඇතිකොට මහ පිරියක ගේ ගාසනාවරයෙක් විය. මෙහි සි ජීතයන් ඉගුන්වූ දහම - පෙරනාගමය නමින් ප්‍රකටවය.

ආගුම

එහි දුක්වෙන පරිදි මිනිසකු විසින් ගත කළ සුතු අවසාන සහරෙකි. ඒවා ආගුම යන නමින් දුක්වුනාන. බුහමවයී ආගුම, ගෘහසා ආගුම, වානප්‍රසා ආගුම, සනනස ආගුම යනු ඒ සහරය. බුහමවයී ආගුම යනු ඉගෙන ගන්නා කාලයීමාවය. ගෘහසාගුම යනු හිහි දිවිය ගෙවන සමයය. වාන ප්‍රසාගුම යනු හිහි ගෙයින් වෙන්ව වනපෙනකට වී විවේකයෙන් ගත කරන සමයය. සනනසගුම යනු මේස්සය ලබනු පිණිස එයට මුළු ජීවිතය කුඩ කොට ගෙවන කාලයය. වානප්‍රසායා මේ ජන්මයේදීම මේස්සය ලබමියි නියමයෙන් නොයිතයි. හිහිගෙයි කරදර බරින් මිදි විවේකිව සුගති යුප පතා සියියම් සාමාන්‍ය වන්දන මානනාදියක් කරමින් නො තම රිසි ලෙහෙයි වනයක් පුරමින් කළේ ගෙවයි. සනනසයකු (පැවිද්දෙනු) වූ තැනුන්නා මේස්ස ලෙසයම පතා මහතා දීම් පුරයි.

සායු යන නමින්ද ගුමණ යන නමින්ද පෙරන සහයයිපූ භැඳින්වෙති. පෙරන සායුන් පුරන ව්‍යුහ ශික්ෂණවල විස්තර පසුවට තබා පළමුකොට ඔවුන්ගේ භාවනා කුම පමණක් තරමන් දුරට පැහැදිලි කරමි.

අත්තිධ්‍යන, රෝගධ්‍යන, ධම්මිධ්‍යන, ඉක්ලධ්‍යන යැයි දිනන සහර වගෙකි. ලබනු කුමති දී තොලුබීම් ආදියෙන් ද අනුන්ගේ යය ඉපුරු තොලුවසන රෑපී ආදියෙන් කිලුටි සිහින් පුදාව ඉදීම අත්තිධ්‍යන නම්. අනුනට හිසා කරන අදහසින් සිහි සිහා ඉදීම රෝගධ්‍යන නම්. මේ දෙකම මිට්ත දිනනයි. දුරටිය යුතුයි.

ධම්මිධ්‍යන

හිරිංකරයන් ඉගැන්වූ දහම් මෙහෙහි කරමින් ඉදීම ධම්මිධ්‍යනයි. සවකිය අත්තමය කෙරෙහි සිහි යොමු කොට එහිම සිහි බැඳි තබා එකඟ බව වැඩිම ඉක්ලධ්‍යන නම්.

මේ පසුව සිහි දිනන දෙක වැඩිය යුතු සම්බංධ්‍යනයි. මේ දෙකින් ඉක්ලධ්‍යනය වචනුයේ සිරුරෙහි සියලු ස්ථිය සිදු වන්නේ එය ඇයිරෙ පවත්නා ජ්වය (අත්තමය) නිසා යැයි සලකයි. යලි යලි විමයනි. එය දියුණු වූ විට පළමුවෙන් සිහි එකඟ බවටක් ඇති වේ. එය පාපක්ෂව විනකී විවාර දිනන නම්. එය වැඩිදුරටත් වඩා කයේ සම්බන්ධය හුර දාමා සිහි ජ්වයෙහි (අත්තමයෙහි) ම තරයේ පිහිටුවාලයි. මේ අවසාව එකඟ විනකී විවාර දිනන නම් වේ. මේ තත්ත්වයට ප්‍රමිතී මොහොන් හෙහෙම සියලු කම් රුපයන් අත්තමය කෙරෙන් බැහුර කොට අතින්වයට පත් වේ. මේ අවසාන අවසාවට එන් තැනැන්නේ අරිහන්න නම්.

මේ කියේ ඔවුන්ගේ අධිගම පාහනුමය සැකෙටිනි. විස්තර වශයෙන් සියලෙන් විවිධ වරින අනුව පිරිය යුතු ව්‍යුහ ද භාවනා කුමද විවිධය.

පෙරන ධම්මිය අනුව නිවාණය ලබන තොක් මිනිසා ගත කරන අවසා තුදුසයි. මෙවා ඉත්තසාන නම් වෙත්. එහි මූලවසයාට මිට්තකට නම්. මෙය පිළුවෙන් මහට තොලට ප්‍රවාන මද මිනිසා ඉන්නා පහත් මට්ටමය. ඔහු ගේ ජ්වය (අත්තමය) භාෂ්ණාව මූල්‍ය කරන කම් රුපවලින් වට කැර ගන්නා ලදුව ඇති

සැරිය නොදත නැකිව අවස්ථාවේම ගැලී පවතී. සූචී පුණුසකම්යක් මතු විමෙන් ඔහුගේ සිත ආගම ප්‍රතිපත්ති අතට යොමු වුණෙන් ඔහුගේ දැක්න මෝහතිය කම් ද තෙශ්ධ මද මාන මායා ලෝහ යන මිර්ත සවහාවයේද දුව්ල වෙත්. යට්පත් වෙත්. එහෙන් මොහොතාකර පමණි. යලිදු විවින් විට යටකි මිර්තතාත්වයේ සින් නැගෙනි.

සායාදන අවස්ථාව දෙවැන්නයි. මේ අවස්ථාවේදී නොද ගති පහලු වෙතත් එලුඩු සිරි සිහිය මද විමෙන් සිත වඩාත් අවිද්‍යාතයෙහි ගිලෙයි. තුන්වැන්න මිගුවස්ථාවයි. සින්හි විටෙක නොද ගති ද විටෙක නරක ගති ද යලී යලී නැගේ. මේ මිගු ඉණුසයාන නම්. සායුවරක එලුඩු සිරි සිහියෙන් යට කි මිර්ත සවහාවයන් මතුවන්නට ඉඩ නොදී අරුපදේශ පිළිපුදිමෙන් රික රික හමුදා භාවනාවක යෙදීමෙන් (ලින නො පිරුවන්) ඉහත කි කිලිරි ගති ද්බලව යටපත් වේ. මේ සහර වන අවන් (අවිරක්) සම්ඟදාස්ථාරික අවස්ථාවයි (ඉණුසයානයි). හේ සමහර විත පුරයි. සම්සක් වරිනයෙන් යුත්ත වෙයි. දුඩී මිර්තතාත්වයන්ගේ බලය සිත කරයි. මේ දේවුවින ඉණුසයාන නම් වූ පස් වැනි අවස්ථාවයි.

හවුනි ඉණුසයානය ප්‍රමත්ත වින (විරන්) නම්. එලුඩු සිරි සිහිය දියුණු නාහාන් ඔහුගේන් වින පිරිම සිදු වේ. හාවනායෙන් දියුණු යෝගිය මේ අවස්ථාවේදී සියුම් කුඩා සිරුරක් නළල් නලයෙන් නිකුත් කොරයි. එයෙන් කොරම් ඇතට වුවද යනහුණි වේ.

පරම නිෂ්පාට

හන් වැනි ඉණුසයානය අප්‍රමත්ත වින නම්. මේ අවස්ථාවේදී යෝගි තෙම එලුඩු සිරි සිහිය සම්පූජ්‍යා කොට පවත්වයි.

අසූචී කරණ අවස්ථාව අට වැනි ඉණුසයානයයි. කලින් පුරදු කළ හාවනා කුමයට මේ අවස්ථාවේදී සිත යොමු වෙයි. ඉකල දිකනය අරඹනුයේ මෙවිටය. ඉහත දැක්වූන පාරක්ත විතක් විවාර දිකනයද එයට පසු එකත් විනක් විවාර දිකනයද වැඩිනුයේ මේ ඉණුසයානයෙදීය.

අනිවෘත්ති කරණ ඉණුසයානය නව වැනි අවස්ථාවය. මෙහිදී උඩ සඳහන් දිකනය වැඩිදුරන් දියුණු විමෙන් යලින් එ නැත්ත්වයෙන් පහතට නො වැවේ.

සූක්‍මම සාම්ප්‍රදාය යනු දය වන ඉණසාහයය ය. (කොලොඩුන්) දුරිලීමේ දැඩි උත්සාහය පැවුන්වෙනුයේ මේ අවධියේය. එහි එල වශයෙන් කොලොය් බොහෝ දුරට දුරු වේයි. ලේඛනය ලෙසමාත්‍රයක් ඉතිරි වේයි. උපගාන්තමේන්හ යනු එකාලෙය් වැනි ඉණසාහයය ය. මෙහිදී මේහතිය කම්මියේ යටපත් වෙති. දෙලෙය් වැනින සම්පාදනයේන් අවසාචය. මේ ඉණසාහයයේදී සියලුම මේහය වැනුයෙයි.

හෙලෙය් වන ඉණසාහය සයේගකේවලි නම්. මෙතුන යෝග යනු හිත, කය, වචන යන තුනය. මේ තුන සහිතවම ඉද කොලොය් නැඳු මුත් නෙම ජීවන්මුක්තිය ලැබුයේ නම් වේ. මෙයේ හිත කය දෙක ඇතිව ම(ජීවන්ව ඉදම) මුක්තිය ලැබු තැනුත්තේ ලෙවට අනුශාසන කෙරෙමින් රිසි භාක් කළේ වෙයෙයි. මේ සිරුරද හුර පරමාත්ම සවභාවයෙන් සදා පවතින තුදුයේ වන අවසාච ප්‍රයෝගකේවලි ඉණ සාහයය ය. මෙය පෙන ධීමියේ දැක්වෙන පරම නිෂ්චාචය වේ. මේ නත්ත්වයට පත් වූ අන්තර සිද්ධාත්ම නමින් ද සිද්ධා නමින්ද වැනුර වේ.

මේ දැක්වුණෝ ජෙනයන් දක්වන පරම නිෂ්චාච හෙක් මිනිය පසු කරන අවසාචයි. ඔහු පරම නිෂ්චාචට පත්වීමට පුරන පිළිවෙන් මිළුහට දැක්වේ.

බාහිර ව්‍යුහ සයක්ද අභ්‍යන්තරික ව්‍යුහ සයක්ද මහ විසින් පිරිය යුතුය.

බාහිර ව්‍යුහ සය උපවායය, සයීම කාලයක් මුළුමනින් නිරාහාර වීම, විශේෂ ද්‍රව්‍යයකු ‘ප්‍රහුවරයකු ගෙන් තේ කටර කෙනකු විසින් හේ රන් බලුනෙකින් අහාරයක් දුන්නෙන් පිළිගනීම්. භානුගොන් නිරාහාරව ද්‍රව්‍ය ගෙවීම්’යි ඉටා එය අනුව පැවුන්ම. වෙබරු (බටර්), කිරි, දිහි, සිනි, ලුණු, තලකෙල් යන මිහිරි අහාර නො වැළඳීම, මිනිසුන්ගෙන්ද ග්‍රැට්, එල, බැටෙල් ආදී සිවුපාවුන්ගෙන්ද ආන්වැ තුදෙකළ වැ ඉදීම. ඉදෙන ම හේ හිටෙන ම හේ එක් ඇලයෙකින් වැදුගොන් වනු ම හේ මෙයේ මෙකි කිසි එක් ම ඉරියවිවෙකින් කළ යැවීම යන මොනු බාහිර නපේ ව්‍යුහයි.

ආලෝචන

අභ්‍යන්තරික ව්‍යක සය: ප්‍රායගේනහ (ප්‍රායගේනිය), විනය, වෙශයටුනා (වෙශකට්ටව), සට්ටැඩිය, කායේතස්ත්, දිනන යනු අභ්‍යන්තරික ව්‍යක සයයි. මෙහි ප්‍රායගේනහ යනු තමා කළ වරදකට සිය කුමුණ්නොන්ම පිළියම් කිරීමය. මෙය ආලෝචන (ආපත්ති ආරෝචන) ආදි වශයෙන් දස වැදුරුම්ය.

විනය යනු දෙවුනි අභ්‍යන්තරික තපයය. එය සිවු වැදුරුම්. සිල්වනුන් දැක බුහුමන් දැක්වීම දැකින විනයයි. සභාවලෝධය කළවුන් හැඳින ඔවුන්ගේ ග්‍රූහ දැන ගැන්ම, ඔවුනට ගරු බුහුමන් කිරීම පදාන විනයයි. සික පද රැකිම් වාරිනු විනයයි. ධම්ගුන්පයනට ගරු බුහුමන උපවාර විනයයි.

වෙශයටුනා යනු ඉමණයනට ගෝනීනට වනාවන් කිරීමය.

සට්ටැඩිය යනු දහම් පෙන් කියුවීම, නොවැටුහෙන තැන් අසා ඉගෙන්ම, භාවනා ප්‍රදූහ කිරීම, කට පාඩම් කළ යුතු දහම් කොටස් කට පාඩම් කිරීම, තමාගේ දැනුම් පමණින් තමා වෙන එන්නවුනට දහම් දෙසීමය.

කායෙන්ස් යනු කය නොකා භැංකීමය. එය ද දැවිචිය. කයේ පැවුන්මට අවශ්‍ය අභාරුදිය කොහොන්ම නොගෙන වික කළක් ඉගීම එකකි. සින රාගැඳියෙන් වෙන්කිරීම අනෙකය. (කය මහින් සින කර පැමිණෙන රුපදී අරමුණු කෙරෙන් සින ඇත් කිරීමය.)

ධිනන යනු යට දැක්වූ අත්තිඩිනාදී සහරය.

අනුප්‍රේක්ෂණ

මේ ව්‍යක පුරන සාමුවරයා විසින් දැන අනුප්‍රේක්ෂණ ද වැඩිය යුතුය. ඔහු නම් අනිතයනුප්‍රේක්ෂණ, අඡරණානුප්‍රේක්ෂණ, සංසාරනුප්‍රේක්ෂණ, ඒකත්වානුප්‍රේක්ෂණ, අන්තර්වානුප්‍රේක්ෂණ, අගුවානුප්‍රේක්ෂණ, පෙළුඩුල්හරුනුප්‍රේක්ෂණ, බෙංධියානුප්‍රේක්ෂණ, ධම්සාවානුප්‍රේක්ෂණ යනු ඒ හාවනා දෙපෙළාස ය.

දෙළඟක්

1. අනිතකනුප්‍රේක්‍ඖ යනු ආත්මය හැර අත් සියල්ල ම අනිතය වශයෙන් නූවණින් සලකා බැඳීමයි.
2. අගරණානුප්‍රේක්‍ඖ යනු ආත්මය ලෙට හා බැඳී පවත්නා කාක් ජනි, ජරා, මරණයාදී දුක්වලට යටත් විමෙන්ද කම්යනට යටත් විමෙන්ද අනාර බවට අගරණ බවට වැඩි ඇති සැටි නූවණින් විමසා බැඳීමය.
3. සංසාරානුප්‍රේක්‍ඖ යනු ආත්මය ලෙට ඇලි පවත්නා කාක් ජන්ම ජරා මරණයන් යලි යලි ලබමින් දිහින් දිගට දුකෙහිම ගමන් කරන බවද සයරින් තික්මෙන තුරුම දුබ තත්ත්වය පවත්නා බවද නූවණින් සැලුකිමයි.
4. එකත්වානුප්‍රේක්‍ඖ යනු මම් නති විමි, මා කළ කම්වලට විපක විදිමේදී දුර්විපකවලින් මා මුද ගන්නට කෙනෙක් නැහුදි කම්ස්වකනාට මෙනෙහි කිරීමයි.
5. අන්ත්රානුප්‍රේක්‍ඖ යනු අන්ත්තවය (වෙන් බව) මෙනෙහි කිරීමයි. ලේඛය ද නෑ මිතුරෝද මගේ යැයි සලකනු ලබන ගේරය ද සිත ද යන මෙකි සියල්ල මෙනෑන් (අත්මය කෙරෙන්) පිටත් දුය. ඒ කිසිවෙක් අත්මයාට අයන් (තම සනු) නො වේ යැයි විවිධකාරයෙන් සලකා බැඳීමයි.
6. අඹවකනුප්‍රේක්‍ඖ යනු සිරුර අපිරිසිදු බව මෙනෙහි කිරීමයි. මෙය බොඳුදියන්ගේ පිළිකුල් හාවනාට බදාය.
7. අප්‍රවානුප්‍රේක්‍ඖ - මෙතැන අප්‍රව යනු ඇතුළට ගල රුමයි. කම්යක් තමා තුළට ගල රුම නැත්තාදී ක්ලේඥයන් නිසා යැයි සලකා එය වන සැටි මෙනෙහි කිරීම මෙයින් අහිප්‍රේනයි.
8. සංවරානුප්‍රේක්‍ඖ - මෙතැන සංවර යනු හැවුරුමයි, වළුක්වාලිමයි. අප්‍රවයන් තමා තුළට ගල රුම වළුක්වමින් එය අනුව සිනින් බලහිදීම මෙයින් දුක්වේ.

9. නිජීරුනුප්‍රේක්‍රා - නිජීරා යනු විශේෂයෙන් දීර්ඝව පත් කිරීමයි, නොහොත් දුරින්ම දුරිලිමයි. පෙරන මහය පරිදි ඉටුපත්දමේ ඇලෙහ දුවිලි මෙන් කම්පෙයේ අන්මයෙහි අලි පවත්නා රුපවිශේෂයෙයි. ව්‍යක්තමාදන හාවනා මගින් ඒ කම්පයන් අන්මය කෙරෙන් යොලුව බැහුර කිරීම නිජීර නම්. එය මෙහෙහි කිරීම නිජීරුනුප්‍රේක්‍රායිය.

10. ලෝකානුප්‍රේක්‍රා - ලෝකයේ සූරි එය හටගන්නා තේතු අංගේපාග නුවණින් බැලුමයි.

11. බෝධිදුල්හත්වානුප්‍රේක්‍රා - යනු යථා තත්ත්වවෝධය දුක යේ ලැබු යුතු බව, දුලිහ බව මෙහෙහි කිරීමයි.

12. ධම් සවාබනහත්වානුප්‍රේක්‍රා - යනු ධම්ය සවාබනහ බව, එය මහාච්‍රාර්ථීන උතුමා විසින් මහාහොට් වදුරන ලද බව, එහි සහායනාව නුවණින් සලකා බැලුමය. මෙය බොධියන්ගේ ධම්නුස්ථාන හාවනාව බැඳුය.

පෙරන ධම්යේ දුක්වෙන පරිදි මේ හාවනා වතින සාමුච්‍රය ජීවාන්මය කම් බන්ධනයෙන් මුද ගෙන සසර ගමන නැවැත් වූ රහකෝක් වේ. මොවුන් අතරද ප්‍රාණයාම වැඩිම් අදී සමාධි කුම මහින් ධකන හා සිද්ධි ලැබුවේද වෙති.

බොඟඩ හාටනා කුම

පෙරවාද ධමියේ දුක්වෙන පරිදි සියල් හාටනා කුම ගම්ප විදැකිනායි දෙගෙයිකට බෙදේ.

ගම්ප හාටනා මහින් කෙලෙස් යටපත් වේ. ධකන නමින් නැදින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල් සිනේ එකඟ බව මෙහි සමාධිය යි. විදැකිනා හාටනාවෙන් කෙලෙපුන් යටපත් විමද සිදීමද එයින් නිවන් පසක් කිරීමද සිදු වේ.

මෙහි පළමුවෙන් ගම්ප හාටනාව කරන සුරි දුක්වේ. ගම්ප හාටනා කුම සහලියෙකි. කයින දසය, අසුහ දසය, අනුයයකි දසය, අප්‍රමාණීය සතර, ආහාරයේ පටිකකුල සසෘජාව, විනු බානු වචන්‍යනය, ආරුප්‍රාහ හාටනා සතර යනු එහි කමටහන් සහලියයි.

කයින හාටනා

පයවි කයිනා, ආපෝ කයිනා, තේරෝ කයිනා, වායෝ කයිනා, නිල කයිනා, පිත කයිනා, ලෝහි කයිනා, මිදා කයිනා, අකාස කයිනා, ආලෝක කයිනා යනු දස කයිනායි. පළමුවෙන් පයවි කයිනාය වඩන සුරි දුක්වේ. මෙහි විශේෂයෙන් කිය යුත්තෙක් ඇත. මේ හාටනා අන් හොඳ පුරුදුදක් ඇති ගුරුවරයකුගේ අඟු ලබමින් ම මෙය වැඩිය යුතු බවය. ගුරු අසුරෝන් තොරව පොන පමණක් බලාගෙන පයවි කයිනාය වැඩු සාමඟෝර නමක් සින් පෙරැලියට වැරි දින ගණනක් ඉඩාගාසේ හැවිද අන් කෙනෙකු විධින් ගුරු තොරුන් වෙත පළමුණුවන ලදුව දින ගණනකට පසු පියෙටි සිහිය ලැබිය. හට හිසුවක් උමතුවට පත්ව සිවුරු හැර ටික ද්වායෙකින් දුම්රිය පොලකට ගොස් බලා හිද ඇත එන සිසුගාමී දුම්රිය දැන “මගේ වින්න බලයෙන් එය නවන්වම්” කියා එය ඉදිරියට පැනු පුණුවිසුණුවා හියේය. මේ දෙදෙනා අපි හොඳින් දතිමු. මේ හාටනා කුම අප විස්තර කරනුයේ මෙහි හනු දින ගැනීමෙන් බවන් වැඩිමෙහි උනන්දුවක් ඇති වනු පිණියය. උනන්දු වූ හටතුන් විධින් හොඳට මෙහි දුනුමන් පළපුරුදුන් ඇති කෙනෙකු අසුරු කොටම උපදෙස් ලබමින් බවන් වැඩිය යුතුය.

මේ යුම හාටනාවක්ම වඩත්තා පළමුකොට පිරිසිදු සිල්වනෙකු විය යුතුය. පය්චි කහිණය වඩතු කැඳුත්තා පළමුකොට පය්චි කහිණ මණබිලය තන ගත යුතුය. අරුණුවන් මුළු රිකක් දියෙන් අනා ලුල්ලෙක හේ රේදී කබේක හොඳට ගා ඉරි නොතැලෙන සේ මැද ඔප් නෑවා වියතකුන් අහල් සතරක් පරතරය ඇති කොට කටයක් ගසා රේ වටා කඹ හේ නිල් වැනි පැහැය ගා කටයට මැද වූ අරුණුවන් මධිල මතු වි පැනෙන සේ සකසා ගත යුතුය. මේ පය්චි කහිණ මණබිලයයි. එක්වියන් සතර අහලක් තරම් උස් සැප පහසු අස්ථක් පිළියෙල කුරිගත යුතු. දෙරියන් හමාරක් පමණ ඇතින් පය්චි කහිණ මණබිලය තැබිය යුතු. එයට මුහුණාල පද්මාසනයෙන් හේ සුවාසනයෙන් හේ තමාට පහසු සැරියකින් හිදගත යුතුයි. “මෙයේ මේ උත්සාහය විත්ත බලය අනුව අනුන් මවින කරනු පිණිය හේ ලහ කිරීති පිණිය නොව පුදු විත්ත පරිභුද්ධිය ලබනු පිණිය මයු” දි අධිජ්‍යාන කළ යුතුයි. රික වේලාවක් බුදුග්‍රන් මෙනෙහි කළ යුතු. ණම ජීවිතය බුදුරජනට පැවරිය යුතු. රළුහට ලෙවි භාම දෙනා කොරෝනි මෙන් වැඩිය යුතු. අදහා හාටනාව හේ කායගතනාසනි හාටනාව (සිය කයේ පිළිකුල් බව මෙනෙහි කිරීම) ද රළුහට මරණනුස්සනි හාටනාව ද කළ යුතු. බුදුග්‍රන් මෙනෙහි කිරීමෙන් සිනේ මොලෙක් බව ඇති වේ. දේවා දුරු වේ. අභ්‍යන්තර හේ කායගතනා සතිය වැඩිමෙන් තරුණ මදදිය ද රාගය ද යටපත් වේ. මරණ සතිය වැඩිමෙන් භාම මෙනෙහෙම ණමා මරණයට ලා වෙතැයි මුරෝනට පෙර හාටනා සම්ඳ්ධිය කුරු ගනීමිය සැයෙනිය ඇති වේ. මැලි බව පහවේ.

මෙමත් හාටනා

මෙමත් හාටනාවත් මරණ සති හාටනාවත් දෙක භාම තැනට ම අවශ්‍ය (සබඩාපික) හාටනා යුදි විභුද්ධි මාත්මීයහි දුක්වේ. සමහර කෙතුකු මෙනතා මරණ සති අසුන හාටනා තැන ම සබඩාපික හාටනා යුදි කියන බව ද එහි දුක්වේ. බුද්ධිනුස්සනි ආදි අප මෙහි දුක්වූ කමටහන් සතර වනුරාරජසුයි බණ පෙනෙහි සඳහන් වන බුදින් ඒ සතරම ආරම්භයේදී රික වේලාවක් වැඩිම බොහෝ ප්‍රයෝගනට විව හාටනා වඩන යොහිෂ්‍ය පලපුරද්දෙන් දනිනි.

නිත්‍ය භාවහා වශයෙන් කයිනු භාවහා වැන්නක් වධන යෝගීය අන් හියලු වැඩ කටයුතුවලින් වගකීම්වලින් වෙන් විය යුතු. අසනීපයක් ඇතොත් එය පූව කුරු ගෙනම පටන් ගත යුතු. ධම්දේශනාවලට සහා රස්වීම් බඳ අන් වැඩවලට නොයු යුතු. ජනය නො ගුවයෙන, කයට සැප පහසු දෙන තැනෙක ම, ගරිර සෞඛ්‍යයට හිත ආහාර පන ලුබෙන, වණ්ඩ මෘගාදින් ගෙන් හෝ තුන ප්‍රේත පිශාවාදින් ගෙන් හෝ උවදුරු තැනි තැනෙක ම විසිය යුතු. භාවහාවයීය වෙනට කටර විවේක වුවද පැමිණියැ තැනි වනු පිණිස ඔහු වසන තැනට කිරීම් තැනක් ම වාසසාහය කුරු ගත යුතු. දහම් පෙන් පත් කියුවීම වුවද නතර කළ යුතු. කළුන් කමටහන් වධන නැරී ඉගෙන ම භාවහාව පටන් ගත යුතු.

කමටහන්

බුදුරජන් සමයෙහි හිජ්‍යානු දහවල් පිණ්ඩාපානයෙන් පසු විවේකයානයෙක වික වේලුවක් ගත කොට සටස ඇහ යෝදු හෝ දිය නා තමන් ඉන්නා තැන අවට ඇමැදු පිරිසිදු කොට කමටහන් වැඩීම ඇරෙඹ බව පාල් බණ පෙන්ම නොයෙක් තැන සඳහන් වේ. අරමිහයෙන් පසු ර නිදිමත එන තුරු ම පහසු ඉරියටෙන් බවුන් වැඩුහු. නැකියට ඇති සමහර මූල රෙයම නිදි වරා භාවහා කළහ. එය ඒ ඒ යෝගීයගේ කුමුන්තා පරිදිය. ගරිර සෞඛ්‍යයට නින්ද අවශ්‍ය බැවුන් නිදු ගනිතත් ඒ යෝගීන් හෝර දෙකකට වඩා නිදු නොගත් බව පෙනේ. බුදුරජන්ගේ දින වරියට අනුව උන්වහන්යේ නිදු ගත්තේ හෝර දෙකක් පමණ යුදි පෙනේ. සමහර කොහොතුට දෙපැයේ නින්ද මිදි වේ. එබැවුන් නිදිමත එනවිට එලුණු සිටි සිහි ඇතිව ප්‍රස්ථින නැකිතාක් උදෙන් නැහු සිටින්න සිතා නින්දට බට යුතුය. විස්තර දුනගනු රිස්සන් විඥුදු මාණ්ඩ පෙන් කියුවිය යුතුය. මෙහි දුක්වෙනුයේ සැකෙවිනි.

යට සි පරිදි පහසු අස්නක හිද ඉදිරියෙහි දෙරියන් හමාරක් දුර තැබුණු පය්චි කයිනු මණඩලය දෙය මැදුම් බැල්මෙන් (පියව බැල්මෙන්) බැලිය යුතු. එහි සටහන උගන්නට, හිතට ගත්තට උස්සාහ කළ යුතු. ඇයට පිඩා ඇතිවන සේ ඇය ඇරගෙන ම නො ඉන්ද යුතු. ඇයේ පියෙනා විට එයට ඉඩ දිය

පුතු. නිතරම තමා කරන දාය පිළිබඳවූ එලඹු සිටුවූ සිහියෙන්ම පුක්න විය යුතු. කහිනු මණඩලයේ නම පයට්, පයට් සිය හෝ තමාට පුරු බසෙකින් තමාට ඇසෙන පරිදි සියමින් එය දෙයට ඇස් යොමු කළ යුතු. එහි නම සීම බාහිර ගබා කණු වැටීම වැළක්වනු පිළිසාය. පිටතින් එන ගබාදයට වඩා තමාගේ කට්ටක තමාට කිටුවාය. එයද තමාගේ ඇසක් සිහින් යොමු කළ අරමුණෝ නමය. එහි නම නිතරම ඇසෙන විට බාහිර ගබා කණට වැටීම වැළුකෙනු පමණක් නොව වඩාන් සිහ ඒ අරමුණටම නැමෙදි.

උද්ගුහ නිමිත්ත

බොජුන් ගන්නා හෝ වැසිකිල් කෙසිකිල් යන අවසරාවලදී සිහ ඒ අරමුණෝහිම හෝ යටති ආරක්ෂා කමටහනෙක යෙදිය යුතු. යටිද අවත් හිදාගෙන පයට් කහිනු මණඩලයට අවසන් සිහන් යොමු කළ යුතුයි. මෙයේ කිරීමේදී සමහර කෙනෙකුට විනාඩි කිහිපයකදීද සමහර කෙනෙකුට පූඨෙක දෙකකදීද සමහර කෙනෙකුට ද්‍රව්‍යක හෝ කිහිප ද්‍රව්‍යයකදීද කහිනු මණඩලයේ සටහන සිහට පූජායි. මෙය උද්ගුහ නිමිත්ත යැයි සියනු ලැබේ. උද්ගුහ යනු ඉගුනුම්ය. පිටත නිඩුණු දැයින් සිහට ගන් හෙවත් ඉගෙන ගන් යටහන උද්ගුහ නිමිත්ත ය.

මෙය සියවන ඔබ රික වේලටකට පෙර යොයේ සිටි තැනක් හෝ දුටු කෙනෙකු සිහි කරන්න. එහි හෝ මහුගේ රුව ඔබ සිහ ඉදිරියේ පෙනෙයි (ඔබට සිහි වෙයි). එය එකී දුයෙහි උද්ගුහ නිමිත්ත ය. අකුරු ඉගෙන ගන්න දරුවා පෙනේ ඇති ආකාරයේ සටහන බලාගෙන අ යන්න ආ යන්න යැයි සියයි. වික වේලටකින් අ යන්නේ සටහන මහු සිහට පෙනෙයි. මෙය අයන්න ඉගුන්මයි. පයට් කහිනු මණඩලයේ නම සිය සිය අන් අනක ඇසෙට් සිහටත් යන්නට ඉඩ භෞදී මෙහි සි පරිදි බවුන් වැසිමේදී උද්ගුහ නිමිත්ත පහද වේ. ඇසිපිය ගෙන ඉන්න විට සිහ ඉදිරියේ භෞමුකි පැහැදිලිව පෙනෙන තාක්ම මෙහි සි පරිදි කළ යුතු. අන්තිමේදී ඇස් පිය ගන්නාම කළින් ඇසට පෙනුණා යේම සිහට එය පෙනෙයි. මෙයට පසු කහිනු මණඩලය අවශ්‍ය වුවොන් ප්‍රයෝගනයට ගැනීමට සිය තැනෙක සුරිකි කොට තබා ඉදිගෙන හෝ සක්මන් කරමින්

හෝ උද්ගුහ නිමිත්ත මෙනෙහි කරමින් (හිතට පෙනෙන නිමිත්ත දෙස හිතින් ම බලුගෙන) කළින් සේ ම එහි හම කිය කිය භාවනාව කළ යුතුයි.

වික දිනක් මෙය හිසි පරිදි කිරීමේදී ඔහුගේ සින අන් සැම දුයින් ම ඇත් වේ. ඒවා දුයිම සිනීම නිසා භවුනෙන රාග දොවාහාදය ඇති වන්නට ඉඩ නැති වේ. හිතේ කිලිටි ගති මහු නොවී යටපත් වෙයි. මේ අතර යම් හෙයකින් පෙර ව්‍යුත් මතක් විමෙන් හෝ කියිවකු තමු විමෙන් හෝ සින වෙන අතකට ගොස් උද්ගුහ නිමිත්තේ පෙනීම අඩු වුවාන් නැවතන් පය්වී කයිනු මණ්ඩලය තැබූ නැතින් ගෙනවුන් ඉදිරියේ තබාගෙන පළමු පරිදිම එයට ඇයන් හිතන් යොමු කොට ගෙන එය සිතට ගන්නට උත්සාහ කළ යුතු. එවිට පළමු සේ ම උද්ගුහ නිමිත්ත පහළ වෙයි.

මෙයේ උද්ගුහ නිමිත්තයෙහි සින පිහිටුවා සාමාධිය විභා යෝගිය ගේ සින බාහිර අරමුණු අතට නො නැමෙමින් මෙහි සින මාධි අරමුණෙහි ම තදින් ලැයිමෙන් සිතෙහි කෙලෙසුනට මහු විමට ඉඩ නැති වේ. කෙලෙස් වඩ වඩ යටපත් වෙයි. සින තුමයෙන් දීප්ත වෙයි. පිරිසිදු වෙයි. අන්තිමේදී උද්ගුහ නිමිත්තය මැදින් කළමදිරි එලිය පමණ වූ එලියෙක් පෙනෙන්නට වෙයි. මුලදී එය විදුලිය කොට්ඨාස යේ මහු වෙවි නැති වෙවි යයි. එහිම සින බදිමින් එය නොපෙනි යන්නට නොදී රික ගන්නට උත්සාහ කළ යුතුයි. විකක් උත්සාහ කිරීමේදී එය සින ඉදිරියේ නිශ්චලවූ සිටුනා යේ පැනයි. මෙය ප්‍රතිඵාග නිමිත්ත නම්. මෙය ලෙසු වී පෙනෙන ලෙසට ඉවා එයට උත්සාහ කළ යුතු. එවිට විකින් වික වරින් මහන්ට පෙනෙන්නට වෙයි. අහලක් පමණ මහන්වූ විට සිතට නොදාට පැහැදිලි වෙයි. හිතන් කම්මයි. ධක් තත්ත්වයට සින එකඟ බව වැඩෙයි. ණව දුරටත් එය මහන් වෙවි ගොස් සරුවන් වට්ටියෙක් පමණාව පෙනෙනොන් ඒ මධ්‍යමාලුමිබනයි. එසේතුන් වඩ අනන්ත අහස පුරා පැතිර පවත්නා යේ ද මේ කයිනු එලිය මහන් කළ නැක්ක. ඒ මහනාලමැනයි.

කයිණාලෝකය

කයිණාලෝකය අභලක් පමණ මහන්වැ පෙනෙන්නට වූ නෑත් සිට ධිකන උපද්‍රව භාෂි බව යට කියන ලදී. එසේ පැනෙන ආලෝක මණධිලයෙහි ම සින රද්වා බොහෝ වේලවක් තබන්නට උත්සාහ කළ යුතුයි. මුලදී මිනිවිටුවක් පමණ සින එහි පිහිටුව කුමයෙන් එසේ සින පවත්නා කාලය දික්කල යුතුයි. එක දිගටම හෝරා කාලක් සින එහිම රද්වා තබන භාෂි වී නම් එය භෞද ලකුණෙකි. කුමයෙන් කාලය වැඩි කොට හෝරා බාගයක් සින එහි ම පිහිටුව තබන්නට උත්සාහ කළ යුතු. වික කලෙකින් හෝරාවක් පුරාම සින එහි රැදුවිය භාෂි වේ.

මෙසේ සමාධිය වඩන යෝගියෙන් කෙලෙස් යට පත් වේ. පළමුකොට ධිකනයට ලංඩු උපවාර සමාධිය ඇති වේ. එයට පසු සිහෙහි එකඟ බව වඩාත් දුඩි වෙයි. දියෙක ගසන ලද ඇඟුරාක් සේ සින කයිණාලෝකයෙහි දුඩිව බැඳේ. සින කයිණ එලියට නැහිම (විනකිය) සින ඒ අරමුණ හා ගැලුහිම අරමුණ පිරිමුදීම (විවාරය) අරමුණෙහි සින පිහිටිම (ප්‍රිනිය) හිනේ සහිපය (පුබය) සින කයිණාලෝකයෙහි ම පිහිටිම (ඒකග්ගනාව) යන අංග පසෙකින් යුත්ත ඒ සින කයිණාලෝකයට ඉකාම ලං වෙයි. සින අරමුණට ඉකාම ලං වීම යනු ධිකන යන විවිධයේ එක් අරීයෙකි. ධිකන යන්නෙහි ද්වාලීම යන අරීයෙක්ද ඇත. මෙහි සි පළමු වින්න සමාධි අවසායෙහිදී විනකියෙන් සිහෙන් වෙනසිකයන්ගෙන් මුළු බව (ඊින මිදු නීවරණය) දුවෙයි. විනරයෙන් සැකය (විවිකිවණ නීවරණය) දුවෙයි. ප්‍රිනියෙන් දේව්‍යය (වනපාද නීවරණය) දුවෙයි. පුබ්‍රගයෙන් සිනු නො සන්සුන් බව හා කුකුස (පසුනැවිල්ල) (රුධිවට ඔකකුවට නීවරණය) දුවෙයි. කයිණාලෝකයෙහි සින බැඳීමෙන් (ඒකාග්‍රනායෙන්) කාමාගාව (කාමවණද නීවරණය) දුවෙයි.

පුරුම ධක්‍රය

විනකීදී අංග පසින් පුක්ත වූ මේ පලුම් අවසාවේ ඇති වූ සමාධිතත සිහ පුරුම ධක්‍ර විනතයයි. මෙය ලත් යෝගිය මෙය කමාට නොදටි තුරු පුරුදු කුරු ගත යුතු වේයි. කාර් රජය පදවින දැක්‍ර රියාදුරු නැවත නැවත නොයෙක් සුරියෙන් පැද්‍රවීමෙන් එය නොදටි විලාගු කුරු ගති. මහායිජක් නැතිවූ විටෙක එය නවන්වන්වද කුමති විටෙක ඉක්මනින් ක්‍රියා කරවන්නටද නැකියාව ලබයි.

එසේම යෝගිය ද නැවත නැවත ධක්‍රයට සමවැදුම් එයින් නැඟී සිරිම් එහි ධක්‍රයා-ගයන් විමසීම් අදින් ඒ ධක්‍රය ඉතා නොදටි පුදුණ කළ යුතු තුරු පුරුදු කුරුගත යුතු සිය දහස්වර මෙයේ එයට සමවැදුම් අදිය කුරුගෙන යුමේදී විනකී-ගය නැතිවූ ඉතිරි අංග සහරින් පුක්තව සිහ කසිණාලෝකයෙහි පිහිටා සිරිය නැති තත්ත්වය ඇති වේ. එවිට විවාර, ප්‍රිති, සුබ, ඒකාගුතා යන අංග සහරින් පුක්තව සිහ කසිණාලෝකයෙහි පිහිටා සිරිය නැති තත්ත්වය ඇති වේ. එවිට විවාර, ප්‍රිති, සුබ, ඒකාගුතා යන අංග සහරින් පුක්ත වූ ධක්‍ර සිහ ඇති වේ. ඒ ධක්‍රය ද්‍රිනිය (දෙවනි) ධක්‍ර නමින් නැදින්වේ. එය ද යට කි පරිදීම නැවත නැවත එයට සම වැදුම් එයින් නැඟී සිරිම් අදින් තුරු පුරුදු කුරුගෙන යන විට විවාරය නැතිව ප්‍රිති, සුබ, ඒකාගුතා යන අංග නැතින් යුත් ධක්‍ර ධක්‍ර සිහ ඇති වේ. මේ තැනිය (නුත්වුනි) ධක්‍ර සිහයි. එය ද පලුම් කි සේ ම නොදටි තුරු පුරුදු කුරුගත විට සුබ ඒකාගුතා යන අංග දෙකින් යුත් ධක්‍ර සිහ ඇති වේ. ඒ වනුරී (සහර වුනි) ධක්‍ර සිහ නම්. එය ද පලුම් සේ ම නොදටි තුරු පුරුදු වූ පසු උපේක්ෂාව (හිනෝ මධ්‍යස්ථාන ව්‍ය) හා ඒකාගුතාව සහිත පස වැනි (පංචම) ධක්‍ර සිහ ඇති වේ.

පස්වන ධංශනය

පස්වනි ධංශන අවසාවට සිත සියුම්ද එකහද කාරගත් යෝගිය එය ද කළුන් සි පරිදි තොදට ප්‍රථම කළ පසු එහි රිසිය නැති වේ. අත්ත කාර රියක් ලැබූ තැනැත්තේ මුලදී එය දුක්මෙන් මහත් සතුටට පත් වේ. එහි දුඩ් ඇල්මක් ඇති කෙරෙයි. අවුරුදු සිපයක් පාවිචි කළ පසු විකුණා දමා එයට වඩා තොද විශියේ එකක් ගන්නට රිසියෙයි.

එයෝම පස්වනි ධංශනය ලැබූ තැනැත්තා එහි දළ බව දකී. අඩුපාඩූ දකී. එයට වඩා සිත සියුම් කාර ගන්නට සිතයි. එයට උපය සොයන හෙතෙම එනෙක් කළේ අගය කොට තැකු කයිනාලෝකයේ දෙයේ දකී. එය ඇසට පෙනෙන එල්ලියකට බඳු බවත් එබැවින් ගොරෝසු එකක් බවත් සලකයි. එය අනුරුදුහන් කොට එයට වඩා සියුම් අරමුණෙක සිත බදින්නට ඉටා ගනී. හෙතෙම තමාට පෙනෙන කයිනාලෝකය අනත්ත ලෙස පත්‍රවැයි. සිතින් ඒ අනත්තවූ පතල ආලෝකය දකියි. එය අනුරුදුහන් වේවා සිතයි. එය නැති වනු දක්නට නැත් කරයි. අත්තිමේදී කයිනාලෝකය නැතිවි ගොසේ එය වෙනුවට අනත්ත වූ හිසේ අහස පැනයි. එය කයිනුයෝකටුකාය (කයිනා එල්ලිය උගුජ්ජ්වා ලිමෙන් පැනෙන සිතින් නැති බව) නමින් නැදින්වේයි. සිතට පැනෙන මේ අහස කෙළවරක් නැති එකෙක. අනත්ත එකෙක. එබැවින් එය අනත්තාකාය හෙවත් ආකාශනත්ත නමි වේ. එය ආකාශනව යැයි උච්චිවාරණයේ පහසුව අනුව පාලියෙහි වැහැර වේ. ආයනන යනු පිහිටන තැනයි. ධංශන සිත පිහිටන අරමුණ වූ අනත්ත විදුකායය ආකාශනවායනන නමි. ඒ අනත්ත වින්තාකායයෙහි පිහිටා (හෙවත් එය අරමුණු කොට) උපන් ධංශන සිත ආකාශනවායනන ධංශන වින්ත නමි වේ.

කයිණ එලිය

උබ කි පරිදි කයිණ එලිය නැති වූ පසු සිහට පැනුණු අනන්ත ආකාස අරමුණෙහි හිත බැඳ අනස අනන්ත යැයි කියමින් බවුන් වචන යෝගියට මුලදී පළමු පුරුද්ද අනුව ඉදිනිට කයිණ එලිය යැයි පෙනෙන්නට වෙයි. එහි ම සිහ බැඳෙයි. තරයේ නො යැලී සිහ එහි පිහිටි අවස්ථායෙහි ඇති වුණ සිහ ආකාසන්වායනන ධිකන සිහ නම්. මෙහිද ඇත්තේ උපේක්ෂාවන් ඒකාග්‍රතාවන් යන ධිකනා-ග දෙකය. වෙනස ඇත්තේ අරමුණෙහිය. යට කි පුරුම ධිකන සිහට වඩා මේ ආකාසන්වායනන සිහ සියුම්ය. කිසුණු එලි අරමුණට වඩා වින්නකාග අරමුණ සියුම් බැවිනි.

මෙනෙක් සැකකින් දුක්වුණෝ පයට් කයිණ භාවනාව වචන සැරියි. එහි පයට් කයිණ මණ්ඩලය පරිකම් නිමිත්ත භාවනාව පරවන් ගැන්මට ගත් අරමුණ යැයිද එය ම සිතු ඉදිරියෙහි පෙනෙන ලෙසට හිතට ගත් අරමුණ උද්ග්‍රහ නිමිත්ත යැයිද එයට ප්‍රතිඵාගව (සමානව) එහෙන් එයට වඩා පිරිසිදුවූ පෙනෙන්හට වූ එහින්ම උපන් අරමුණ ප්‍රතිඵාග නිමිත්ත යැයිද කියනු ලැබේ.

පරිකම් නිමිත්තයෙහි සිහ බැඳ වචන ආරම්භක භාවනාව පරිකම් භාවනා නම්. කයිණ එලිය පහලුවා සිවරණයට පත් වූ තැන් සිටි පුරුම ධිකනය (අර්ථනාව) ලැබෙන තෙක් භාවනාව උපවාර භාවනා නම්. විනකීදී ධිකනා-ග සම්පූණීව ප්‍රතිඵාග නිමිත්තයෙහි තදින් වැද ගෙන වැඩුණු අවස්ථායෙහි වූ සමාධි වයිනය අමීත්ව භාවනා නම්.

ඉහන කි පයට් කයිණ භාවනායෙහි පෙර අත්බවිහිදී භාවනා කොට පුරුදු අයට පයට් කයිණ මණ්ඩලයක් තනා තොගෙන සියු බිම් පෙදෙසක් කළ විවක් දෙස බල සිටිද උද්ග්‍රහ නිමිත්ත උපදාවා ගෙන සමාධිය වචන නැක්ක.

දුන් අපෝ කයිණාදිය වචන සැරි සැකකින් දක්වමින.

ආපෝ කයිණාය

ආපෝ යනු ජලයයි. පෙර අත්බවිහි මේ හාටනාට පුරුදු කළ තැනැත්තසුට දිය කදක් දැක එහි සිත බැඳ සමාධිය වඩා ධිත්ත ලබන හැක්ක. වූවෙකු යොකුණෙකු හෝ මුහුදු ජලය දෙස බලා සිටි සමාධිය වඩා එහි උද්ග්‍රහ නිමිත්තය උපද්‍රවා ගත හැක්ක. පෙර දවස වුලලසීට නම් හෙලදීට තෙර හම්ක් නැවෙකින් දැඩිව බලා යනුයේ මුහුදු දෙස බලා හිද ආපෝ කයිණ උද්ග්‍රහ නිමිත්ත ලබා බවුන් වඩා ධිත්ත ඉපදුටිය. මේ පෙර ජාතින්හි පුරුදී නියාය. යුවනු ඇති කා විසින් වුවද ආපෝ කයිණ මණධිලය තහා ගෙන සමාධිය වඩන හැක්ක. එය තහා ගතයුතු අන්දම මෙසේය : පානුයක් බෙසමක් වැනි යමක් පිරිසිදු දියෙන් පුරු, ඉහන පයෑවි කයිණයට සි පරිදීම විවිධ්‍ය පිරිසිදු තැනෙක පුව පහසු අස්ථෙක හිද දිය බදුන දෙස බලාගත යුතු.

ජලයට කියන නමක් - ආපෝ, උදක, ජල යන අදි තමාට පුරුදු නමක් කිය කිය ඒ ජලයට ඇයත්, සිතන් එකග කළයුතු. එයින් සිනෙහි ඇතිවන උද්ග්‍රහ නිමිත්තය සෙලවෙන දිවෙක ආකාරයෙන් සිතට පෙනෙහි. බදුනෙහි ජලයේ පෙණ බුඩුල වී නම් එයද උද්ග්‍රහ නිමිත්තයෙහි පෙනේ. එහි සිත හිඹුවා සමාධිය වඩන කළු විදුරු කුඩාපතක් මෙන් නිසුලවූ පැනැදිලිවූ බැබැලුම් සහිතවූ ප්‍රතිඵාග නිමිත්ත පෙනේ. එය පෙනෙන්නට වූ තැන් සිට කාමවිෂන්දී තීවරණ යටුපත් වේ. උපද්‍රව ධිත්තය ඇති වේ. එය පයෑවි කයිණයෙහි සි පරිදීම වැඩිමෙන් ප්‍රථමාදී රුහඩිතන පස උපද්‍රවා ගත හැක්ක.

නේපෝ කයිණුය

නේපෝ යනු හින්හය. පෙර අත් බවිභ සමාධි භාවනා පුරුදු කළ කෙතුකුටි කට්ටර තැනෙක ව්‍යවද හිනි ගොඩක් නේ පහත් දැල්ලක් නේ එකඟ සිංහීන් බලා හිඳීමෙන් උද්ගුහ හිමින්හ උපදාචා ගත හැක්ක.

හිනි ගොඩක් ගය එය ඉදිරියේ එය මූවහ කරන තරම් ලෙසු ලැල්ලක් වැනි දැයෙක එක් වියත් සතරහුල් වට් සිදුරක් කොට එයට දෙවියක් සමාරක් මැතින්. හිද ඒ සිදුර ඇඹුන් පෙනෙන හිනිදැල්ල දෙස බැලිය යුතු. මෙයේ තහාගත් සිදුරෙන් පෙනෙන හිනි දැල්ල නේපෝ කයිණ පරිකම් හිමින්හය. එය දෙස බලාගෙන නේපෝ - නේපෝදි හින්හ-හින්හ යැයි නේ හින්හට කියන තමාට පුරුදු භමක් කියමින් හිනි දැල්ල අරමුණු කළ යුතු. සමහර කෙතෙක් හිනි දැල්ල යොලුවෙන තරම් පුලුහක් නැති තැනෙක ඉටුපන්දමක් දැල්වා එහි හිනි දැල්ල දෙස බලා ගෙනද සමාධිය වචනි. මෙයේ සමාධිය වචන්හුට හිනිදැල්ල සිද සිදි වැඩෙන්නා සේ සිනට පෙනෙන්නට වේ. මේ උද්ගුහ හිමින්හය. හිනි ගොඩක නම් අලුද හිනි දැල්ලේ දුමද පෙනෙන්නට වේ. එහි සිහ පිහිටුවා සමාධිය වැඩිමේදී ප්‍රතිඵාග හිමින්හ පෙනෙන්නට වේ. එය නිශ්චලය. රන් පැහැ කළුවටක් නේ රණින් කළ ටැංක් මෙන්වැ පෙනෙයි. එය හාම උපවාර ධිජනය ඇති වේ. හිවරණ යටුපන් වේ. එහි සිහ පිහිටුවා සමාධිය වචන්හුට පසට කයිණ භාවනාවේ සි පරිදීම ප-වම ධිජනය තෙක්ම ධිජන උපදාචා හැක්ක.

වායෝ කසිණුය

වායෝ යනු සුලඟ ය. තම ඉදිරියේ ඇති ගසෙක මුද්‍රා සුලඟීන් සැලෙන අනු පතර බලා එය අනුව සුලඟ ගමන නියාව සිතින් සලකා ගත යුතු. ජහෙල් කටුවල ආදියෙකින් අවුත් තම ඇග වැදෙන සුලඟ හේ අරමුණු කළ යුතුය. සුලඟට නම් වූ ‘වායෝ, වාතය’ ආදි නමක් කිය කිය සුලඟ. අරමුණෙහි සිත පිහිටුවන්හට උත්සාහය කළ යුතුය. මෙහි උද්ගුහ නිමිත්ත උදුනෙන් බහා තැබූ සිරි බහෙක නැගෙන යොලවෙන උණුසුම් වැරිය බදුව පෙනේ. එහි සිත පිහිටුවා සමාධිය වැඩිමේදී ප්‍රතිහාර නිමිත්ත පහල වේ. එය නියවල උණුසුම් වැරියක් මෙන් පෙනේ. එහි සිත පිහිටුවා සමාධි වැඩිමෙන් ප්‍රථමාදී දිනන පසම උබන හැකිය.

නීල කසිණුය

පෙර සමාධි වඩා පුරුදු කෙනෙකුට නීල් පැහැ මල් රෙසක් වැනි දුයක් දෙස බලා ඉදිමේදී උද්ගුහ නිමිත්ත පහල වේ. සම ලාල්ලෙක හේ බිත්තියෙක හේ නීල් යායමක් ය එක් වියන් සහරභාලක කටයෙකින් එය සිමා කොට රි වටා අන් පැහැයක් ය තහාගත් නීල කසිණු මණ්ඩලය තැබූ තැනින් දෙරියන් හමාරක් ඇතින් පයිවි කසිණුයේ කී පරිදි ම හිද ගෙන සමාධිය වැඩිය යුතුය. එය වැඩිමේදී ‘නීල් පැහැය, නීල් පැහැයු’ සි වචනයෙන්ද කිවි යුතුය. මෙහි උද්ගුහ නිමිත්ත නීල කසිණු මණ්ඩලය මෙන්ම කිහි දෙසක් නැති වූ අනයු මින් තළුවටක් සේ දීමිනිමන් වූ පෙනේ. එහි සමාධිය වැඩිමෙන් පාවම දිනහය තෙක්ම දින උපදාවත හැක්ක.

පින කයිණය

පින යනු රත් පැහැදාය. කහ පැහැදාය. පෙර පුරුද්ද ඇත්තහවට කහවන් මල් රසක් දුකීමෙන්ද උදුගුහ නිමිත්ත පහල විය හැක්ක. නිල කයිණයෙහි සි සේම කහ පැහැ සායමින් මණධිලයක් ඇද පරිකම් නිමිත්ත තහාගත හැක්ක. උදුගුහ නිමිත්ත පරිකම් නිමිත්ත බඳුවද ප්‍රගතිය නිමිත්ත දිප්තිව වැටුනේ.

ලෝකින කයිණයෙහි - ලෝකින යනු රත් පැහැදාය. රත් පැහැ මල් රසක් දෙස බලා නිදීමේන් හෝ නිලකයිනා විධියෙහි සි සේ කහ සායමින් කයිණ මණධිලය ඇදගෙන හෝ පරිකම් නිමිත්ත හහා ගෙ හැක්ක. මෙහි උදුගුහ පරිකම් නිමිත්ත මෙන්ද ප්‍රතිහාග නිමිත්ත දිප්තිමත්වද පෙනේ.

මිදත කයිණයෙහි - මිදත යනු සුදු පැහැදාය. පෙර පුරුද්ද ඇත්තහවුට සුදු මල් රසක්, සුදු රෝද්දක්, සුදු බිජනියක් හෝ සද මබෑ වැන්නක් දෙස බලා සිටිමෙන් උදුගුහ නිමිත්ත ඇති වේ. උදුගුහ නිමිත්තය මිදත කයිණ මණධිලය මෙන්ම සිතට පෙනේ. එහෙත් එහි දිප්තියෙක් නැත. එහි ප්‍රතිහාග නිමිත්තය දිප්තිමත්වූ පෙනේ. යොස්ස පයිචි කයිණය වැඩිම මෙති.

අලෝක කයිණයෙහි - හිරු එලිය සද එලිය වැන්නක් බිජනි සිදුරු වැන්නෙකින් බිමට වැරි ඇති කලු එය දෙස බලා සිටින පෙර සමාධිය වැඩුවහුට උදුගුහ නිමිත්ත පහල වේ. අලෝක කයිණ මණධිලය තහා ගතිතොත් පහනක්ද දළුව එය ඉදිරියේ ලුල්ලක් වැනි කිසිවෙක සිදුරක් කොට එයින් ඉදිරියට බිජනියට වැටෙන එලිය රවුම එක් වියන් සහරඹුල්ව පෙනෙන ලෙසට ඇත් මූන් කොට එසේ වැටුණු එලියන් දෙරියන් හමාරක් ඇතින් (පයිචි කයිණයෙහි සි පරිඩි) හිද ගෙන එය බලාගෙන සමාධිය වැඩිය යුතු. ‘අලෝකය, අලෝකයු’ සි කියමින් ම එය වැඩිය යුතු. උදුගුහ නිමිත්තය ඇසට පෙනෙන එලිය මඩුල්ල බදුම වේ. ප්‍රතිහාග නිමිත්තය වෙශයින් පැදුණු

වඩාත් දිප්තිමත් අලෝක පුංචයක්ට පෙනේ. එය අරමුණු කොට සමාධිය වැඩිමද පස්වී කයිනු හාවනාවේ සි පරිදි මය.

අකාශ කයිනුයෙහි - පෙර ජාතින්හි හාවනා වැඩු අයට බිත්ති සිදුරු ආදි කටර තැනෙකු හෝ ඇති හිස්කම (අහය) අරමුණු කර උද්ගාහ නිමිත්ත උපදාව ගත හැකික. සෞය්‍යන් විසින් බිත්ති අදියෙකින් ඇවුරුණු මඩුවෙකු හෝ කාමරයෙකු එක් වියන් සහරූල් වට සිදුරක් කොට එහි පෙනෙන අහය දෙය බලා ගෙන සමාධිය වැඩිය යුතු. උද්ගාහ නිමිත්ත අහස් සිදුරක් රිවරා වූ බිත්ති ආදි සීමා කරන දැන් එක්කම පෙනේ. ප්‍රතිනාග නිමිත්ත තහි අහස් මබල පමණක්ටු පෙනේ. මෙහි ඉතිරි හාවනා ක්‍රමය පස්වී කයිනු හාවනාට දේ මය.

කම්මාවරණ, කෙළඳුවරණ, විපාකාවරණ යන ධික්නයට බාධක වූ තුන් දෙකින් මිදුණු සඳහානුවත්, උත්සාහවත් කෙනෙකු මේ කයිනු හෝ අන් මතු දැක්වෙන කමටහනක් වැඩුවොන් සාරික වේ. සථල වේ. මෙහි කම්මාවරණ නම් මාපියන් හැඹීම් ආදි අන්තරිය අකුසලයක් කුරු ඇති බවය. කෙළඳුවරණ නම් නියන මිපකදාජයෙකු වීම, උහනෝෂ්ංචනක හෝ පණධික විමය. මෙහි උහනෝෂ්ංචනක පණධික දෙදෙනා මැඩලිය නො භාකි ඉතාම බලවත් කාම තැපණායෙන් පෙලුන්නොය. විපාකාවරණ නම් අන්තරුක හෝ ද්‍රිහේතුක ප්‍රතිසංඝිත ලැබු බවය. මෙහි බවිභින් හාවනා සාරිකට වැඩින්හට ත්‍රිහේතුක උත්පත්තියක ලැබුවකු ම විය යුතුය. ත්‍රිහේතුක උත්පත්තිය යනු පෙර ජන්මයෙක අලෝග, අදෝෂ, අමෝහ යන තුන් කුයල් මුදින් පුත් සිතෙකින් කළ කම්මාවරණ විපාක වශයෙන් මෙහිදි ඒ තුන් හේතු සහිත විපාක සින ප්‍රතිසංඝිත සින වශයෙන් ඇතිව ඉපැදිමය. අන් අය කොනරම් හාවනා කළන් මේ ජන්මයේදී ධික්න මාශීල්ල ලද නො භාක්සේය.

පළමු පරිදිම භාවන භාවන ධික්නයට සමවැදිම එයින් භාජි සිරිම් අදියෙන් මේ අකායන-වායනන ධික්නය ද හොඳුව ම භුරු පුරුද කොට එයටත් වඩා සින සිපුම් කුරුගන්නට කුමුත්ත උපදී. එයට තුන් කරයි. හෝ ධික්නයට සමවැදු එයින් භාජි සිට (අනන්ත අකාය අරමුණෙන් සින ඉවත් කොට)

එකිනෙකුට ඇත්තා සියලු යුත් සිහි කරයි. යැවුම් සම්බන්ධීම් එකිනෙකුට නැඟි සිරීම් එකිනෙකුට දෙකනාංග විම්සා බලයි. අනත්ත වූ ආකාසය පුරා පැනිරි සිටි ඒ දෙකනා සිහද අනත්ත යුතිය දකිනි. ඒ අනත්ත අරමුණෝහි පැනිරි ගෙන සිටි විපෘළුනය (සිත) අනත්තය. විපෘළුනය අනත්ත යුතිය කියම් සිහම් එකිනෙකුට සිහ බැඳී තබන්තට තැත් කෙරෙයි. මේ උත්සාහයේ එල වශයෙන් කළේ නොයදීම අනත්ත විපෘළුන අරමුණෝහි වත්මාන සිත පිහිටුවා තබන්තට සමත් වේ. මේ අවස්ථාවේ පැනිවන සමාධිගත සිත විස්තුසෘජනාංගනයන දෙකනා සිත නම්. විස්තුසෘජනාංගන අනත්ත යන්ත විස්තුසෘජනාංගනත්ත යුතියි සුතු වූවත් උච්චරණයේ පහසුව තකා විස්තුසෘජනාංගන යුති බැවහැර වූ බව පෙනේ.

පළමු ආකාසනාංගනයන දෙකනා සිහට අරමුණු වූයේ අනත්ත අනයය. මේ විස්තුසෘජනාංගනයන සිහට අරමුණු වනුයේ එකිනෙකුට අනය නොව එහි බැඳී පැවති ආකාසනාංගනයන සිතය. මෙයේ වික වේලවක් කළුන් හිති තැනිව හිය ඒ දෙකනා සිත සිහිකොට එකිනෙකුට හොඳව මතක තැබු තැබු ගැරුණෙන එහි මේ දැන් පවත්නා සිත බැඳී තැබීම, එය ම එකඟ කොට සමාධි ගත කිරීම මෙයින් සිදුවේ. මෙයේ අනත්ත ආකාසනාංගනයන විස්තුසෘජනාංග අරමුණු කොට ගෙන දැන් එහි බැඳී සිටින සිත විස්තුසෘජනාංගනයන සිතුයි බැවහැර වේ. ඒ වචනයේ අරිය පසුහිය අනත්ත විස්තුසෘජනාංගයෙහි හෝවත් ආකාසනාංගනයන සිහෙහි පිහිටුවා ලු එය ම අරමුණු කොට ගෙන පහල වූ සිත යහුයි. මෙයද මේ දෙවැනි දෙකනා සිත විස්තුසෘජනාංගනයන දෙකනා සිත නම්. මෙයද පළමු කි පරිදීම ඩුරු පුරුදු කර ගත් විට මෙහිද දෙස් පෙනෙන්තට වෙයි. මෙයටත් වඩා සිත සිදුම් කුරු ගැන්මෙහි උච්චරණය පහල වේ.

නැති බව

හේ කලින් පැවති ආකාසන්ධායතන දික්නය දුන් නැතැයි එහි නැති බව (නායෝ හාට ප්‍රජාපතිය) සිහින් සළකයි. මේ නායෝ හාට ප්‍රජාපතියෙහි සිහ බැඳ තැබීම දුෂ්කරය.

එහෙත් උත්සාහයෙන් එය සාරීක වේ. දික්න සිහින් දුන් ඉතිරිව නැතැයි නැති බවම ප්‍රකටවූ ඒ නැති බවෙහි සිහ බැඳෙයි. මේ අවස්ථාවේ පහළ ව්‍යුතේ ආකිංචනයන්දායතන යන නමින් වැනුරුවෙන දික්න සිහය. ‘අකිංචන’ යනු ‘කිහින් නැති’ යන අරුත දෙයි. ආකිංචන බව (කිහින් නැති බව) ආකිංචනයන්දායතන නම්. එය අරමුණු කොට එහි ම පිහිටා පහළ වූ සිහ ආකිංචනයන්දායතන දික්න සිහ නම්.

කලදී ලබා තැබුණු පාචමධිකන සිහට අරමුණ වූයේ අනන්ත කයින්ගාලේකයය. එයට පසුව ඇති වූ ආකාසන්ධායතන සිහට අරමුණු වූයේ අනන්ත අනයය. එය පළමු සි කයින් එලියට වඩා සියුම්ය. රේඛට පහළ කුරු ගෙන දික්න සිහ විසඳුන්දායතන දික්න සිහයි. එහි අරමුණ කලින් තැබුණු දික්න සිහය. මේ තැන්වූනි අරමුණ කලින් පෙනුණු අරමුණු දෙකටම වඩා සියුම්ය. දුන් රේඛට ඇති වූයේ ආකිංචනයන්දායතන දික්න සිහය. මෙහි අරමුණ කලින් සිහ් බැඳී අරමුණු තැනටම වඩා සියුම් වූ ‘නායෝහාටය’ (කලින් තැබුණු දික්න සිහෙහි නැතිබව)ය. මෙසේ වඩා වඩා සියුම් සියුම් අරමුණුවලට බැඳී පහළ වන සිහ්ද අරමුණු අනුව වඩා වඩා සියුම් වේ. මේ දික්නයද එයට සමවැදිම් එයින් නැගිරීම් ආදිය සිය දහස් වර කෙරෙමින් තුරු පුරුද කළ යෝගියා ඒ දික්නයටම සම වැද එයින් නැගි සිට එහි සියුම් බව ගාන්ත බව ප්‍රතීත බව සළකමින් මෙය ගාන්තය, මෙය ප්‍රතීත (ලැබුම්) යි සියමින් එය ම මෙහෙහි කෙරෙයි. සිය දහස්වර එයට සමවැදී එයින් නැගි සිටි.

ධ්‍යාන විත්ත

මෙයේ කරන අතර මද වේලාවකට පෙර නිරුද්‍ය වූ ඒ ධෝන සිහ මතක් කුරු ගෙන එහි භතු ගෘන්ත ප්‍රතීත ලෙස සලකන විට එයටත් වඩා සියුම්ව දික්‍යන සිහෙක් පහල වේ. මේ සහර වන අවස්ථාවේ ඇති වූ අතිශය ගෘන්ත වූ ඉතා සියුම් වූ සිහ සංපදාවක් (අරමුණු හඳුනන බව) ඇත්තේද තැන්තේදු සි නිශ්චය කොට නො කියුණුකි පමණටම සියුම්ය. එබුවින් නෙවසසඳුනාසසඳුයතන දික්‍යන විත්ත නමින් භැඳින්වේ. සංපදාව පමණක් නොව එහි වූ අරමුණු රස විදින ගතිය (වේදනාව) ද වේදනාවක් එහි ඇද්ද තැද්දු සි නිශ්චය කුරුගත නො භැකි පමණුටම සියුම්ය. එබුවින් හේට වේදනා වේදනායතන යුදි ද අතින් නාම ධම්ත් අතිශය සියුම් බැවින් නේවවින්න නාවින්නායතන යුදි නෙව වෙතනා නාවෙතනායතනු සි යන ආදින්ද නම් කළ භැකියි.

බෝතලයක තිබුණු කෙල් සියල්ලම වෙන එකකට වක්කළ පසු පළමු බෝතලයේ කෙල් තැන්තු සියති. වැඩකට ගන්නට තරම් නෙලක් එහි තැන්තු බැවිති. එහෙන් එහි ඇහිල්ල දු කළේ එහි කෙල් ගුවේ. බෝතලය තුළ යම්තමින් කටම කෙල් ගතිය ඇති බැවිති. එහි කෙල් ඇත්තේද තැත, තැන්තේද තැන්තු සියනුයේ මේ තත්ත්වය සලකා ගෙනය. එයේම රුපදී අන් අරමුණකට ගොමු කළ භැකි පරිදි වූ දාල සිහෙක් සංපදාවක් එහි තැන්තු බැවින්ද එහි අන්තිමටම සියුම්ව යම්තමින් පවත්නා සංපදාවන් ඇති බැවින්ද නෙවසසඳුනාසසඳුයතන යන නම ලබයි.

මෙය විනත සමාධියේ හෙවත් ගමර නාවනාවේ උපරිම අවස්ථාවයි. ලේඛයේ අරමුණුවලට බැඳුණු සින් පිරිසිදු වෙවි ගාහන වෙවි පැමිණී මුදුන් ම අවස්ථාවයි. එබුවින් මෙයට ‘ලේඛපු පිකා’ සි කියනු ලැබේ. මුදු දහම ගුර අන් සියලු අගම්වල දුක්වෙන නාවනා මේනාක් මෙහි සි කිහියම් අවස්ථාවකට අන්තර්ගත වේ. මෙයින් පිටතට නො යයි.

මෙම දුක්වූයේ කහිනා හාවනාවන් ඉතා සැකෙටිනි. ලිපිය දික් වන බැවින් විස්තර හාරිදුම්. විස්තරයෙන් දනු කුමුන්නන් විසින් විසුදුධිමගයාද එහි රිකාවද බල දත් යුතු. මෙහි මුලදී දුක්වූණු කහිනා එලියෙහි බැඳුණු ප්‍රථම ධිහනාදී ධිහන පස රුප ධිහනය. එයට පසු සිහට පැනෙන හිස් අනය ආදී අරුප අරමුණුවල බැඳී පහල වූ ආකාශනවායනනාදී ධිහන සතර අරුපධිනා යැයි නම් වශයෙන් හැඳින්වෙන්.

* * *

අභුහ භාවනා

අභුහ අරමුණෙහි සිහ පිහිටුව සිහ එකඟ බව වැඩිම අභුහ භාවනා නම්. අභුහ අරමුණු දැයෙකි. උදුමානක, විනීලක, විප්‍රබෑක, විව්‍යදුක, වික්බාධික, වික්බිත්තක, හත්වික්බිත්තක, ලේඛිතක, පුලුවක, අවිධික යනු ඒ දහයි. මේවා රාග වරිතයට (රාගධිකයට) යෝගී වූ භාවනා අරමුණුය.

මොවුන් අනුරෙන් උදුමානක නම් ඉදිමුණු මළ කදයි. විනීලක යනු මස මතු වූ තන්හි රත් පැහැද සුරට එකතු වූ තැන සුදු පැහැද කේස් ලෙම් ආදි බොහෝ තිල් (කලු) වූ තන්හි තිල් (කලු) පැහැද වූ මළකදයි. විප්‍රබෑක යනු තන්හි තන්හි පැලී සැරෙට ගෙන මළ කදය. විව්‍යදුක යනු මැදින් සිදුර වූ කායුණු බිඳුණු මළ කදය. වික්බාධිතක යනු බලු සිවල් ආදි සතුන් විසින් තැනින් තැන කා දමා ඉතිරිවූ මළ කදය. වික්බිත්තක යනු බලු සිවල් ආදි සතුන් විසින් කා දමන ලදුව තැන තැන විසිර ගිය අත් කැබලි ප කැබලි ආදිය ඇති මළ කදය. හත වික්බිත්තක යනු අයුධයෙන් කපා කොට්ඨ විසුරුවන ලද කොටස රසකම වූ මළ සිරුරය. ලේඛිතක යනු තැනින් තැන ලේ ගෙන මළ කදය. පුලුවක යනු පත්‍රකැළුන්ගෙන් පිරුණු මළ කුණාය. ඇටසැකිල්ලද තැන තැන විසිර පැවති ඇටද අවිධික නම්.

පුරුහන ඉන්දිය ආදි රටවලු සමහර පෙදෙස්හි මළ සිරුර ඇත මහ කැලුවකු ගෙජාගෙස් දුම්මද සමහර රටවල සොහොනොක සොහොන් ගෙවිවාට බාරදී රමද සිරිතය. ඒ කාලවලු අභුහ භාවනා කරන යෝගීන් ඒ තැන්වලට ගොස් ඒවා බලු භාවනා කළහ.

අද මෙයින් සමහරක් භාවනා කරන හැක්කේ මිනි කපන තැනකට ගොස් අවසර ලදෙත් පමණය. කෘතිම ඇටසැකිල්ද සැබු ඇටසැකිල්ද සපය ගත හැකි බවින් අවිධික භාවනාව අදද කරන හැකිය. අමු සොහොන් අද තැනි බැවින් ඒවාට

ගොස් භාවනා කිරීම් කළ නොහැකියේ. එය පිළිස අමු සෙනොනකට යන හිජුව විසින් ගත දුනු හ්‍රිය මාණිය විස්තර කිරීම අනවශ්‍යය. එබැවින් මේ භාවනා කුම කොට්ඨාස් හඳුන්වමු.

උද්ධිමාතක අශ්‍රාහය

ඉදිමුණු මල සිරුර බලා ‘මේ ඉදිමුණු මල කදා’ සි සිතමින් එහිම සිත පිහිටුවා භාවනා කරන්නනුට එහි උද්ග්‍රහ නිමිත්ත ඉදිමි හිය බිය උපද්‍රවන මිනිසකු මෙන් පෙනෙන්නට වේ. එයින් බිය නොගෙන මේ සිතට පෙනෙන සුරියක්මයූ සි සලකමින් එතුන හිද නො පිටත ගොස් නො ඇස් පියා ගෙන එය මෙනෙහි කරන්නනුට ප්‍රතිහාග නිමිත්තය පෙනෙන්නට වෙයි. එය නොදුට අනාර පහ ගේ තරඟාරු කොනෙකු සේ පෙනෙන්නට වේ.

එහි බිය උපද්‍රවන ලකුණක් නො පෙනෙයි. එහි සිත බැඳ සමාධිය වැඩිමේදී කාමව්‍යජනුදී නිවරණ යටපත් වේ. ඉහත පයෝචිත කිහිපා භාවනා විස්තරයේ දැක්වුනු පරිදිම විතකී, විවාර, ප්‍රිති, සුව, ඒකාග්‍රතා යන අංග පයින් දුන් උපවාර ධිකනය ඇති වේ. එය ම තවදුරට වැඩිමේදී නිවරණ පහව විතකීදී ධිකනා-ය බලුවන්ට ප්‍රථම ධිකන සිත පහළ වේ.

එයට පසු ඉහත පයෝචිත කිහිපායේ සී පරිදිම ප-ව විකිනාවන් ගෙන් ප්‍රථම ධිකනය නොදුට තමා හට පුරුෂ පුරුදු කුරු ගත දුනු ය.

විනිලක අශ්‍රාහය

විනිලක අශ්‍රාහයෙහි උද්ග්‍රහ නිමිත්තය ඒ සිරුර ම ඉතා කබර පැහැය ඇතියාක් මෙන් පෙනේ. ප්‍රතිහාග නිමිත්තය ඒ සිරුරෙහි රන් සුදු නිල්ව නිබෙන තුන් වඩාත් පැහැන්ව වැටහෙන්නට වෙයි.

විප්‍රබිබක අශ්‍රාහය

සැරුවට ගලන මල කදෙහි උද්ග්‍රහ නිමිත්තය ඒ සුරියෙන්ම පෙනෙයි. එහෙත් ප්‍රතිහාග නිමිත්තය නිශ්චලවැ පෙනෙයි. සැරුවට ගලන සුරිය එහි නො පෙනේ.

විව්ත්දුක අඟහය

අන් හා ආදිය කඩන ලද හෝ කප දමන ලද අඟහය යනු රාජ දැඩුවම් වශයෙන් හෝ සොර සතුරන් විසින් හෝ කප කොට්ඨ හෝ මරණ ලද්දකුගේ සිරුරය. නැතහෙත් සිංහ වත්සාදී වල්සකු ගෙන් මූර්මි කාවතුලේ සිරුරය. එය අරමුණු කොට හාවනා වධන්නෙහිට උද්ග්‍රහ නිමිත්ත මැදින් සිදුණු සිරුරක් මෙන් වැටහෙයි. එහෙන් ප්‍රතිහාග නිමිත්තය පිරිප්‍රන් සිරුරක් සේ පෙනෙයි.

වික්බාධිනක අඟහය

නැතින් නැහ සතුන් කා දැමු මල සිරුරේ උද්ග්‍රහ නිමිත්ත ඒ සතුන් කා දමා ඇති අයුරින් ම සිතට පෙනේ. ප්‍රතිහාග නිමිත්ත පරිප්‍රන් ගේරිරයක් මෙන් වැටහෙනේ.

වික්බින්නක අඟහය

ඒ ඒ නැන විසිර ඇති ගේරිවයට රෙසක් ම වූ ඇති මල සිරුරේ උද්ග්‍රහ නිමිත්ත ඒ සැවියෙන් ම සිතට වැටහෙනේ. ප්‍රතිහාග නිමිත්ත පරිප්‍රන් ගේරිරයක් සේ වැටහෙයි.

හනවික්බින්නක අඟහය

අපුධාදියෙන් කප කොට කැබැලි කරන ලද විසිර පැවති මල සිරුරේ උද්ග්‍රහ නිමිත්ත ද ඒ අයුරින් ම සිතට පෙනේ. එහි ද ප්‍රතිහාග නිමිත්ත පිරිප්‍රන් සිරුරක් මෙන් පෙනෙයි.

ලෝහිනක අඟහය

අයුධ පහර ලුබිමෙන් ලේ ගෙන මල සිරුර බලුගෙන කමටහන් වධන විට. උද්ග්‍රහ නිමිත්තන් සුලු. පහරින් සැලෙන රන් පැහැ වස්තුයක් මෙන් පෙනෙයි. එහි ප්‍රතිහාග නිමිත්ත සැලීමක් නැති රතු වහක් සේ වැටහෙයි.

සුලවක අඟහය

මැරි දෙනුන් දිනෙකින් නව දෙරින් පිටවෙන පත්‍රවන් ගෙන ගැවසුණු ගේරිරය අරමුණු කොට හාවනා කරන්නෙහිට උද්ග්‍රහ නිමිත්ත ගැවුයෙන පත්‍රවන් නිසා සැලෙන සිරුරක් මෙන් පෙනෙයි. එහි ප්‍රතිහාග නිමිත්ත නිවෙලවූ පෙනේ.

ඇටියික අශ්‍රාහය

ඇට සැකිල්ල ගෝ වෙන් වෙන් වූ ඇට රසක්ම වූ අශ්‍රාහය වඩාත්තුව ඇසට පෙනෙන පරිදිදෙන්ම උද්ගාහ නීමින්න සිහව පෙනේ. ප්‍රතිහාග නීමින්න මටසිලිරි සිරුරක් මෙන් වැට්ටේ.

වරිනයට සුදුසු අරමුණු

මෙහි ඉදිමුණු මල සිරුර රු සටහනෙහි ඇලෙන රාග වරිනයට යෝග හාවනා අරමුණාය. ඒ ඒ ඇනුය මතු වී පෙනෙන විනිලක මල සිරුර සිරුර පැනයට ඇලුම් කරන රාග වරිනයට සුදුසු අරමුණාය.

සැරව වැශිරෙන (විප්ප්ලික) මල සිරුර ඇතට දැඟද විහිදුවන බැවින් සිරුර ගැල්වුණු සුවඳ නිය එහි ඇලෙන රාග වරිනයට සුදුසු අරමුණාය. සිදුරුව හිය (විවේදුක) මල සිරුර අහ පසගේ තහවුරු බවක් දැක එහි ඇලෙන රාග වරිනයට සුදුසු අරමුණාය.

වික්බාධික අශ්‍රාහය (තැන තැන සතුන් කා දුම්) සිරුර නන අදී ගෙරියේ මස් වැඩුණු තන්හි ඇලුණු සිනුති රාග වරිනයට සුදුසු හාවනා අරමුණාය. වික්බින්තක (අත් ප අදිය විසිර හිය) සිරුර අත් ප අදියේ ලිලායෙහි විලායෙහි ඇලුම් කරන මිනිසාට යෝග හාවනා අරමුණාය.

හත වික්බින්තක (කුබලිවලට සිදී බිදී හිය) අශ්‍රාහ අරමුණු අත් ප අදී අවයට එකට බැදී පිහිටා ඇති සැටිය ගොහන ලෙස සිනා එහි ඇලෙන සරාහි ප්‍රද්ගලයට සුදුසු හාවනා අරමුණාය.

ඇට සැකිල්ල ගෝ ඇට කැබලි දෙස බල ඉන්න නට ඇට කෙරෙහි පිළිකළ උපදින බැවින් දත් යෝගන යැයි සාලකන සරාහියට සුදුසු හාවනා අරමුණාය.

අශ්‍රාහ හාවනාවලින් ලබන හැකිසේ ප්‍රථම ධිත්තය පමණාය. මේ අශ්‍රාහ හාවනා කුමය ඉතා කොට්ඨාසි.

මිලහට අනුස්මති හාවනා දැය සැකෙටින් දැක්වේ.

* * *

අනුස්මසති භාවනා

ඩූජ්‍යානුසම්බන්ධී, දේශීනුසම්බන්ධී, සංසානුසම්බන්ධී, හිලානුසම්බන්ධී, තැක්ගානුසම්බන්ධී, දෙවනානුසම්බන්ධී, මරණානුසම්බන්ධී, කායගත්තානුසම්බන්ධී, අනපානුසම්බන්ධී, උපගමානුසම්බන්ධී යනු අනුසම්බන්ධී දහයයි.

ත්‍රුවිධ රන්නය

අනුසම්බන්ධී යනු පුන පුනා යලි යලි සිහි කිරීමයි. බුදුරජුහෙන් වහන්යේගේ ගුණ නැවත නැවත සිහි කිරීම බූජ්‍යානුසම්බන්ධී භාවනා නමි.

බුදුරජුන් විදුල දේශනා ධම්යේද යෝජාපත්ති අදී මාත්‍ර සහරේන්, එහි එල සහරේන්, නිවහේන් යන ලෝකේන්තර ධම් නවයෙහින් ගුණ නැවත නැවත සිහි කිරීම ධම්නුසම්බන්ධී භාවනායි.

අයි සංසායන් (සෝජාපත්ති අදී මාත්‍ර එලවලට පැමිණි බූජ්‍යානුවක පිරිසගේ) ගුණ නැවත නැවත සිහි කිරීම සංසානුසම්බන්ධී භාවනායි.

හමා රක්ෂනා හිලයේ ගුණ නැවත නැවත සිහි කිරීම හිලනුසම්බන්ධී භාවනායි.

නිතර පාහේ දැන්දීම පුරුදු කරන්නාපු නමාගේ මසුර, මල දුරුවීම් අදී වශයෙන් පවත්නා තක්වත් බවේ අගය පුන පුනා සිහිකිරීම තැක්ගානුසම්බන්ධී යයි.

ශ්‍රද්ධා හිලදී ගුණ ව්‍යා දෙවිලෙව උපන් දෙවියන් ගාස්මි සායනයෙහි තබා නමා තුළද ඒ ගුණ ඇති බව මෙහෙහි කිරීම දෙවානුසම්බන්ධීයයි.

නමාවද සෙයේයන්ටද සේ ම මරණය නියන්තයායි මෙහෙහි කිරීම මරණානුසම්බන්ධීයයි.

හිසු සිට පනුල දක්වා සිරුරෙහි ඇති ඉසකෙහෙ අදී පිළිකළ් දුවල ඇති සූඛු තතු අනුව පැවති සිහිය වැඩීම කායගත්තාසම්බන්ධී භාවනායි.

ගන්නා පිට කරන තුයේම අනුව සිහිය වැඩීම අනාපන සහි භාවනායි.

නිවහෙහි ගුණ පුන පුනා සිහි කිරීම උපගමානුසම්බන්ධීයයි.

බුද්ධානුසම්බන්ධය

එහාගෙවතුන් වහන්සේ අතින්ය. සම්සක් සමඛ්‍යාධිය. අභ්‍ය විද්‍යා හා පසොලෝජි වරණ ධීමියන්ගේ පිරිප්‍රාන් කෙශෙනක. පූගනය (මනා ගමන්, මනා වචන ඇති කෙශෙනක). ලේකවිද්‍ය (සියලු ලේක තත්ත්වය දැන්නා එක්ම ම තුනුත්තේය). අනුතතර පුරුෂදම් සාරථිය (දමනය කට පුත්තන් දමනය කිරීමෙහි සුම්බ ව වඩා සමන් ශික්ෂාපාභාශයේය). දේවියනටද මිනිසුනටද අනුශාසකයේය. තමන් සත්‍යවෛශිතය කළ අනුවත්තේ සත්‍යවෛශිතය කරවන අභ්‍යම ආචාර්යාවරයෙන්ය. සියලු පටි නැසු උසස්ම හාගෙවතාතෝරුයි දි පොයෙක් කරුණුන් මෙයි හට වැදුරුම් බුදුදුණු යලි යලි මෙහෙහි කිරීම බුද්ධානුසම්බන්ධ හාවනායි.

ධම්මානුසම්බන්ධය

මෙහි දම්ම යනු බුද්ධ දේශනාවත් සතර මහ සතර පලන් නිවනක් යන දහයි. මේ දම්ම හාගෙවතුන් වහන්සේ විසින් විදුරණ ලද්දේය. තමා ගේ සින් සතන්හි රාගාදිය දුරුලිමන් තමා විසින්ම දුක්ක පුතුය. කල් පොයවා පාල දෙන එකෙක. එව මේ බලවයි තමා දැන ගන්නට අන්තර් තමා වෙනට කුදාවීමට සුදුසු ප්‍රත්‍යාස්‍ය එලදුයි එකෙක.

තමන් සිහෙහි ඉපදුවිය පුතු එකෙක. නුවණුන්නන් විසින් තම තමා තැලු දතුපුතු එකෙකු දි නාහා හඳින් දම්මයෙහි ග්‍රෑසයාව සලකා බලමින් එහි සිහ රැදුවිය පුතුය. මේ දම්මානුසම්බන්ධ හාවනායි.

සංස්කෘතානුසම්බන්ධය

හාගෙවතුන් වහන්සේගේ ග්‍රාවක වූ අයි සංස්කෘතා මනා පිළිවෙතට පිළිපන්නේය. ආද තැති මහට බුටුවේය. නිවන් මහට පිළිපන්නේය. අනුන් කරන ගේ බුහුමන් ලැබීමට සුදුසු මහට පිළිපන්නේය.

එහේ සහ පිරිය ගොනාපත්ති අදි සතර මහට සතර එලයට පැමිණි පුද්ගලයන් වශයෙන් අට කොටසකට අයන් වූවේය.

හාගෙවතුන් වහන්සේගේ මේ ග්‍රාවක පිරිය ඇත සිටද සිල්වතුන් පිළිස්‍ය ගෙහවුත් දෙන සිවු ප්‍රසාද පිළිගන්නට සුදුස්සේය. අගන්තුක සත්‍යකාර පිළිගන්නට සුදුස්සේය.

පරලෙව පුව පතා දෙන දැන් පිළිගන්නට පුදුයේයේය. දෙහොත් මුදුනා කඩා කැරෙන වැඳුම් ලබන්නට පුදුයේයේය.

ලෙව උසය්ම පින් කෙන යුදී නානා භඩින් ආයේ සංස්කාගේ ගුණ පුන පුන පුනා සිහි කෙරෙමින් ඒ සංස්කා කෙරෙමිම සින පිහිටුවා එයම වැඩිම සංසානුයම් තියයි.

මේ බුද්ධානුයමානි අදි තුන් භාවනා කිරීමේදී තුනුරුවනේ ගුණ සලකන යුරි විසරග කරනොන් එය මහ ගුන්ප්‍රයක් වනු ඇත. රේරුකානේ වනුවීමල මහ නා හිමිනාන් ලිය පල කාර වූ “සුවිසි මහ ගුණය” නාම් පෙන කියවා මේවා විස්තරයෙන් දහ යුතු.

සිලුනුයම්නිය

සිල් රක්නාහු විසින් විවේකිටි ඉද තමා රක්නා සිජන පද නුවනින් සලකා බැලිය යුතු මුල නේ මූද නේ අග සිජනපදයක් කිලිරිව නේ බිඳී ඇත්ද දි විමුකිය යුතු. ආයත් එවුන්නක් නොවන ලෙසට පරිසාකාරී වියු යුතු. සිල් කිලිරි වීමටද බිඳීමටද ජේතු වන තේත්ද, වෙටර, කාමාන අදි කෙලෙසුන්ගෙන් දුරු වීමට ඉවා ගන යුතු.

සිහි නුවනින් යුතුව තමා රක්නා සිලය නිසා තමා තුළ ඇති වූ නොකිලිරි බවි, ගැන්න බවි, නියදේ බවි අදි නොදා ගතිගුණවල සින්රදාවා තැබිය යුතු. මෙය පුරුදු කරන්නාහු ගේ සින කෙලෙසුන් ගෙන් ඇත් වෙවි ගෙයේ කාමච්ඡාදී නිවරණ යටුපත් වේ. උපවාර සමාධි අවස්ථාවට සින තැබෙයි. මෙය වඩුයේ යතුවින් ප්‍රිතියෙන් වෙයේ. මරණින් මතු පුගතිගම් වේ.

තත්ත්වයානුයම්නිය

මෙය වඩුනා කැමැත්තනු සිල්වත් වූ මසුරුමල දුරු කළ තත්ත්ව වෙිනාව දියුණු නිපුණු කළකු විය යුතු. දහි අදි අසරණ අයටද සිල්වත් ගුණවත් උතුමනට අභාර පානාදියෙන් සංග්‍රහ කිරීමෙහි නියුලුණකු වියු යුතු. තමා එසේ අනුහට කරන සංග්‍රහයේ අයය නුවනින් සැලුකියු යුතුයි.

ඡායාචිත්‍රී බලවා අගය සලකමින් එහිම සිහා රද්‍යට ඉන්නා විට කාමාකාදී කෙලෙස්සු ඇත් වෙත්. නීවරණ යටපත් විමෙන් සිහා උපවාර සමාධි අවස්ථාවට නැහෙයි. මෙය වඩිනුයේ හැම දෙනාට ම ප්‍රිය මනාප වේ. සුගතිගාමී වේ.

දේවනානුසමෘතිය

ඉදාධාදී ගුණ වඩා දේවලෝහි බඩුලෝහි උපන්නේ ඇත. ම තුළද එයේ වූ ඉදාධාදී ගුණ ඇතු දේවනාටන් ගැස්මි සංශාධයේ තබා තමා තුළ ඇති ඉදාධාදී ගුණ නීතර සිහි කරන්නහු ගේ සිහා තුමයෙන් කාමාකාදී නීවරණයන් ගෙන් ඇත් වේ. අන්තිමිදී නීවරණ යටපත් වේ. උපවාර සමාධි අවස්ථාවට සිහා නැගේ. දේවනානුසමෘතිය වඩිනු කුමැත්තහු යොනාපත්ති ආදි ආයි මාත්‍රාධිගමයෙන් ලත් ඉදාධාදී ගුණවලින් සමන්විත කෙනෙකු විය යුතු යි විසුද්ධිමගයේ දැක්වේ.

එහෙන්, පාර්ශ්වනා සිල්වනකු විසින් වුවද මෙය වැඩිමෙන් මහන් එල ලැබිය නැකිය. මෙය වඩින්නේ දේවනාවනට ප්‍රියමනාප වේ. බෙහෙවින් ඉදාධාදීයෙන් වැඩේ. ප්‍රිතිය ද සතුට ද බහුලව වෙශයි. මරණින් මතු සුගතිගාමී වෙයි.

මෙහි හි බුදානුසමෘති ආදී අනුසමෘති හාවනා සය හැම අයුරින් සම්පූලී ලෙස වැඩිය නැක්කේ ආයි ඉවත්කය විසිනි. ආයි මාත්‍රායට ප්‍රාමිණියනු විසින් බුදුග්‍රන් අදිය මැනුවින් සැක නැතිව මෙහෙහි කළ නැකි බැවිති.

එහෙන් පාර්ශ්වනායන් විසිනුද මේවා වැඩිමෙන් උසස් එල ලබන නැක්ක. මේවා වැඩිමෙන් ලබන ප්‍රිතිය පාදක කොට ගෙන විදුකීනා වඩා රහන් බවටද ප්‍රාමිණිය නැකිය.

මරණානුසමෘතිය

මරණය අරමුණු කොට සිහිය වඩින්නහු විසින් අට අයුරෝකින් මරණය දෙස බැලිය යුතුය. ඉදිරියේ සිටින වධකයකු මෙන්, ජීවිත සම්පත් විපන වශයෙන්, අනෙකකුට වූ මරණය තම කෙරෙහි එලුවීමෙන්, ගැරිරය බොහෝ දෙනාට පෙදු දුයක් වශයෙන්, ජීවිතය දුවීල එකක් වශයෙන්, අනිමත්ත වශයෙන්, කාල සිමා වශයෙන්, ස්වභාව පරිනු වශයෙන් විමසා බැලිය යුතු.

වධකයකු මෙන් සැලකීම

හැම කෙතෙක්ම උපනේදීම මරණයට නියමවම උපදින්. නොමූරෙන කෙතුකු ලෙවි නැති බැවිනි. කටර මොහොතොක ව්‍යවද මරණය ඇති විය නැතිය. උපන් මොහොතේ සිට සත්ත්වය නැම කෙතෙහි මරණය අනවම යෙයි. නැම විටම මරණය ලා. වෙයි. මෙයේ මරණය කටර මොහොතොක නේ තමා මරන්නට සුරකී තමා උහ සිටින වධකයකු සේ සැලකීය යුතුය.

නැසෙන සුඩ් බව

ඡේවින සම්පත්තීයේ විපන වශයෙන්ද මරණය දෙස බැලිය යුතු. ලෙවි ඇති නැම සැපනේක්ම විපතින් අවසන් වෙයි. නිරෝග බව ලෙඩ ඇති විමෙන් අවසන් වෙයි.

තරුණ බව කය දිරා යැමෙන්, මහල විමෙන් අවසන් වෙයි. ඡේවිනය මරණයෙන් අවසන් වෙයි. මහා ණුනවත්තු, මහ බලවත්තු, මහ ධනවත්තු, මහ රුමන්තු, මහ විර සහු පුරුෂයේ ලෙවි කළුන් කලා පහල වූහ.

මෙහු අද කොහිද ? නැමදෙනා ම මරණයට යටත් වූහ. මෙයේ නැම සම්පත් මරණයෙන් අවසන් වන නැරි සැලකීය යුතු.

ගරිරය බොහෝ දෙනාට පොදු එකක් වශයෙන්ද සැලකීය යුතු. මේ ගරිරය ඇතුළේ නොයෙක් ව්‍යිව්‍යාල කුඩා පත්‍රවේ වෙති.

සිවියේ වසන පත්‍රවේ සිවිය කනි. සමෙහි ඇතුළත වසන පත්‍රවේ සම කනි. මස ඇපුරු කොට වසන පත්‍රවේ මස කනි. නහර තුළ වූ පත්‍රවේ නහර කනි. ඇට තුළ ඉන්න පත්‍රවේ ඇට ගොදුරු කොට ගනිනි. ඇට මිදුලුවල ඉන්න පත්‍රවේ ඇට මිදුලු කනි.

මෙකි සිටි ආදිය තුළ ඉතා කුඩා පත්‍රවේ උපදිනි. වූඩෙනි. මහල වෙති. මල මූතු පහ කෙරෙනි. මේ ගරිරය ම උන්ගේ දරුවන් වදන නැතාය. ගිලන්හලය. වැඩිකිලියය. ඔවුන්ගේ

සොහොනය. නවද මේ ගරිරය ඒ කාලීන්ගේ කැලුඩිමෙන් භාභාවිධ රෝගවලට ගෙදරු වෙයි. මෙයේ සිරුර ඇතුළත ම වසන කාලීනට පොදු එකක් වූ පවතී. ගරිරයෙන් පිටත වූ ගෝනුපු, පත්තු, භා, පොලු. ආදි යතුන්ගේ සැපිම් ආදියටද ගෙදරු වන එකෙක. කඩු, කිරිවි, දුනු, තුවක්කු, ගල්පහර, පොලුපහර, වස, විස, අට්, හිති, ජල, සුලු. ආදි දුයෙන්ද නැසෙන හැකි එකෙකි.

වැළැදු අහාර අපරා විමෙන්ද සිරුර තුළම වූ වා, පින්, යොම් කිහිමෙන්ද මරණය ඇති විය හැකිය. මෙයේ මේ ගරිරය විපත් ගෙන දෙන හැම සහකුටද හැම දිවි ආදියටද පොදු එකෙකුයි සැලුකිය යුතු.

අසුළයේ දුවීල බවද යැලකිය යුතු.

දුබල බව

අභ්‍යාස ප්‍රායාස දෙක සුදුසු පරිදි පවත්නා භාක් ජීවිතය පවතී. කොයි විටෙක තේ එය නිරුදුය වුවෙන් මරණය එය ලුහ මය. කයට පනසු ලෙසට ඉරියවු මාරු නොකොට එක් ඉරියවිටෙකින් ම බොහෝ වේල ගත කළුන් ක්ලන්ත බවද විවිධ කායික පිඛාද ඇති විමෙන් මරණය ඉක්මන් විය හැක්ක.

කිහි ප්‍රමාදයකින් ධාතු කේපය ඇති වුවෙන් එයද මරණයට හේතු විය හැක්ක. අහාර පාන නො ලැබීමෙන්ද මරණය ලා වෙයි. ශිත උෂ්ණ දෙකේ විෂමතායෙන්ද මරණය ලා. වේ. මෙයේ අල්ප කරුණෙකින් අත්‍ය වන තරමට සන්ච්චයන්ගේ ජීවිත ගෙනිය දුවීල එකෙකුයිද තුවනින් බැලිය යුතු.

නිමින්න හැකි බව

(සනිටුහනක්) නැති නියවද මෙහෙහි කළ යුතු. මෙහෙක් කළුම මොඩු ජීවත් විය යුතුමයි නියමයෙක් නැත. සැවිර කොට නො හැක්ක. මටි කුසු පිළියිද ගත් කෙතෙකින් එයට පසු කටර විටෙක වුවන් කෙතෙකු ගේ මරණය විය හැක්කෙකි.

මෙයේ ම මෙයින් මෙටිට ම මරණය විය යුතු යුයි දුක්විය හැකි නිමින්තෙක් (සනිටුහනක්) නැත. අසුවල් මොනොන් ම

නැතහෙත් අයේ ලෙඛින්ම, අයේ හන්ගිදීම මොපුගේ මරණය වියපුනු යුදි නියමයෙක් නැත. මෙයේ අනිමිත්ත වශයෙන්ද මරණය මෙහෙති කළ යුතු.

කාල පරිවෙශද වශයෙන්ද මරණය ගැන සිතිය යුතු. මේ පුහයේ මිනිසකුට සාමාන්‍යයෙන් ජීවිත විය නැති වැඩිම කාලය අවුරුදු සියයක් හෝ එයට විකක් වැඩි වූ හෝ අඩු වූ හෝ හවුරුදු ගණනෙකි.

අපුහ වැඩි කරන බෙහෙත් වහි පාවිචියෙන් හෝ හයයෙග වැඩිම ආදි උපතුම බලයෙන් වැඩි කළක් සිංහකු ජීවිත වුවද සඳකාලිකව නො මුරි ඉදිනු නො නැක්ක.

හවුරුදු දාහක් ජීව්වන යෝගියාද ඒ විෂ් දහ තුළ ක්‍රියකාරී ජීවිතයක් ගෙවනුයේ හවුරුදු සියයක් පමණ කාලයක් මය. හෝ වැඩි කාලයක් සමාධියෙන් නිශ්චියව ගෙවයි. කෙනෙකුට උපදෙස් දීම් ආදි වශයෙන් ගෙවන (ප්‍රායෝගික ජීවිතයේ) පාය විභාඛි තත්ත්ව ගණන එකතු කොට බැලුවෙන් හවුරුදු සියයක් හෝ එයට මදක් වැඩි වේ.

මෙයේ වැඩියෙන්ම ජීවිතය නැති කාල සිමා වශයෙන්ද මරණයේ නියත බව මෙහෙති කළ යුතුය.

සෘජීක බව

සෘජා පරිනු වශයෙන් මරණය විමසනුයේ සිත කය දෙකේම සෘජායක් පාස ඇති වන (සෘජීක) මරණය දෙස බැලුමෙනි. මිනිසා සනු භාම රුප පරමිපරාවෙකි. එහි භාම යනු වෙනසීකයන් සහිත සිතය. නැම කෙතෙකු තුළ නැම විටම ඇත්තේ එකම සිතෙක් නො වේ.

එක් සිතක් ඇතිව් සෘජායෙන් නැයි අතරක් නැති යේ රුපුහටම ඇති වන සිතද එයන් සෘජායෙන් මුරි රුපුහටම ඇති වන සිතදු දි මෙයේ ඇති වැවි දිඹින් දිගට යන සිත් පරමිපරාවක්ම මිනියේ ආදි සවිත්තක සත්ත්වයන් තුළ ඇත.

එ නැම සිතෙක්ම සෘජායෙන් මුරෝයි. මෙයේ සිතක් ඉහිද පවත්නේ සෘජායෙකි. උපමාවකිනිදු පෙන්වන්නට බැරි තරමි වූ ඉකා මද කාල සිමාවෙකි.

යේරය යනුද තනි එකෙක් නොවේ. රුප කලාප (රුපමිටි) රාජියෙහි. මූල සිරුරම වූ ඒ සියලුම රුප මිටි රෝස සහණයෙන් බිඳේ. ඒවා බිඳෙන (මැරෙන) හැම තැන ම අතරක් නැතිව තවත් රුප මිටියෙක් උපදී.

එසේ හැම රුප මිටියක් ඉහත කි වින්තසහණ දානතක් නැදි නැදි නැතිවන පමණ වූ ඉතා මද කාලයීමාවෙකාය. මෙයේ මූල සිරුරෙහි ම සියලුම රුපයේ රුපසහණයක් පාසා ඉපිද ඉපිද මැරෙනි. මේ සහණීක මරණයයි.

නිකෙලයි

මෙකි අට අයුරින් කවර අයුරෝකින් ව්‍යවද මරණයේ තතු නිතර මෙහෙහි කරන්නේ කාමාග (කාමව්‍යුත්‍ය) අදි කෙළෙස්සු යටුපත් වෙති. නීවරණ යටුපත් විමෙන් උපවාර සමාධි අවස්ථාවට සිත නැතේ. මෙය වින්තනා නො පමා වෙයි. භවය කෙරෙහි ඇල්ම දුරිලයි.

මරණය ලෙට හැම දුයෙක ම සටහාවය බව පැහැදිලි කොට දැක්නේ තව කළක් තීවත් විය නැති වුවෙන් මැනුවැයි යන ජීවිතාගාව නැත්තෙක් වෙයි. මරණයට බිඳ නො වෙයි. පාපයට ගරහයි.

ලෙටු කියි දුයකට ආය නො කරයි. ඔහු තුළ අනිතත යංඛා, දුෂ්චර සංඛා, අනාත්ම සංඛාටේ ප්‍රහ ප්‍රහ ඇති වෙත් (පරිවිත වෙත්). මැරෙන වේලෙහි කියි නැති ගුන්මෙක් බියෙක් ඇති නො වේ.

එළඹු සිටි සිහියෙන් මැරෙයි. මරණානුසාම්බිය පදනම් කොට ගෙන විද්‍යානා වඩා රහන් නොවූයේ නම් සිත දියුණු වී ඇති මට්ටමට අනුව පුගතියෙක උපදී.

* * *

කායගතා සහිය

කායගතා සහි යන්නෙන් පාලි පෙන්හි දැක්වුනේ පිළිඹුල් භාවනා නම්නේ බොධියන් අතර බැව්හර වන භාවනා ක්‍රමයයි. මෙය බුදුරජුන්ගේන් ම ලෙටට බිජි වූයෙකි. බුදුරජුනට පෙර මේ ක්‍රමය ලෙටු තො තිබුණෝය. බැඳී දේශනාව ලෙටු පැනුරුණු පසු අනා ලබාධිකයන් අතරද මෙය පැකිර හියේය. ඔවුන්ගේ පෙන්වලටද එක දේශයකින් මෙය පැනුල් වය. “කායගතායනිය වඩින්නා අම්තය වළදන්නෙකි” සි තිවන් සුව ලබන්නට පිළියෙල වන්නෙකියි භායාවනුන් වහන්සේ මෙහි අනුයය් වදාලු යේක. මෙය වඩින්නනු විජින් මුළු සිරුම කොටස් තිස් දෙකකට බෙදා නුවනින් බැලිය යුතුය. මෙය වඩන සැටි සැකෙටින් දැක්වේ.

කොටස් දෙනිස

සිරුරෙහි කොටස් දෙනිස - සේසා (කොස්), ලෝමා (ලෙම්), තබා (තිය), දන්නා (දත්), තබේ (සම), මංසා (මස්), තහරු (තහර), අටයි (ඇටි), අටයි මිංතු (ඇටි මිදුලු), වකකා (වකාගඩු), තදයා (නදවත), යකනා (අක්මාව), කිලෙමකා (දුලෙව), පිහකා (බඩිව), පපත්‍යය (පපුමස), අනතා (අනුනුවිරිය), අනතාගුණා (අනුනුබනන), උදරියා (අමාශයේ තොපැයුණු අහාර), කරියා (පැසුණු අහාර, වර්චිස්), පිහතා (පිත), සෙමහා (සෙම), පුබෙබා (පුයා, සුරුව), ලෝහිනා (ලෝය), සයදෝ (ඩහදිය), මේදෝ (මේද තෙල), අසුසු (කදුල්), වයා (වරුණු තෙල), බෙලෝ (කෙල), සිංහාවිකා (කොටු), ලකිකා (සද මිදුලු), මුහතා (මුනු), මත්තක මත්තලාංකා (හියෙහි හිස් මොල) යනු සිරුරෙහි කොටස් දෙනිස ය.

අටි තො යලකා මේවායේ නම් කිය කිය සිටින පමණින් භාවනාවෙක් තො වේ. අටි ද සැලකිය යුතු මේ දෙනිස් කොටස් හැඳින ගත යුතු.

වෙළු ගායනුය ඉගෙන ගන්නවුන් යදහා ගාන ලද කාලීම මත්තානු රුප ඇත. සිරුර කොටස් පැනැදිලි කොට කරන ලද

විනුද ඇත. ඒ එකක් බලා පිරික්සීමෙන්ද මෙයි කොටස් පැහැදිලි වෙය දුනගත හැක්ක. එයට පසු ඒවා තම සිරුරෝහිද පිහිටි ඇති අපුරු සිනා බලන හැක්ක.

මේ හාටනාට පුරුදු කරන සැරී කමටහන් ඇඳුරෝකු වෙතින් ඉගෙන හාටනාටට බැඳෙය යුතු.

කයේ මෙයි කොටස් නම් වශයෙන් කිමද සිනින් සැලකීමද ඒ එක එකේ පැහැ සටහන්ද එක එකක් පිහිටි දෙකද තුනද ඒ හැම එකෙක ම ඉමද එකක් අනෙකෙන් වෙනස් බවද සලකා බලන සැරී ඉගෙන හාටනාට ඇරිසිය යුතු.

පෝරවාදී ආචාර්යී පරමිපරායෙහි ආ කුමය අනුව මේ හාටනාට කරන සැරවී පහත දැක්වේ.

පලුම් කොට තව පාචක, වකකපාචක, පපත්සපාචක, මරුපාචක පාචක, මෙද ජකක, මුකක ජකකයුදී කොටස් හයකට කෙසේ අදී දෙනිය විෂ් කොට කියන්නට පුහුණු කළ යුතු. එහි තව පාචකය යනු කිමෙක්ද? තව යනු සමය කෙසේ අදී නම් වැළෙහි තව (සම) යන්නෙන් අවසන් වන පස තව පාචක නම්. අනුලෝම් වශයෙන් (මුල සිට අගට) ද පිළිලෝම් වශයෙන් (අග සිට මුලට) ද ඒ පස කියන්නට පුරුදු විය යුතු.

ඒ මෙයේය: කෙසේ, ගෙම්, නිය, දත්, සම මෙයේ කියන්නට නොදැටි පුහුණු කළ යුතු. මේ මුල සිට අගට ඒවා කියන අන්දමය. එයට පසු සම, දත්, නිය, ගෙම්, කෙසේ යයි අග සිට මුලට නො පැකිල කියන්නට පුහුණු කළ යුතු. මෙය නොදැටි පුහුණු වූ පසු වක්ක පාචකය (වකු ගඩ යන්නෙන් අවසන් වන පස) කියන්නට පුහුණු කළ යුතු.

පුහුණුව

වක්ක පාචකය යනු මස, තහර, ඇට, ඇටමිදුල, වකුගැඩු යන පසය. මෙය මෙහි දැක්වූ පරිදිම මුල සිට අගට කියා, එයට පසු ‘වකුගැඩු, ඇටමිදුල, ඇට, තහර, මස, සම, දත්, නිය, ගෙම්, කෙසේ’යුදී මේ සියලුල අග සිට මුලට කියන්නට පුහුණුව ඇති කුරෙගත යුතු.

මෙයට පසු පර්ත්‍රස පංචකය ද මුල සිට අගට කියන්නට උගත යුතු. ‘හදවත, අක්මාව, දැලුව, බඩිව, පපුමස’ යනු පර්ත්‍රස පංචකයයි. මෙය තොදට පූහුණු කොට පපුමස පටන් කොට අග සිට මුලට කේස් යන්න තොක් සියල්ල ම කියන්නට පූහුණු කළ යුතු.

පර්ත්‍රස පංචකයයේ පසු මත්පලු-ග පංචකය මුල සිට කිය යුතු. ‘අනුනු වැටිය, අනුනු බහන, තොපසුණු අහර (අමාශයේ), පසුණු අහර (පක්වාගයේ), ඉස් මොල’ යනුවෙති. එයට පසු ඉස් මොල යන්න සිට කේස් යන්න තොක් සියලු කොටස් කියන්නට පූහුණු කළ යුතු.

ඉතික්වෙනි මේද ජක්කය මුල සිට කියන්නට පුරු විය යුතු. පින, සේම, සැරුව, ලෙස, බිහිදිය, මේද තොල යනුවෙති. මෙය උගත මේද තොල පටන් කොට පිළිවෙළින් කේස් තොක් ම නම් වැල කියන්නට පූහුණු කළ යුතු.

අග සිට මුලට

මෙයට පසු මුත්ත ජක්කය ය. එය කදුල, වුරුණුතොල, කොල, සේටු, සඳමිදුල, මූල යන පිළිවෙළින් කියු යුතු. මෙය පූහුණු වූ පසු ‘මූලු’ යන්න පටන් කොට ‘මූලු, සඳමිදුල, සේටු, කොල, වුරුණුතොල, කදුල, මේදතොල, බිහිදිය, ලේ, සැරුව, සේම, පින, හිස්මොල, පසුණු අහර (වර්වස්), තොපසුණු අහර, අනුනුබහන, අනුනුවැටිය, පපුමස, බඩිව, දැලුව, අක්මාව, හදවත, වකුගතු, ඇටමිදුල, ඇට, නහර, මස, සම, දේ, තිය, ලෙම්, කේස් යැයි සියල්ල ම අග සිට මුලට කියන්නට පුරු විය යුතුයි.

මෙහි කි පරිදි කාධික කොටස් කියන්නා භා ම සිතන්නට පුරුදු කළ යුතුයි. එයට පසු වචනයෙන් තොකිය මෙහි දැක්වූ ණම අනුව මුල සිට අගටන් අග සිට මුලටන් ඒ සියල්ල සිතිය යුතු.

මෙයට පසු කේස් ලෙම් අදී නැම එකෙක ම පැහැය ද ගැහන ද මුළමනින් ම සිතින් විමස බැලිය යුතු. මෙය සම්පූණ් කොට ඒ නැම අවයවයක් ම සිරුරේ පිහිටා ඇති පැන්ත සිතින් බැලිය යුතු. රළුගට ඒ එක එකක් පිහිටා ඇති තැන්ද සිතින් බැලිය

පුතු. එයට පසු ඒ හැම එකක ම වඩා උඩින්ද යුරින්ද යරයින්ද එයට සිමා වශයෙන් පිහිටා ඇති දු මෙහෙහි කළ පුතු. ඒ අනින්දුය වෙන එකක් බව සැලකිය යුතුය. එක් කෙසේ ගසක් වට්ටී නව කෙසේ ගස් ඇත. ඒ යට්ති කෙසේ ගස නොවූ එය වටා සිරි එයට ඉම් වූ දුය යන විසිනි.

මෙපරිදුදෙන් කෙසේ අදි සියලු කොටස් දෙතිස ම තත්ත්වාකාරයෙන් බලන යෝගියා මේ හැම එකක්ම පිළිකුල් දු වන අපුරු හැකි හැම සුරියෙන්ම විමසා බැලුණු පුතු. මේ හාටනාවේදී පිළිවෙළින්ම කෙසේ අදි කොටස් මෙහෙහි කරනු මිස අතර යම් යම් කොටස් හැරදමා එහා ඇති කොටස මෙහෙහි නොකළ පුතුය. එකකුන් හැර මුළ සිට සියලුම කොටස් පිළිවෙළින්ම මෙහෙහි කළ පුතුය. නුවතින් විමසා බැලුණු පුතුය.

අවබෝධය

ඉක්මනින් එකක් උහට රි උහ එක දුයි මෙහෙහි නොකළ පුතුය. එයේ කිරීමෙන් ඒ අවයවිව තතු මුළමනින් අවබෝධ කාරුගන නොහැකි වෙයි. එකක තතු නොදැට වැටුපුණු පසු එහි ම සිහ නාතර කළ පුතු ද නොවේ. එකක් නොදැට වැටුපුණු පසු රෘහ කොටස අරමුණු කොට එහි තතු විමසා පුතු. එයේ ම මේ කායික කොටස් මෙහෙහි කරන අතර සිහ මෙයින් බැහුරට නොයන ලෙසට ද පරිජ්‍යාකාරී විය පුතු. නිහර එලුණ සිරි තුවතින්ද පුතුන් විය පුතු.

මෙහෙක් දුර මේ කායික කොටස් පිළිබඳව පිරික්සුම සම්පූහී වූ පසු මේ කෙසේය, මේ ලෙමුනිය යන ආදින් නම් වශයෙන් වෙන් වෙන් කොට බැලුම් නවතා ඒ හැම එකක්ම පිළිකුල් දුයක් කොට දුක්කු පුතුය. මෙයේ හැම කොටසක්ම පිළිකුල් දුයක් කොට සිහින් බලාගෙන යන විට අන් හැම එකකට වැඩියෙන් යම් පිළිකුල් කොටසක් සිහට පෙනුණී නම් පිළිකුල් බව වඩා ප්‍රකට වි නම් එහි සිහ පිහිටුව සමාධිය වැඩිය පුතුය.

මේ හාටනා කරන යෝගිය එක් අරමුණෙක සිටිනාවිට මැලිකම ඇති වෙනෙන් ඒ අරමුණෝ ම නො රැදී වියේ වැඩිමේ අනුසාස්ද සිහිකොට දෙධයීය උපදාවා ගෙන හාටනා අරමුණෙහි සිහ

පිහිටුවිය යුතු. හාටනායෙහිද කාර්ය අවශ්‍ය විග්‍රාම නොදීම් අදින් අතිමාත්‍ර උත්සාහයෙන් සිනේ නොසංස්ක්‍රත බව ඇති විය හැක්ක. එබැවින් සිනු එකඟ බවත් හාටනායෙහි උත්සාහයන් සිනේ මධ්‍යස්ථාවන් යන ඉතු සමව තබා ගන්නටද පරිස්සම් විය යුතු. එලුඩ සිටි සිහිය රෝ ගුන්මෙන් මේ සියල්ල කුරුගත හැක්ක. සිනේ සංවර්ධන උත්සාහය මේ හාටනාවෙන් ලැබෙන වඩ වඩ අවබෝධය නියා සභාට යන මේ දැසැහුණ හාටනාව දියුණු විමෙදි පහළ වෙයි. ඒවාද මෙහෙහි කළ යුතු. යම් විවෙක මැලි බව ඇතිව සිත හැකිලෙනාන් තුවෙනු වියි අදිය වඩ ඒ බාධක මැඩලිය යුතු. මෙහි විස්තර බොහෝය (ඒවා මාතර ධමමවාය මහ තෙරුන් සිංහලයට නායා පළ කුරුවූ විපුල්‍ය මාත්‍රියේ 198-209 පිටු කියවා දත් යුතුය).

අරමුණ

නමාගේ සිරුරේ පමණක් නොව අන් මිනිසකුගේ නේ (නමාට සිතා ගත හැකි කායික කොටස් ඇති) නිරිසනකුගේද සිරුරේහි කෙසේ ලෙම් අරමුණු කොට ද කායගත්තාසනිය වැඩිය හැක්ක. මේ හාටනාවෙහි නමාට නොදාටම ප්‍රකට වූ කායික කොටසේ පැහැය සටහන දියාව පිහිටි තුන එහි ඉම යන පස කිහින් නො අඩුව ප්‍රකටවූ පෙනේ නම් ඒ උද්‍යුත නිමිත්තය. එහි සින පිහිටුවා එහි පිළිකුල මෙහෙහි කරන විට එය තුද් පිළිකුලක්වම වැට්හේ නම් ඒ ප්‍රතිඵාග නිමිත්තය. ප්‍රතිඵාග නිමිත්තෙහි සින පිහිටුවා එකඟ බව වැඩිමෙන් ප්‍රථමධානය ඇති වේ. එයට පසු කෙසේ අදි එක් එක් අවයවයෙහි පිළිකුල් බවද මෙහෙහි කොට ඒ අවස්ථායෙහි ප්‍රථම දික්නය උපද්‍රවන හැක්ක. මේ කටර එකෙක නේ වත්තීය මෙහෙහි කිරීමෙන් වත්තී කැඩිණාය වඩ පාවමධානය ගෙක් ම සමාධිය වඩන හැක්ක.

මේ කායික කොටස්හි අනින්දි ත්‍රිලක්ෂණ වැඩිමෙන් විදැකිනා වඩ මාත්‍ර එලද ලබන හැක්ක. එහි විස්තර විදැකිනා හාටනා විස්තරයේදී දුක්වෙයි.

* * *

ආනාපාන සතිය

ආනාපාන යන කුන අන යනු ඇතුළට ඇදෙන ප්‍රස්ථම ය. අපාන යනු පිට වන ප්‍රස්ථම ය.

මේ හාටනාට පුරුදු කරන්නහු විසින්ද මෙහි කැලින් බොඳී හාටනා කුම විස්තර කළ තත්ත්ව සි නියායෙන්ම දූෂ්චරණය කොට පහසු විවේක කැනෙක හිද හාටනාට පටන් ගත යුතු. රුක් මුලක මිනිසුන් නො ගැවැයෙන උවදුරු නැති වන පෙනක් හෝ කිහිවකු නැති හිස් ගෙයක් හෝ හාටනා කරන කාලය තුළ වාසයට ප්‍රස්ථා ය. පද්මාසනයෙන් හෝ සුඩාසනයෙන් හිඳිම අමාරු නම් කෙලින් ඇත්ද ඇති පුටුවක කොදු ඇට පෙළ කෙලින් පිහිටුවා දෙපා බිම පිහිටුවා තුනුරුවන් කෙරෙහි ගුද්ධාව පිහිටුවා හාටනාට ඇරශිය යුතු ය.

පටන් ගැනීමේදී ඇතුළට ඇදෙන ප්‍රස්ථමටද පිට වන ප්‍රස්ථමටද සින යොමු කළ යුතු. කිසි ලෙසකින් උත්සාහයෙන් ප්‍රස්ථ ගැනීම හෝ පිට කිරීම ප්‍රස්ථ නොවේ. එය නො කළ යුතු. අතින් අවස්ථාවලදී මෙන් සටහාවයෙන් ඇදෙන පිටවන ප්‍රස්ථම දෙසු සිනින් බැලුව යුතු. ඇය පිකාගෙන සින ඒ ප්‍රස්ථම අතට යොමු කළ යුතු. අන් අනෙක සින නො යවා ඒ ප්‍රස්ථමටම සින යොමු කළ යුතු. මේ ප්‍රස්ථමටම සිහි තුවන බැඳ තැබිය යුතු.

නාසය දිග කෙනකුගේ ප්‍රස්ථම ගැනීමේදීයේ පිට කිරීමේදීත් ප්‍රස්ථම වදිනුයේ නාස් ප්‍රබිවේ අනු ය. නාසය කොට අයගේ ප්‍රස්ථම හැපෙන්නේ උතු නොලේ නාසය ලැඟ ය. ගෝහිය ප්‍රස්ථම වැදෙන කුන් ක්වරේදු?යි නොදට පිරික්සියු යුතු. ප්‍රස්ථ ගැනීමේදී එය හැපෙන මුළුම කුන්ද පිට කිරීමේදී එය හැපෙන අවසාන තැනද දුනගත යුතු ය. මෙයේ ඒ සාහ හරියට දුනගෙන ප්‍රස්ථම ගැනීමේදී එය වැදෙන කැනෙහි සින පිහිටුවිය යුතු හෙවත් සිනින් එය අරමුණු කුර ගත යුතු. ප්‍රස්ථම පිට කිරීමේදී එය වදින කුන සිනින් අරමුණු කළ යුතු සින එහි පිහිටුවියු යුතු. එයටම සින එකඟ කළ යුතු. වරකට පැයක්වන් මෙයේ සින එකඟ කොට තැබීමේහි යෙදිය යුතු. මෙයේ ද්විකට වැඩි වාර ගණනක් බැරි නම් උදේ හටස දෙවරක් වන් මෙය පුරුදු කළ යුතුයි. හැමවිටම එලඹු සිරි සිහියෙන්

පුක්ත විය යුතු. සිහ අරමුණෙන් පිට වෙන අතට දිව්‍යවාත් වහාම එයින් ඉටුන් කොට පුස්ම හැපෙන තැනෙහි යලින් පිහිටුවිය යුතු. කන බොන අවසරාව තිඟන්න අවසරාව අදි සිරුරට අවශ්‍යම සත්කාර සපයන වේලවල් හැර ඉතිරි මුළු කාලයේම මෙකි හාවනායෙහි ම යෙදෙන යෝගියට ප්‍රතිඵල ඉක්මනින් ලැබේ.

උක්ත පරිදි පුස්ම හැපෙන තැන අරමුණු කොට සිහ රුද්වීම හාවනාවේ ආරම්භ අවසරාවයි.

ගණන් කිරීම

යෝගියාගේ සිහ නොයෙක් විට අරමුණෙන් පිටින යයි. එය වළක්වාදීමට අංචාය ප්‍රශ්නය වාර ගණන් කිරීම බොහෝ පෙර සිටුම යෝගිනු පුරුදු කළහ. මෙය කරන්නහු විධින් හෝ උඩිනොලු හෝ පුස්ම හැපෙන තැන සිහ පිහිටුවා එහි පුස්ම වැදෙන වාර ගණන් කළ යුතුය. එහි පුස්ම වැදුණු පළමු වාරයේදී ‘එක’ යැයි සිහින් සලකා ගත යුතු. තව වරක් පුස්ම එහි හැපෙන තොක්ම එක, එක, එක යැයි සිහින් ගිණිය යුතු. දෙවෙනි වර එහි පුස්ම වැදුණු විට ‘දෙක, දෙක, දෙක යැයි’ සි රේඛට පුස්ම එහි හැපෙන තොක්ම සිහින් ගණන් කළ යුතු. මෙයේ අතර කඩ නොකාට දිගටම පුස්ම හැපෙන වාර ගණන පස් වැන්න තොක් සිහින් සැලුකිය යුතුය. පස්වූන්න අවසන් වූ පසු රේඛ පුස්ම හැපෙන වාරය යලින් එක යැයි සැලුකිය යුතුය.

මෙයේ ගණන් කොරමින් හවින වාරය තොක් යා යුතුයි. ඉන් පසු තුන් වුනි වටියද පළමුයේම එක, එක යැයි සිහින් ගණීමින් හත් වන වාරය තොක් පැවැත්විය යුතු. මෙයට පසු සතර වන වටියයි. එහිද පළමු වන පුස්ම හැඳීම එකය කිය පටන් ගෙන අට වන වාරය තොක් ගිණිය යුතු. පස්වන වටිය එකේ සිට නව වන වාරය තොක් ගිණිය යුතු. නවන වටිය එකේ සිට දාය තොක් ගිණිය යුතු. දායයෙන් එහාට නො යා යුතු. යලින් පළමුයේම වාර පසින් යුත් වටියද වාර සයින් යුතු වටියදුය මේ නයින් වාර දායයෙකින් යුත් සවන වටිය තොක් ගිණිය යුතු. මේ එලිවෙළ පැය ගණනක් හෝ දින ගණනක් හෝ සිහ පුස්ම හැපෙන තැන ම, පිටිනට නොගොස් කරයේ රදවා තැබිය හැකි තොක් පැවැත්විය යුතු.

දෙවුනි පියවර

මෙහි කි ගණන් කිරීමද සෙමෙන් පැවුන්නේ නම් ඔහුගේ සිනෑ එකඟ බව දුලබය. එය වෙශයෙන් වි නම් බලවන්ය. පිටින් අරමුණන් පැමිණි කෙනෙහි සිත කැඳුණි නම් ඉක්මණින් ඒ අරමුණ අකට දිවේ නම් ඔහුගේ සමාධිය අබල බවට එය ලකුණාකි. බාහිර අරමුණුවලින් සිත නොසැලේ නම් එය සමාධිය බලවන් බවට ලකුණෙනි.

යට කි පරිදි පුද්ම භූපෙන තන්හි සිත දැඩිවූ පිහිටියායින් පසු ගණන් කිරීම අවශ්‍ය නොවේ.

දැන් ඔහු විසින් කළ පුන්නේ ඇදෙන පිට වන පුද්ම අරමුණු කිරීමයි. මෙය පුද්මෙහි සිත බැඳ දික් පුද්මක් වි නම් එය දින් පුද්මක් යැයිද ලුහුඩු පුද්මක් වි නම් එය ලුහුඩු පුද්මකු යැද සලකමින් එකඟී සිටි සිහි තුවණින් එය දෙස බල ඉදීමයි. දිකී කොට ආකෘති කරනුයේ දිකී ආකෘති කරමියිද දිකී ප්‍රගෘතියක් හෝ කරනුයේ දිකී ප්‍රගෘතියක් කරමියිද පුස් ආකෘතියක් කරනුයේ පුස් ආකෘතියක් කරමියිද පුස් ප්‍රගෘතියක් කෙරෙමින්, පුස් ප්‍රගෘතියක් කෙරෙමියිද හෝ දැනී යැයි ආනායානසාරි පුත්‍රාදියේ දුක්වෙනුයේ මෙයයි.

මෙය පුරුදු කරන විට කුමයෙන් පුද්ම සියුම් වේ. කොහොන්ම නැත්තා යේ භූහෙන්නට වේ. එවිට පුද්ම පටන් ගැන්මේදී භූපෙන තැනැ (නාසය අනු හෝ උඩු තොල) සිත පිහිටුවිය යුතුයි. මද වේලවකින් පුද්ම දුනෙන්නට වේ.

තොවුනි පියවර

ගණන් කිරීමෙන් සිත පුද්ම භූපෙන මූල්‍ය තැනැ තරගේ පිහිටියි. අන් සියලු අරමුණුවලින් ඇත් වේ. මෙයේ සිනේ එකඟ බව තහවුරු වූ පසු ගණන් කිරීම අවශ්‍ය නොවේ. දැන් ඔහු විසින් කළ පුන්නේ එකී මූලින් පුද්ම භූපෙන තැනෙහි වැදෙන පුද්ම අරමුණු මය. ඒ පුද්ම කෙරෙහි ම සිත පිහිටුවීමය.

යෝගියා විසින් පුද්මේ පටන් ගැන්ම, මැද, අවසන යන තැනැ තැනැ ම දත පුතුය. නාසය අග (සමහර අයගේ උඩුතොල) පුද්ම ඇරැණින තැනාය. නාහි ප්‍රදේශය අවසාන තැනාය.

හදුවන මධ්‍යස්ථානයය. පිට කුරෙන වාසුයෙහි මුල් තැන නාඩියය. මැද හදුවනය. අවසන් තැන නායය අග හෝ උඩ තොලය. ගෝහියා විසින් මෙකී තැන් ඔස්සේ යන පුස්ම අරමුණු තොකළ යුතුය. එයේ කළුත් සිනේ එකහ බව නැති වේ. පුස්ම ඇරැකින තැන වූ නායයේ අග හෝ උඩ තොල නොලු නැපෙන පුස්මෙහි ම සින පිහිටුවිය යුතුය. එසේ සින පිහිටුවාගෙන ඉදිමෙදී පුස්ම යන ගමන් මැදත් අගත් සටහාවයෙන්ම දුනෙන්නට වේ. කියතකින් ලියක් ඉරන්නාපුගේ සින රැදී පවත්නේ කියත් දැනි ලියෙහි නැපෙන තැනෙහිය. එහෙන් ඉන් එහාට කියතා ඇදී යුමද එයින් මෙහා කියත් දැනි ලියෙහි නැපෙන තැනට යැමද ඔහුට දුනේ. එය දැන ගන්නට උස්සාහ කළ යුතු තොවේ. එයේ ම නායාගුරේ (හෝ උඩ තොලු) නැපෙන පුස්මෙහි බැඳි සිනට එයින් එහාට පුස්මේ ගමනද දුනේ. සමහර කෙතුකුටි පුස්මේ පටන් ගැන්මද අවසනයද නැතේ. සමහරුනට එයින් දෙකක් පමණක් නැතේ. සමහර අයට නැගෙනුයේ එක් තැනක් පමණි.

මෙහි කි පරිදි සින් එකහ බවද සිහි තුවණද බොහෝ දුරට වැඩිමේදී ඇතුම් අය ගේ සිරුර නැල්ලු වෙයි. අහල් පතරක් පහක් පෙලෙළාවන් ඉහළට නැහෙයි. ඇතුම් කෙතුක්ගේ සිරුර බඩ දෙක තුනක් හෝ එයටද රිකක් වැඩියක් ඉහළ නැගි. රික වේලාවක් අහසු රැදී හිද සේමෙන් පහතට එයි. මේ හාවනාට කළ එයින් තමන් කාමරයේ සිලිමනෙක් සිරුර නැංගු හිජුන් දෙනමක් ගැන දිනිමු. එක් කෙනෙක් දුන් එවතුන් අතර නැත. අනින් නම තවම ජීවත්ව හිදී.

සමාධිය

යට කි පරිදි පුස්ම මුළුන්ම නැපෙන තැන සින පිහිටුවා සමාධිය වඩිනෙනු ගේ සින් එකහ බව වැඩින් වැඩින්ම අන් සියලු අරමුණින් සින ඇත් වේ. සිනේ පිරිසිදු බව වැඩියි. උද්ගාහ නීමින්ත පහල වෙයි. ඇතුත් වන පිට වන පුස්ම පුත්ත් පෙදක් හෝ වාන බාරාවක් දේ සිනට පෙනෙන්නට වේ. එයට පසු පුස්ම හෝ පුස්ම නැපෙන තැන අරමුණු තොකළ යුතුයි. සිනට පෙනෙන උද්ගාහ නීමින්නේහි ම සින බැන්ද යුතුයි. එයම සිනේ අරමුණු කුරු ගත යුතුයි. එහි සිනේ එකහ බවම වැඩිය යුතු.

එය වැඩින් ම කාමච්ඡලදී නීවරණ යටපත් වේ. ප්‍රතිහාග නීමින්න පහළ වේ. ප්‍රතිහාග නීමින්න තරු හෝ මිනි දැලී, මූනා දැලී, දුම් රෝටුවක්, ප්‍රථල් මකුලදුලක්, දිජ්නිමන් වලකුලක්, නොම්මිමලක්, රියසකක්, හිරු මබලක්, යද මබලක් හෝ කිසියම් දිජ්නිමන් දුයක් මෙන් සිහට පෙනෙන්නට වේ.

එහි සිහ බැඳ තැබීමෙන් උපවාර සමාධිය ද තව දුරටත් සමාධිය වැඩිමෙන් විනක් විවාරදී අංග පයින් දුන් ප්‍රථම ධිකුනය ද ලබයි. එය ඉහත පයිවි කයිණ හාවනාවෙහි කි පරිදි පංච විභිනායෙන් පුරුදු කොට ද්‍රව්‍යීනිය, තෘතිය, වනුරී, පංචම යන රුපධිකන ලබත භැංකි වන්නේය. ප්‍රථම ධිකුනය ලැබූ පසු ඉතිරි ඉහළ ධිකුන ඉහත පයිවි කයිණ හාවනා විස්තරයේ කි පරිදිම දත් යුතු. මේ ආනාපාන සමාධි හාවනාවයි. ආනාපාන විපස්‍යනාව මත්තෙහි විපස්‍යනා හාවනා විස්තරයෙහි දුක්ක්වයි.

* * *

උපසමානුස්සනිය

හටද ජත (උපන්) යන්නෙන් අණවිජ, ජලාබුජ, සංයේදජ, මිපහතික යන සතරින් යමිකියි එකෙකින් පහල වූයෙක් දැක්වේ. නිවන එවුන්නෙක් නොවේ. එබුචිනුද අජතය. අභ්‍යතය.

කත(කත) සංඛත(සංය්කෘත) යන්නෙන් අවිදුදී ප්‍රත්‍යාග්‍යන්ගෙන් කරුණු සැකපුණු එහෙයින් පටන්ගැමීමක් ඇති දැඩියේයි. නිවන එවුන්නෙක් නොවේ. යදකාලික අනුදාතන්හ රහිත ධම්බානුවෙකි. එසේ වූ ඒ ධම් බානුව ඇති බැවින්ම ජත, තුත, කත, සංඛත, සත්තව පුද්ගල නමින් වැනුරෝජනවානට ප්‍රතිජ්‍යාවක් ඔවුන් විසින් පිහිටි වශයෙන් ලබන්නට අලේසජා කළ ප්‍රත්නෙක් යැයි යෝග්‍ය නිවාන සුරතයෙහි ම දැක්වේ.

භාව මානුයෙක්

අදුරෝගිම උපන් අදුරෝගිම වැඩුණු කෙතාකට් අදුරු ඉහාවෙන් ඉවත්ව එලිය ඇති බිමට ය පුදු යැයි එලියට ගොස් පුරුදු කෙතෙකු කිවොත්, පළමු තැනුන්නා එලිය තේරුම් ගන්නට උත්සාහ කරන්නේ තමාට තුරු පුරුදු අදුරේ ඇති යම් යම් සවභාව මගින්ය.

මහු තුරු පුරුදු ඒ කිසින් එලියෙහි තැනැයි කිවොත්, එලිය යනු අහව මානුයෙකුයි තක් කරනු ඇත. එසේම නිවන ප්‍රත්‍යාග්‍යන්ගේ නොදුවා, නිවන් දුටුවන්ගේ වචන නොඅදහන අනුමාන පෙනුනය ද නැති අය තමහට තුරු පුරුදු ලෙට තැල ඇති දැයින් එහි තම ඇලුම් කරන දැයින් ‘නිවන’ මණින්නට තැන් කරයි.

නිවනෙහි අපට ඇති යේ වූ පිරුරෝක් ඇත්ද ? හිනෙක් ඇත්ද ? වෙනසික ඇත්ද ? තක් කෙරෙනි. ඒ ලොකික (ලොවා වූ) භාම දැය ම ඉක්මා සිටි ධම් බානුවක් ඇතැයි මහු නොසිහති. ලොවේ ඇති, මහු විසින් අවශ්‍ය ම දැ වශයෙන් පිළිගන්නා ලද දැ එහි තැන්නම් ඒ නිවන අභාව මානුයෙකුයි පරම ග්‍රහන සවභාවයෙකුයි ද සිහත්.

එහෙත් විද්‍යුත් වඩා යටත් පිරිසේයින් (අඩුම ගණනේ) සෝවාන් බවට වත් පූමිණී තැනැත්තේ නම නිවන සිය දුවණුයින් ම දුටු හෙයින් ‘නිවන’ යනු ඒකාන්තයෙන් ඇත්තා වූ එක ම සැබු ගාහතයවහාව යැයි දැනියි.

උඩ සඳහන් පරිදි නිවනේ නතු දුවණින් මෙහෙහි කරමින් ඒ ඔස්සේ සිහිය වඩා ගෝගාවචර පාර්ශ්වනය වුවද සිනේ ප්‍රසන්නතාව ලබයි.

සුවයේ නිදහි, සුවයේ තින්දෙන් ප්‍රඩුදී, ගාන්ත ඉදුරන් ඇත්තේ වෙයි. සංසුන් සිණුත්තේ වෙයි. පවත විලුබිය ඇත්තේ වේ.

දක්නවුන්ගේ සින්හි ප්‍රසන්නතාව දනවයි. අයුරු කරන සන්පරුෂයන්ගේ ගෞරවයට පාතු වේ. මරණින් මතු සුගතිගාමී වේ.

නිම